



Ceylon Government Gazette

Published by Authority.

No. 5,538—FRIDAY, MARCH 11, 1898.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	264
Western Province ...	237	Land Resumption Notices ...	—
Central Province ...	245	Notices under Ordinance No. 1 of 1897 ...	Suppl.
Northern Province ...	—	Abstracts of Season Reports...	282
Southern Province ...	248	Notices under "The Forest Ordinance"	285
Eastern Province ...	253	Sales of Arrack, Opium, and Toll Rents	286
North-Western Province...	258	Miscellaneous Provincial and District Notices	—
North-Central Province ...	—	Sales of Salt and Timber ...	—
Province of Uva ...	259	Notifications of Close Seasons, Infected Areas, &c.	288
Province of Sabaragamuwa ...	262	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

Sale of Land in York street, Fort, on March 22, 1898.

INTENDING purchasers are requested to note that the extent of lot No. V 746 in preliminary plan 10,629 is altered to 1 rood 5 perches in consequence of the verandah being reserved.

Surveyor-General's Office,
Colombo, February 28, 1898.

P. D. WARREN,
for Surveyor-General.

No. 1,565, W. P.

Colonial Secretary's Office,
Colombo, March 3, 1898.

ON Tuesday, May 17, 1898, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Hapitigam korale of the Negombo District of the Western Province.

Preliminary plan 7,855.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				A. R. P.	Rs.
H 425	Kinadeniya	Millagahawatta or Galabodawatta	Cocoanut	1 1 22	300
I 425	Do.	do.	do.	0 3 14	50

237

C 1

නො.	ඉඩමේ නම.	අයිතියම කියන්නා.	අන්දම.	අක්කර		
				මහස. රු. ප.	සක මිල. රු.	
C 426	කැටකැලගහවත්ත කො හොන් අඹගහවත්ත	හර්මන් ප්‍රෙරු	පොල්	9	1 3	250
D 426	කැටකැලගහවත්ත	එම	එම	0	0 30	75
E 426	එම	එම	එම	1	2 9	75
F 426	වැලබඩි කොහොන් කහටගහ වත්ත	ක. කොර්නෙලිස් පො. මු.	එම	0	1 0	35
G 426	කැටකැලගහවත්ත	හර්මන් ප්‍රෙරු	ලදකැලාව	0	1 38	20
H 426	වැලබොඩවත්ත	ක. බාරෙත්විඅප්පුගේ උරුමකාරයෝ	පොල්	2	0 14	150
I 426	එම	එම	එම	0	3 32	30
J 426	වැලබොඩ කොහොන් කහට ගහවත්ත	ලො. ජීලිස්අප්පු	සේන	0	1 30	35
K 426	වැලබොඩ කොහොන් පිල් ලාවේ වත්ත	ක. පුත්චිතාමි සහ තවත්	පොල්	2	2 24	75

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් උත්සාහයෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ එජන්තලත්සාහයෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වකන්සේගේ අඤ්චලෙස,

ජ. කොළඹ වාසර,
මහසෙනුකාරිස් මහල.

No. 1,566, w. p.

Colonial Secretary's Office,
Colombo, March 3, 1898.

ON Tuesday, May 31, 1898, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Hapitigam korale division of the Negombo District of the Western Province.

Preliminary plan 7,855.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
L 426	Kinadeniya	Ketahelagahawatta	Cocoanut	2	2	5	300
M 426	Do.	Rukgahawatta	Low jungle	1	2	11	30
N 426	Do.	do.	Cocoanut	1	1	25	175
O 426	Do.	Lolugedaralagewatta	Low jungle	1	3	21	20
P 426	Do.	Rukgahawatta	do.	0	1	28	20
Q 426	Perisyala	Wedakahaliyadda	Paddy	0	0	27	100
R 426	Do.	Wedakahawatta	Cocoanut	0	0	19	100
S 426	Do.	Siyambalagahawatta	do.	0	1	27	120
T 426	Do.	do.	Low jungle	1	0	27	20
U 426	Do.	do.	Cocoanut	0	0	32	65
V 426	Do.	do.	do.	1	0	39	40
W 426	Do.	Ketakelagahawatta	Low jungle	1	2	29	25
X 426	Do.	Pansalwatta	do.	1	1	4	25
Y 426	Do.	Hapugahawatta	Cocoanut	0	3	1	75
Z 426	Do.	Pansala or Hapugahawatta	Low jungle	0	2	2	25
A 427	Do.	do.	do.	3	0	17	25
B 427	Do.	Happotakanatta	Owita	0	0	34	15
C 427	Do.	Rahumpitiyapillewa	Chena	0	2	3	25
D 427	Do.	do.	Chena and cocoanut	1	2	17	25
E 427	Do.	Hapugahawatta	Low jungle	1	2	37	20
F 427	Do.	do.	Cocoanut	1	3	17	175
G 427	Do.	Kosgahaowita	Owita	0	0	27	15
H 427	Do.	Hapugahawatta	Cocoanut	1	2	2	20
I 427	Do.	do.	do.	1	2	8	200
J 427	Do.	do.	do.	1	0	10	175
K 427	Do.	Kosgahawatta	do.	1	1	16	150
L 427	Do.	Hapugahawatta	Chena	0	3	32	25
M 427	Do.	do.	Cocoanut	0	2	2	175
N 427	Do.	do.	do.	0	1	29	180
O 427	Do.	do.	do.	0	2	37	200

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,566, W. P.

වර්ෂ 1898 නවු මාර්තු මස 3 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරියාලයේ සේවයේ සේවකයන්ගේ සේවයේ

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1898 නවු මැයි මස 31 වෙනි දිනට අගතරාමාදු දවස 120 පමණ කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන නොගොස් නිවැසිකර දෙවට සෙදෙනවා ඇත.

බස්නාහිර දිසාවේ මිහඹු කොට්ඨාසයේ ගාපිරිගමකෝරලේ පිහිටා පිටින බිම් කැබලි 30.

සිතියම 7,855. ගම—කිනදෙතිය.

නො.	ඉල්ලුම්කරයා.	අයිතිකම් නියෝජනා.	අන්දම.	මහස. සෙව. මිල.			
				අ. රු. ප.	රු.	අයකර	
L 426	කැටකැලගහවත්ත	අ. බබාගාමි සහ අවත්	පොල්	2	2	5	300
M 426	රැක්ගහවත්ත	ලො. සාමෙල් අප්පු	ලදකැලාව	1	2	11	30
N 426	එම	ග. සෙලෝගාමි සහ අවත්	පොල්	1	1	25	175
O 426	ලෝලුගොඩරුගෙවත්ත	ක. මරිගම	ලදකැලාව	1	3	21	20
P 426	රැක්ගහවත්ත	ග. සෙලෝගාමි	එම	0	1	28	20
Q 426	වැඩකහලියද්ද	ගම—පිරිස්සල.					
R 426	වැඩකහවත්ත	දෙව් අන්තෝනිස් කොඩිකාර	කුඹුරුබිම	0	0	27	100
S 426	සියම්ලාගහවත්ත	අ. අලියන්දිරි අප්පුගාමි	පොල්	0	0	19	100
T 426	එම	එම	එම	0	1	27	120
W 426	එම	මේ. දෙව්වොගාමි	ලදකැලාව	1	0	27	20
V 426	එම	එම	පොල්	0	0	32	65
W 426	එම	එම	එම	1	0	39	40
W 426	කැටකැලගහවත්ත	අ. අලියන්දිරි අප්පුගාමි	ලදකැලාව	1	2	29	25
X 426	පත්සල්වත්ත	එම	එම	1	1	4	25
Y 426	හපුගහවත්ත	එම	පොල්	0	3	1	75
Z 426	පත්සල නොගොස් හපුගහවත්ත	එම	ලදකැලාව	0	2	2	25
A 427	එම	එම	එම	3	0	17	25
B 427	ගජපාන කහවත්ත	අ. අලියන්දිරි අප්පුගාමි	බිහිට	0	0	34	15
C 427	රැකුම්පිටියපිල්ලාව	එම	භේන	0	2	3	25
D 427	එම	මේ. දෙව්වොගාමි	භේන සහ පොල්	1	2	17	25
E 427	හපුගහවත්ත	අ. පිලියන්දිරි අප්පුගාමි	ලදකැලාව	1	2	37	20
F 427	එම	එම	පොල්	1	3	17	175
G 427	කොස්ගහවත්ත	අ. බ්‍රිමි පි අප්පුගාමි	බිහිට	0	0	27	15
H 427	හපුගහවත්ත	අ. ගොපානිස්	පොල්	1	2	2	20
I 427	එම	අ. ගොපානිස්	එම	1	2	8	200
J 427	එම	අ. ලොකාච්චි	එම	1	0	10	175
K 427	කොස්ගහවත්ත	ව. බබාගාමි	එම	1	1	16	150
L 427	හපුගහවත්ත	අ. බ්‍රිමි පි අප්පුගාමි	භේන	0	3	32	25
M 427	එම	එම	පොල්	0	2	2	175
N 427	එම	ම. නන්මිස් සහ තේමිස්	එම	0	1	29	180
O 427	එම	ම. පුත්ච්චිසිංහයා	එම	0	2	37	200

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේච්ඡාර්ජකරුලුත්තාගේ සේවයේදී, පිකිනිමේ කොන්දේසි ගැණ කාරණ බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සේවයේදී දැනගත හැකි වේ.

ගරුකර ආණ්ඩුකාර උතුරානන්දගේ ආඥාවලෙස,
 ජ. නොඵල් වාකර්,
 මහසෙනෙවුකාරියාලයේ මහල.

No. 1,567, W. P.

Colonial Secretary's Office,
 Colombo, March 3, 1898.

ON Tuesday, June 7, 1898, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Hapitigam korale of the Negombo District of the Western Province.

Preliminary plan 7,855.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.	
				A.	R. P.		
P 427	Pirisyala	Hapugahawatta	Cocconut	0	3	35	200
Q 427	Do.	do.	do.	0	1	27	35
R 427	Do.	Hapugahawatta or Kahatagahawatta	Low jungle	0	1	30	20
S 427	Do.	Kahatagahawatta	Cocconut	1	2	24	40
T 427	Do.	do.	do.	0	3	15	30
U 427	Do.	Hapugahawatta	do.	0	3	0	100
V 427	Do.	do.	do.	1	1	11	125
W 427	Bajjangoda	Ketakelagahawatta	do.	0	0	30	25
X 427	Do.	Batadombagahakumburapillewa	Low jungle	0	2	13	20

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price	
				A. R. P.	Rs.	per Acre.	
Y 427	Pirisyala	Ketakelagahawatta	Cocoanut	0	3	30	30
Z 427	Do.	Hapugahawatta	Low jungle	1	0	1	20
A 428	Do.	do.	Cocoanut	0	3	15	30
B 428	Do.	do.	do.	0	3	38	200
C 428	Do.	do.	do.	0	3	0	180
D 428	Do.	Siyambalagahawatta	do.	1	2	37	200
E 428	Do.	do.	do.	0	2	9	30
F 428	Do.	Gorakagahawatta	do.	0	1	21	50
G 428	Do.	do.	do.	1	1	39	180
H 428	Do.	do.	Chena	0	2	1	20
I 428	Do.	do.	Cocoanut	0	2	11	125
J 428	Do.	Siyambalagahawatta	do.	0	1	7	100
K 428	Do.	do.	do.	1	0	25	60
L 428	Do.	do.	do.	1	2	1	100
M 428	Bajjangoda	do.	do.	0	2	0	15
N 428	Do.	do.	Low jungle	0	1	18	60
O 428	Do.	Ambagahawatta	Cocoanut	0	2	23	40
P 428	Do.	do.	do.	1	1	38	250
Q 428	Do.	do.	do.	0	2	31	100
R 428	Do.	Galabodawatta	do.	1	1	16	100
S 428	Do.	do.	do.	1	3	20	200
T 428	Pirisyala	Hapugahawatta	do.	0	1	7	125
4731	Bajjangoda	Elabodalanda	Low jungle	0	1	10	15

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,567, w. p.

වම් 1898 ක්වු මාර්තු මස 3 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදී.

වස්තාහිර දිසාවේ වංශාසිපති ආණ්ඩුවේ එස්. ජයවර්ධනායකයන්ගේ පිසිත් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1898 ක්වු ජුනි මස 7 වෙනි දිනවු අනුරුවාද දවල් 12ට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර එකතුකරව නොහොත් තීන්දුකරදෙන්නට බෙදෙනවා ඇත.

වස්තාහිර දිසාවේ මිනවු කොට්ඨාසයේ හාපිටිගම්කෝරලේ පිහිටා තිබෙන බිම්කුබෙලි 32ක්.

පිහිටම 7,855. ගම—පිරිස්සල.

නො.	ඉඩමේ නම.	අයිතිකම නිසත්තා.	අත්දම.	අත්කර			
				මහත. අ. රු. ප.	සක මිල. රු.		
P 427	හපුගහවත්ත	ජ. කෝනොහාමි	පොල්	0	3	35	200
Q 427	එම	ම. සේදිරිස්සිංකො	එම	0	1	27	35
R 427	හපුගහවත්ත නොහොත් කහවගහවත්ත	බ. බබාස්පු සහ තවත්	ලද කැලෑව	0	1	30	20
S 427	කහවගහවත්ත	ම. පුත්ච්චිංකො	පොල්	1	2	24	40
T 427	එම	ම. ගෝමිස් සහ තවත්	එම	0	3	15	30
U 427	හපුගහවත්ත	ම. පුංචිසිංකො	එම	0	3	0	100
V 427	එම	එම	එම	1	1	11	125
ගම—වුල්ස්කොඩ.							
W 427	කැටකැලගහවත්ත	අ. හෙපානිස්	එම	0	0	30	25
X 427	බවදෙණිගහකුඹුර පිල්ලාව	ච. ලැයිසහාමි	ලදකැලෑව	0	2	13	20
ගම—පිරිස්සල.							
Y 427	කැටකැලගහවත්ත	හෙපානිස්	පොල්	0	3	30	30
Z 427	හපුගහවත්ත	ම. කිකෝහාමි	ලද කැලෑව	1	0	1	20
A 428	එම	ම. පුංචිසිංකො	පොල්	0	3	15	30
B 428	එම	ම. කිකෝහාමි	එම	0	3	38	200
C 428	එම	අ. පුත්ච්චිංකො	එම	0	3	0	180
D 428	සිසඹලගහවත්ත	ම. කිකෝහාමි	එම	1	2	37	200
E 428	එම	එම	එම	0	2	9	30
F 428	ගොරකහවත්ත	බ. පිලා	එම	0	1	21	50
G 428	එම	බ. බාලඑකනා	එම	1	1	39	180
H 428	එම	බ. ජේරනිස්	හේන	0	2	1	20
I 428	එම	බ. බාලඑකනා	පොල්	0	2	11	125
J 428	සිසඹලගහවත්ත	ම. කිකෝහාමි	එම	0	1	7	100
K 428	එම	එම	එම	1	0	25	60
L 428	එම	එම	එම	1	2	1	100

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියව්‍යය.	අත්දම.	අක්කර	
				මහත. අ. රු. ප.	යක මිල. රු.
		ගම—බජ්ජන්ගොඩ.			
M 428	සිංඛලගමවත්ත	විරරත්න ලැයිසහාමි	පොල්	0 2 0	15
N 428	එම	සේ. බඩාජු	ලද කැලෑව	0 1 18	60
O 428	අඹගමවත්ත	සේ. ජුවානිස් අජු	පොල්	0 2 23	40
P 428	එම	ම. සිත්විකෝනා	එම	1 1 38	250
Q 428	එම	එම	එම	0 2 31	100
R 428	ගලබඩවත්ත	දෙ. ලවරිස්	එම	1 1 16	100
S 428	එම	එම	එම	1 3 20	200
		ගම—පිරිස්ල.			
T 428	ගපුගමවත්ත	අ. අලියන්දිරිඅජුහාමි	එම	0 1 7	125
		ගම—බජ්ජන්ගොඩ.			
4731	ඇලබඩලත්ත	විරරත්න ලැයිසහාමි	ලද කැලෑව	0 1 10	15

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්තරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර පලාතේ වංශාචාර්‍ය ඒජන්තරුල්ලන්තාත්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
 ජ. කොළිල් වාකර්,
 මහසෙනෙහිකාරිස් මමහ.

No. 1,568, W. P.

Colonial Secretary's Office,
 Colombo, March 8, 1898.

ON Tuesday, April 26, 1898, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 6,241. Situation—Palle pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Description.	Extent,		Upset Price per Acre. Rs.
				A. R. P.	Rs.	
8662	Dedigomuwa	Negenairakele	Jungle	24	0 20	20

Preliminary plan 10,449. Situation—Palle pattu of Salpiti korale.

8391	Pallidora	Elakandiya	Cocoanuts 30 years old	0	0 20	300
------	-----------	------------	------------------------	---	------	-----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
 E. NOEL WALKER,
 Colonial Secretary.

No. 1,568, W. P.

වර්ෂ 1898 ජූනි මාස 8 වෙනි දින කොළඹ මහසෙනෙහිකාරිස් මමහන්සේගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාචාර්‍ය ආණ්ඩුවේ ඒජන්තරුල්ලන්තාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 ජූනි මස 26 වෙනි දිනට අහහරුවාද දවල් 12ට පමණ කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 6,241. අයිතිකම් කියව්‍යය—ආණ්ඩුව. පිහිටාතිබෙන්නේ—භව්‍යගමිකෝරලේ පල්ලේපත්තුවේ.

කො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	අක්කර	
				මහත. අ. රු. ප.	යක මිල. රු.
8662	දඩිගොමුව	නැගෙරුර කැලේ	කැලේ	24 0 20	20
		සිතියම 10,449. පිහිටාතිබෙන්නේ සල්පිටිකෝරලේ පල්ලේපත්තුවේ.			
8391	පල්ලේදෙර	ඇලකන්සිය	පරණවගාව	0 0 20	300

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්තරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර පලාතේ වංශාචාර්‍ය ඒජන්තරුල්ලන්තාත්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
 ජ. කොළිල් වාකර්,
 මහසෙනෙහිකාරිස් මමහ.

No. 1,569, W. P.

Colonial Secretary's Office,
Colombo, March 3, 1898.

ON Tuesday, May 3, 1898, at noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre.
				A.	R.	P.	
Preliminary plan 7,292.							
Claimant—Crown.							
2675	Badugama	Kanattelanda	Jungle	2	3	16	20
2677	Do.	Ambagahalanda	do.	2	3	2	20
2679	Do.	Annasigalalanda	do.	6	1	18	20
2680	Do.	Galkonelanda	do.	3	3	0	20
2682	Do.	Hondaporagahaowita	do.	0	1	12	20
2683	Do.	Wattabodalanda	do.	2	1	12	20
2684	Do.	Ulumaduwalanda	do.	3	1	32	20
2685	Do.	Dolabodagankanda	do.	3	3	10	20
2686	Do.	Galabodalanda	do.	3	2	2	20
2687	Do.	Alubogahalanda	do.	3	2	8	20
2688	Do.	do.	do.	1	2	24	20
2688½	Do.	Hondaporagahalanda	do.	1	1	0	20
2688½	Do.	Uragodawatta	do.	0	1	0	20
Preliminary plan 9,841.							
Claimant—Crown.							
6643	Dodangoda	Kandanagodaland	Jungle	2	0	9	20
6644	Do.	Kandanagodakele	do.	19	3	27	20
Situating in Iddagoda pattu of Pasdun korale west.							
Preliminary plan 5,183.							
Claimant—G. Siyan Kapurala.							
L 231	Latpandura	Kumbalkumbura	Field	1	1	4	60
Claimant—S. Don Siman and others.							
4741	Do.	Hindumullekumbura	Field	4	3	5	60
Claimant—G. Baba Appu and others.							
4742	Do.	Hindumullekumbura	Field	3	0	13	60
Claimant—K. Sedris Perera.							
N 231½	Do.	Godakumbura	Field	3	3	16	60
4744	Do.	Godakumburagodella	Garden	0	1	31	20
4745	Do.	Godakumburaowita	Owita	0	3	15	40
4746	Do.	Godakumburapitakattiya	Field	3	2	32	60
Claimant—Crown.							
4747	Do.	Godakumburagankanda	Chena and jungle	1	0	8	40
4748	Do.	Dewagedeniya	Deniya	2	3	25	10
Situating in Maha pattu north of Pasdun korale east.							
Preliminary plan 4,459.							
Claimant—Crown.							
10008	Bellapitiya	Mahadeniya	Deniya	12	1	38	10
10014	Do.	Kapugalahena	Chena	2	0	25	20
10015	Do.	do.	do.	1	0	35	20
10016	Do.	do.	do.	2	0	4	20
10017	Do.	do.	do.	1	0	36	20
10018	Do.	do.	do.	1	2	20	20
10019	Do.	do.	do.	3	1	33	20
10032	Do.	Moragahahena	do.	2	1	6	20
10042	Do.	Welipottehena	do.	3	1	6	20
10043	Do.	Mahadeniyamukalana	Jungle	2	3	24	20
10045	Do.	Tumberalagodahena	Chena	5	1	18	20
10047	Kandane	Naranthalagahahena	do.	9	0	16	20
10048	Bellapitiya	Mahadeniyamukalana	Jungle	5	0	25	20
	Do.	do.	do.	7	0	26	20
Preliminary plan 10,458.							
Claimant—Charles de Silva.							
L 730	Panagoda	Maguruwalakanda	Garden	0	2	22	80
N 730	Do.	do.	Jungle	19	1	33	10
Claimant—D. Herat Appuhami.							
O 730	Panagoda	Maguruwalakanda	Chena	0	0	21	10
Situating in Munwattabage pattu of Rayigam korale.							
Preliminary plan 4,396.							
Claimant—W. Anthonis Perera.							
9890	Katururunda	Modarawatta	Cocoanut garden	2	1	38	500
9891	Do.	do.	do.	0	2	20	200
Situating in Kalutarabadda of Kalutara Totamune.							

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,565, C. P. වර්ෂ 1898 නවු මාර්තු මස 8 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථානයේ කන්තෝරුවේදී.

මහලේ දිසාබේ නුවරඑළියේ උප්පත්තනලත්තා නමින් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 නවු අප්‍රේල් මස 13 වෙනි දින වූ දින දවල් 12ට නුවරඑළියේ කව්වේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මහලේ දිසාබේ නුවරඑළිය පලාතේ කොත්මලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 19ක්.

සිතියම 4,756. ගම—නුවරඑළිය.

Table with columns: No., අයිතියකම් කියත්තා, අන්දම, මහත. අ. රු. ප. (lots 12797-12810, J 803, K 803)

Table with columns: No., අයිතියකම් කියත්තා, අන්දම, මහත. අ. රු. ප. (lots 12813-12851)

අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 1,500ක් බැගින්ය.

මෙම ඉඩම් ගැණ වැඩිදුරකාරණ සර්වේචර්ජනරල් උත්තාන්තේගෙයද, විකිනීමේ කොන්දේසිගැන කාරණ නුවරඑළියේ උප්පත්තනලත්තානමින්ද දැන ගත හැකිවේ.

ආණ්ඩුකාර උතුමානන්වනන්තේගෙයද ආඥාවලෙස, ජ. නොඑල් වාකර්, මහසෙනෙකාරිස් වමක.

No. 1,566, C. P.

Colonial Secretary's Office, Colombo, March 3, 1898.

ON Wednesday, May 4, 1898, at 12 noon, the Assistant Government Agent for the Matale District will put up to auction at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Pallesiya pattu division of the Matale East District of the Central Province.

preliminary plan 4,719. Village—Weragama.

Table with columns: Lot, Name of Land, Name of Applicant, Name of Claimant, Description, Extent. (Lot 12603, Ambagahumulahena)

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command, E. NOEL WALKER, Colonial Secretary.

No. 1,565, C. P.

වර්ෂ 1898 නවු මාර්තු මස 8 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථානයේ කන්තෝරුවේදී.

මහලේ දිසාබේ මාතලේ උප්පත්තනලත්තානමින් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 නවු මැයි මස 4 වෙනි දින වූ දින දවල් 12ට මාතලේ කව්වේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මහලේ දිසාබේ මාතලේ කැරගණ්ණර පලාතේ පල්ලේසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 19ක්.

සිතියම 4,719. ගම—නුවරඑළිය.

Table with columns: No., අයිතියකම් කියත්තා, අන්දම, මහත. අ. රු. ප. (lots 12603-12610, J 803, K 803)

Table with columns: No., අයිතියකම් කියත්තා, අන්දම, මහත. අ. රු. ප. (lots 12611-12620)

අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 1,500ක් බැගින්ය. මෙම ඉඩම් ගැණ වැඩිදුරකාරණ සර්වේචර්ජනරල් උත්තාන්තේගෙයද, විකිනීමේ කොන්දේසිගැන කාරණ නුවරඑළියේ උප්පත්තනලත්තානමින්ද දැන ගත හැකිවේ. ආණ්ඩුකාර උතුමානන්වනන්තේගෙයද ආඥාවලෙස, ජ. නොඑල් වාකර්, මහසෙනෙකාරිස් වමක.

No. 1,567, C. P.

Colonial Secretary's Office,
Colombo, March 3, 1898.

ON Wednesday, May 4, 1898, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Udugoda Pallesiya pattu division of the Matale North District of the Central Province.

Preliminary plan 4,706.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.
12515	Elamalpota	Mahamad Tamby	Crown	Jungle	1 1 36
12516	Oligama	M. T. Tamby Lebbe	do.	do.	0 1 16

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,567, C. P.

වම් 1898 ක්වූ මාර්තු මස 3 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ අනුමැතියෙන් කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ මාතලේ උපළාත්විභාගයේ විසින් මෙහි සහක සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1898 ක්වූ මැයි මස 4 වෙනි දින වූ බදාදා දවල් 12ට මාතලේ නව වෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මාතලේ උතුරුපලාතේ උඩගොඩ පල්ලේසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන ඉඩම් කැබලි දෙකකි.

පිහිටීම 4,706. අයිතිය කිසිවක්—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	ආකාරය.	මිණ.
12515	එලමල්පොත	මහමත් තමිසි	කැලෑ බිම	ඉඩම්	1 1 36
12516	ඔලිගම	ඇම්. ටී. තමිසි ලෙබ්බේ	එම	ඉඩම්	0 1 16

අක්කරකක් රූපියල් 10යේ හිට විකුණනට පටන්ගනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පතරුල්ලන් නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ප්‍රකාරයට මාතලේ ආණ්ඩුවේ උපළාත්විභාගයේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමානවිභාගයේගේ ආඥාවලට,
ඊ. නොඑල් වාකර,
මහසෙනෙවිවරයාගේ විමර්ශන.

No. 1,568, C. P.

Colonial Secretary's Office,
Colombo, March 7, 1898.

ON Wednesday, May 4, 1898, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udugoda Pallesiya pattuwa division of the Matale North District of the Central Province.

Preliminary plan 4,737.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.
12726	Wewudapola	Attaragalawe Appuhami, Arachchi	Jungle	1 0 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,568, C. P.

විෂි 1898 ක්වු මාර්තු මස 7 වෙනි දින කොළඹ

මහසෙනෙවරිස්ථානයේ කන්කෝරුවේදි.

මහලු දිසාවේ මාතලේ උපස්ථානලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂි 1898 ක්වු මැයි මස 4 වෙනි දින වූ බදද දවල් 12ට මාතලේ කවි වෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මහලු දිසාවේ මාතලේ උතුරු පලාතේ උඩුගොඩ පල්ලේසිසපත්තුවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබෙල් එකක්.

සිතියම 4,737.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහත.
12726	වැලුඩපොල	අතරගල්ලාවේ අප්පහාමි ආරච්චි	කැලැබිම	අ. රු. ප. 1 0 0

අක්කරයක් රූපියල් 10යේ සිට විකුණනට පවත්නනු ලැබේ.
මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේසර්ස්කරුල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන මාතලේ ආණ්ඩුවේ උපස්ථානලත්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස,
ජ. කොළල් වාකර්,
මහසෙනෙවරිස් වමහ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 971, s. p.

Colonial Secretary's Office,
Colombo, February 28, 1898.

ON Monday, April 4, 1898, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Talpe pattu of the Galle District of the Southern Province.
Preliminary plan 4,967.—Udumalagala.

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P
14339	—	Mr. C. P. Hayley	Crown	Jungle	2 0 15

Upset price,—Rs. 10 per acre.

Further information regarding this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 971, s. p.

වෂි 1898 ක්වු පෙබ්‍රවාරි මස 28 වෙනි දින කොළඹ

මහසෙනෙවරිස්ථානයේ කන්කෝරුවේදි.

දකුණු දිසාවේ මහලු දිසාවේ මාතලේ උපස්ථානලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂි 1898 ක්වු අප්‍රේල් මස 4 වෙනි දින වූ සඳද දවල් දෙලකට ගාල්ලේ කවි වෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාලු පලාතේ කල්පේපත්තුවේ පිහිටාතිබෙන බිම්කැබෙල් එකක්.

සිතියම 4,967. උඩුමලගල.

නො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියන්නා.	අත්දම.	මහත.
14339	සී. පී. හේලිමහතා	රාජසන්තක	කැලේ	අ. රු. ප. 2 0 15

අක්කරයක් රූපියල් 10යේ සිට විකුණනට පවත්නනු ලැබේ.

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේසර්ස්කරුල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා ගාල්ලේ ආණ්ඩුවේ උපස්ථානලත්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස,
ජ. කොළල් වාකර්,
මහසෙනෙවරිස් වමහ.

No. 972, s. p.

Colonial Secretary's Office,
Colombo, March 3, 1898.

ON Monday, April 18, 1898, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty-eight allotments of land situated in the Bentota-Walallawiti korale, Gangaboda and Talpe pattus of the Galle District of the Southern Province.

Preliminary plan 1,450.—Uragaha, Bentota-Walallawiti korale.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
12409	Potuvilabokkewela	—	U. Thomis Appu	Field	2	3	25
12410	Kekirigathena-alutakanda-henakele	—	T. Theodoris Appu	do.	1	0	34
12411	Kekirigathenakele	—	Crown	Jungle	17	2	21
12412	Potuweibokka	—	U. Andiris Appu	Field	4	1	29
12413	Delgahaudumulla	—	W. Baba Appu	do.	5	1	7
12414	Ambaladuwa	—	Crown	Owita	0	3	27
12416	Ambaladuwatta	—	do.	do.	0	1	35
12417	Kekugalahenawela	—	T. Theodoris Appu	Field	9	2	6
12418	Jambugahawela	—	P. Isan	do.	8	2	21
12419	Do.	—	Setappa	do.	8	2	18
12421	Do.	—	N. Samuel Appu	do.	5	2	0
12422	Delkabeligoda	—	U. D. Andris	do.	5	1	30
12423	Do.	—	S. Ada Appe	do.	5	1	2
12425	Do.	—	L. Baba Sinno Appu	do.	1	2	28
12426	Babalosigaladuwa	—	Crown	Jungle	4	2	35
12429	Indigahawela	—	U. Disan Appu	Field	9	0	12
12430	Kolukele-atnaga	—	U. Andiris	do.	12	3	20
12431	Kosgahaduwa	—	Crown	do.	0	1	18
12432	Kebellagodawela	—	U. Cornelis Appu	do.	7	1	35
12433	Kebellagodaowita	—	U. S. Babun Appu	do.	0	0	36
12437	Kebellagodaduwawatta	—	U. Dias Appu	do.	4	0	6
Preliminary plan 3,021.—Waihena.							
6643	Atahaulhenapollenwa	D. H. Epa	Crown	Jungle	1	2	9
6645	Olugodapollenwa	do.	do.	do.	4	3	35
6646	Atahaulhenakele	D. S. Epa	do.	Garden	0	3	17
6647	Do.	do.	do.	Jungle	1	3	35
6648	Miganewegodakele	Crown	do.	do.	20	2	1
6649	Karakeoruwatta	do.	do.	Garden	3	0	4
Preliminary plan 3,289.—Kosgoda.							
7575	Ketulampitiyakanda	A. Ango Appu	Crown	Deniya	0	2	22
7576	Ketulampitiyakele	do.	do.	Jungle	4	1	16
Preliminary plan 3,054.—Elakake.							
6732	Boralusagodakele	P. H. Andris Appu	Crown	Jungle	7	1	0
6733	Do.	P. H. Lewis Appu	do.	Deniya	14	0	13
Preliminary plan 1,650.—Dikgoyiteupatata.							
1984	Kekerduwa	—	Crown	Jungle	2	1	20
1985	Kosgahaduwa	—	do.	do.	0	1	8
1989	Panwellapitawela	—	T. Juanis Appu	Field	4	3	0
1990	Pamullepettewela-addaraduwa	—	Crown	Jungle	7	3	0
Preliminary plan 4,365.—Podiwala.							
11513	Pitanganegoda	—	Crown	Chena	1	1	5
11514	Do.	—	do.	Garden	0	2	13
11515	Do.	—	do.	Chena	1	1	5
11516	Do.	—	do.	Garden	0	1	39
11517	Do.	—	do.	Chena	0	1	36
Preliminary plan 4,363.—Uragaha.							
11507	Delgahaudumulla	Udugamasurige Babappu	Crown	Field	0	2	12
11508	Alutokanda	U. Disan Appu	do.	do.	2	3	33
Preliminary plan 2,888.—Lelwela, Gangaboda pattu.							
5888	Dolamullegoda	A. Dissanaik	Crown	Jungle	1	0	5
5889	Dolamullegodakanda	do.	do.	do.	0	1	27
5890	Halolukanda	Bastian de Silva	do.	do.	1	3	40
5895	Puwakgahawatta	G. A. de Silva	do.	do.	7	0	28
5898	Lokugekumburgekoratuwa	D. A. de Silva Jayawardena	do.	do.	0	0	39
5899	Kurundukanda	A. Jayawardena	do.	do.	1	0	30
5901	Dehigahapelapolakanda	D. E. de Silva	do.	do.	0	3	21
5903	Do.	do.	do.	Deniya	0	2	6
5904	Do.	do.	do.	Field	0	2	30
5905	Do.	do.	do.	Jungle	0	1	24
W 260	Polgahadeniya	D. A. de Silva	D. A. de Silva	do.	2	1	36
5909	Achehimaladola	M. K. W. de Silva	Crown	do.	0	3	23
5910	Galandeniyagodawatta	A. Dissanaik	do.	Garden	1	0	28
5911	Do.	do.	do.	Owita	0	2	21

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මක, අ. රු. ප.
12411	කැකිරිගත්තේනකැල්ල	අයිතිකම කියන්නා—ආණ්ඩුව.	කැල්ල	17 2 21
12412	පොතුචෙල්ලොක්ක	අයිතිකම කියන්නා—යු. අන්දිරිස්අප්ප.	චෙල	4 1 29
12413	දෙල්ගහපුඩුල්ල	අයිතිකම කියන්නා—බබ්ලිව. බබ්අප්ප.	—	5 1 7
12414	අම්බලම්පුව	අයිතිකම කියන්නා—ආණ්ඩුව.	ඕව	0 3 27
12416	අම්බලම්පුවත්ත	—	එම	0 1 35
12417	කැකුගල්ලේතේවිල	අයිතිකම කියන්නා—පී. තියදොරිස්අප්ප.	චෙල	9 2 6
12418	ජම්බුගහවෙල	අයිතිකම කියන්නා—පී. ඉසන්.	එම	8 2 21
12419	එම	අයිතිකම කියන්නා—සෙතඅප්ප.	එම	8 2 18
12421	එම	අයිතිකම කියන්නා—ඇන්. සාමුවෙල්අප්ප.	එම	5 2 0
12422	දෙල්කබෙල්ලොඩ	අයිතිකම කියන්නා—යු. ඩී. අන්දිරිස්.	එම	5 1 30
12423	එම	අයිතිකම කියන්නා—ඇම්. අන්දිරිස්.	එම	5 1 2
12425	එම	අයිතිකම කියන්නා—ඇල්. බබාසික්කො අප්ප.	එම	1 2 28
12426	බබ්ලොස්සියගපුව	අයිතිකම කියන්නා—ආණ්ඩුව.	කැල්ල	4 2 35
12429	ඉදිගහවෙල	අයිතිකම කියන්නා—යු. දිසන්අප්ප.	චෙල	9 0 12
12430	—	අයිතිකම කියන්නා—යු. අන්දිරිස්	එම	12 3 20
12431	කොස්ගහපුව	අයිතිකම කියන්නා—ආණ්ඩුව.	එම	0 1 18
12432	කැබෙල්ලොඩවෙල	අයිතිකම කියන්නා—ඇන්. කොර්නෙලිස්අප්ප.	එම	7 1 35
12433	කැබෙල්ලොඩ ඕව	අයිතිකම කියන්නා—යු. ඇන්. බබුන්අප්ප.	එම	0 0 36
12435	කැබෙල්ලොඩවෙල වත්ත	—	වත්ත	1 0 14
12437	එම	අයිතිකම කියන්නා—යු. දිසන්අප්ප.	චෙල	4 0 6
6643	අවහල්ලේතේන පොල්එම	සිතියම් 3,021. වැසිගේන. අයිතිකම කියන්නා—ආණ්ඩුව.	කැල්ල	1 2 9
6645	මලුගොඩපොල්ලොහුව	ඩී. එම්. එසා	එම	4 3 35
6646	අහකවුල්ලේතේනකැල්ල	එම	වත්ත	0 3 17
6647	එම	එම	කැල්ල	1 3 35
6648	මීගත්තේගොඩැල්ල	රජසත්ත	එම	20 2 1
6649	කරකැවුම්වත්ත	එම	වත්ත	3 0 4
7575	කිතුලම්පිරිස්කන්ද	සිතියම් 3,289. කොස්ගොඩ.	දෙකිය	0 2 22
7576	එම කැල්ල	ඒ. අන්ගොඅප්ප	කැල්ල	4 1 16
6732	බොරඑසාගොඩකැල්ල	සිතියම් 3,054. එලනකේ.	කැල්ල	7 1 0
6733	එම	පී. එම්. අන්දිරිස්අප්ප	දෙකිය	14 0 13
1984	කැකිරිපුව	සිතියම් 1,650. දික්ගොසිතපලාත. අයිතිකම කියන්නා—ආණ්ඩුව.	කැල්ල	2 1 20
1985	කොස්ගහපුව	—	එම	0 1 8
1989	පත්වුල්ලේපෙත්තේවිල	අයිතිකම කියන්නා—පී. ජුවානිස්අප්ප.	චෙල	4 3 0
* 1990	පත්වුල්ලේ පෙත්තේවෙල	අයිතිකම කියන්නා—ආණ්ඩුව.	—	—
	අන්දිරිස් අව	—	කැල්ල	7 3 0
11593	මිතන්නගහගොඩ	සිතියම් 4,365. පොහිවල.	—	—
11514	එම	—	සේන	1 1 5
11515	එම	—	වත්ත	0 2 13
11516	එම	—	සේන	1 1 5
11517	එම	—	එම	0 1 39
11507	දෙල්ගහපුඩුල්ල	සිතියම් 4,365. පොහිවල.	චෙල	0 1 36
11508	දෙල්ගහපුඩුල්ල	—	එම	2 3 33
5888	දෙල්වුල්ලේගොඩ	සිතියම් 2,888. ලේල්වල.	කැල්ල	1 0 5

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මගන.
				අ. රු. ප.
5889	දෙලවුල්ලේකොඩිකෙරෙව	ඒ. දිසානායක	කැලේ	0 1 27
5890	ගල්වෙලකන්ද	බන්දුකන්ද සිල්වා	එම	1 3 40
5895	පුවක්කොවත්ත	වී. ඒ. ද සිල්වා	එම	7 0 28
5898	ලොකුකොකුඹුරුගෙ කොරවුම්	ඩී. ඒ. ද සිල්වා ජයවර්ධන	එම	0 0 39
5898	කුරුඳුකන්ද	ඒ. ජයවර්ධන	එම	1 0 30
5901	දෙහිගහපැලපොල් කන්ද	ඩී. ජී. ද සිල්වා	එම	0 3 21
5903	එම	එම	දෙහිග	0 2 6
5904	එම	එම	වෙල	0 2 30
5905	එම	එම	කැලේ	0 1 24
W260	පොල්ගහදෙහිය	ඩී. ඒ. ද සිල්වා	එම	2 1 36
5909	ආච්චිවෙල දෙල	ඇම්. කේ. ඩබ්ලිව්. ද සිල්වා	එම	0 3 23
5910	ගලන්දෙහිගෙ ගොඩවත්ත	ඒ. දිසානායක	වත්ත	1 0 28
5911	එම	එම	ඔව්ව	0 2 21
5914	ජරිගොල්ලෙදුව	ඇල්. ජී. නෙතෙරිස්	කැලේ	1 2 17
5915	ජරිගොල්ලෙ පුන්විදුවත්ත	එම	වත්ත	0 0 34
අක්කරයක මිල රුපියල් 10යි.				
5944	ජරිගොල්ලෙ පුන්විදුවත්ත	සිතියම 2,896. බද්දේකම.	එම	0 1 22
අක්කරයක මිල රුපියල් 20යි.				
3470	පරගහදෙහිවත්ත	සිතියම 2,305. කොම්බල.	වත්ත	1 3 12
3471	එම	විදුනආරච්චි	එම	0 0 27
3473	හිගෙදෙදුව	ඒ. ඩී. ඒ. ද සිල්වා	සෙන	6 3 28
3474	එම	එම	එම	0 0 28
3551	සලුපතෙවත්තේගොඩ	සිතියම 2,332. ඉඳිදුව.	එම	0 3 36
3552	බවතොටේ බැද්ද	අයි. වී. කොමිස්	එම	2 0 23
		ජී. ඇස්. ජනුවා	එම	
11078	පොල්ගහදෙහිවත්ත බැද්ද	සිතියම 4,245. අත්ගලගහ.	කැලේ	8 1 6
		ඒ. එච්. ඩබ්ලිව්. පුනාන්දු		
		සිතියම 4,428. අනානිකිත.		
11794	ගඳුන්තොරෙගොඩ	ඉ. ජවන්	එම	0 3 6
11795	ගඳුන්තොරෙගොඩවත්ත	එම	වත්ත	0 1 7
11796	ගඳුන්තොරෙගොඩ	එම	කැලේ	0 0 33
3294	කපුතනත්තේ බැද්ද	සිතියම 2,265. කලගේ.	එම	1 3 24
3295	එම	ඩී. වික්‍රමසේකර	සෙන	0 0 17
3296	එම	කේ. සිතපෙරිස්	එම	2 0 17
		එම		
C 244	ඉහල කන්දේකේ වත්ත	අයිතිකම කියන්නා—ඩී. ලුවිස් ද සිල්වා.	ඔව්ව	0 2 7
D 244	පහලකන්දගෙ වත්ත	එම්. ඩී. පුන්සිස් ද සිල්වා	එම	0 1 5
		සිතියම 2,268. තිත්තල සහ කහන්ද. අයිතිකම කියන්නා—ආණ්ඩුව.		
3310	කොන්දුආල කෙරෙම	අ. මී. එම්. බබන්දර	වෙල	6 3 27
3311	පිටුකෙරෙම	ජී. පී. සිසිල්කෝන්	කැලේ	5 0 11
		අයිතිකම කියන්නා—ඩී. සී. ද සිල්වා.		
G 244	කන්දඇලපහල	ඩී. ජේ. සචරසිංහ	සෙන	1 2 12
අක්කරයක මිල රුපියල් 10යි.				
4185	එකොලොස්ගවුල්ගේගේ දෙහිය	සිතියම 2,486. කෝම්බල. අයිතිකම කියන්නා—ආණ්ඩුව.	වෙල	2 3 39
අක්කරයක මිල රුපියල් 20යි.				
5572	ලලුබැද්දේකැලගෙ බැද්ද	සිතියම 2,803. අඟලුගහ.	කැලේ	1 3 15
5573	එම	ජී. අල්ලිස්අප්පු	වත්ත	0 1 3
5578	එම දෙහිය	සිතියම 2,804. මාගෙදර.	එම	0 3 16
5818	අකුඵඟේන දෙහිය	සිතියම 2,873. ලෙල්ලම්බුරෙ.	දෙහිය	3 2 28
		කොට්ටාච්චි විදුන ආරච්චි		
5829	බන්ගලගොඩ	සිතියම 2,878. නබදුව.	කැලේ	5 1 18
5830	බන්ගල පහල	ඩබ්ලිව්. දෙව් දියස්	වෙල	0 0 33
5832	ඉදිකඩේ දෙහිය	ආණ්ඩුව	එම	0 3 16
		ඇන්. සිමන්		
5858	නවකවුල් දෙහිය	සිතියම 2,881. කරගොඩ.	වෙල	3 1 21
5859	ඉදිකඩේ දෙහිය	ඩබ්ලිව්. ඩී. අන්ද්‍රිස්	එම	1 3 13

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණ සර්වේයර්ජනපුත්‍රයක් නොමැතිව, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ ගාල්ලේ මහජනවතරුන්ගේ සේවයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුතනවත්තේගේ ආඥාවලස,
 ජී. කොප්පිල වාකර,
 මහසෙනෙවරිය වර්ධන.

No. 973, s. P.

Colonial Secretary's Office,
Colombo, March 3, 1898.

ON Wednesday, May 11, 1898, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the village Midigama of the Weligam korale of the Southern Province.
Preliminary plan 4,765.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
13493	Galgodahena	Midigama	Citronella 4 to 10 years old	26	2 20

Upset price,—Rs. 50 per acre.

Any persons considering that they have any claim to this land are hereby notified to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 973, s. P.

වර්ෂ 1898 ජූනි මාස 3 වෙනි දින කොළඹ මහජනකාර්යාලයේ කන්දෝරුවේදී.

දකුණු දිසාවේ මාතර උපළාත් කලාපයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1898 ජූනි මස 11 වෙනි දින දවල් දෙලකට මාතර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණුපලායේ වැලිගම්කෝරලේ මිදිගම පිහිටා තිබෙන බිම් කැබලිලක්.
පිහිටම 4,765.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහස.	
				අ	රු. ප.
13493	ගල්ගොඩගේන	මිදිගම	අවුරුදු හතර සහ දහස වසස් පැයිරි	26	2 20

කන්දෝරුව මිල අත්කරන්න රුපියල් 50ක බැගින්.

මෙම ඉඩමට යම්කෙනෙකුට අයිතිවාසිකම් තිබෙනවාය නම් කල්පනා කරණවානම් එම අයිතියට නිබන්ධන අයිතිවාසිකම් ගැන උපළාත් කලාපයේ විකුණන දවසේදී සාක්ෂි බුද්ධිමත් සිවිල්ව මිනැස.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පකරුන්ගේ නායකත්වයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණුදිසාවේ මාතර උපළාත් කලාපයේ යෙදෙන දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරානන්වනන්ගේ ආඥාවලට,
ජී. හොඵල් වාකර්,
මහජනකාර්යාලයේ මූලික.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 692, E. P.

Colonial Secretary's Office,
Colombo, March 7, 1898.

ON Tuesday, April 19, 1898, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,391.—Manmunai pattu.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
76187	Koddamunai	R. M. Asari	High open sandy land	0	1 9	10	0
6208	Kochehikkaittivu	K. Kanapatippillai	Tiraimaduppumi	2	3 27	10	0
76429	Amirtakali	D. W. Nakappiar	Swamp	0	1 12	10	0
76430	Do.	M. Mailan	Cocoanut garden	0	0 9	12	50
76431	Do.	K. Muttunampiyar	do.	0	0 21	12	50
76501	Kottukkulam	K. Arumukam	Tobacco garden	2	0 9	12	50
76502	Do.	V. Kanakasinkam	do.	1	1 2	12	50
76792	Palaimunai	K. Vairamuttu	Kirittona	0	0 18	10	0

C 3

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
		Preliminary plan 2,516.					
76789	Talankuda	M. Abdulkatar	Kichchampallam	0	3 11	10	0
76790	Do.	do.	do.	2	2 10	10	0
76791	Do.	A. Mukammatusaivu	Cocoanut garden	0	0 38	12	50
		Preliminary plan 2,515.					
76786	Palaimunai	P. Mirasaivu	Cocoanut garden	0	0 16	12	50
76787	Do.	do.	Fit for cocoanuts	10	0 36	10	0
76788	Do.	I. Ivuralevvai	Cocoanut garden	1	1 20	12	50
		Preliminary plan 2,514.					
76785	Palaimunai	M. Mukaiyatinvava	Kamundamari	0	3 13	10	0
		Preliminary plan 2,454.					
76480	Putukkudiruppu	I. Atamlevvai	Vaddakkenivayal	10	1 10	12	50
		Preliminary plan 2,464.					
76530	Putukkudiruppu	M. Pakkirlavvai	Jungle	3	0 30	10	0
76531	Do.	do.	do.	8	0 28	10	0
76532	Do.	K. Alakippodi	do.	18	0 0	10	0
76533	Do.	do.	do.	12	1 0	10	0
		Preliminary plan 2,530.					
76822	Kurinchamunai	I. Velappodi	Open high land	1	0 20	10	0
		Preliminary plan 2,389.					
76176	Kurinchamunai	K. Mailppodi	Mandukkadu	5	3 20	10	0
76177	Do.	do.	Mandukkadamadumun- mari	5	2 13	12	50
		Preliminary plan 2,383.					
76154	Narippottoddam	S. Nanam	Jungle	6	0 32	10	0
76155	Do.	do.	Cocoanut garden	0	3 5	12	50
		Preliminary plan 2,392.					
76188	Kuruntadimunmari	V. Kanapatippilli	Kachchaikkodipallam	19	2 30	10	0
		Preliminary plan 1,171.					
2075	Kuruntadimunmari	General sale	Plain and jungle	13	1 6	10	0
2077	Do.	M. Karutulevvai	Paddy field	0	3 29	12	50
2078	Attiyaditoddam	do.	Fit for paddy	10	1 4	10	0
2080	Do.	M. Mukammnatulevvai	Plain and jungle	7	0 0	10	0
2082	Do.	do.	do.	5	3 37	10	0
2084	Do.	do.	Puliyadikkulam	2	0 27	10	0
2085	Do.	General sale	Samantiadippumi	4	2 22	10	0
2086	Do.	M. Atamvava	do.	2	2 10	10	0
		Preliminary plan 2,387.					
76170	Iluppaiyadichenai	P. Meyetinavava	Puliyadimunmari	7	2 0	12	50
76171	Veppantidal	P. Miramkaiyatinvava	Villamadukkadu	9	3 23	10	0
76172	Do.	do.	Villamadumunmari	3	0 14	12	50
		Preliminary plan 2,509.					
76761	Iluppaiyadichenai	K. Pattappodi	Cleared land	2	1 20	12	50
76762	Do.	do.	Paddy field	0	2 7	12	50
76763	Do.	do.	do.	14	2 9	12	50
76764	Do.	do.	do.	0	1 2	12	50
		Preliminary plan 2,367.					
76092	Iluppaiyadichenai	H. Aliyarlevvai	Vilavaddavan	5	0 0	10	0
76093	Do.	do.	do.	0	2 15	12	50
		Preliminary plan 1,203.					
2468	Iluppaiyadichenai	General sale	Fit for paddy	3	2 33	10	0
		Preliminary plan 2,394.					
76194	Chillikkodiaru	A. Matarsaivu	Paddy field	1	0 28	12	50
76195	Do.	do.	Pulichchakkodippallam	2	2 39	10	0
76196	Do.	do.	Paddy field	4	0 25	12	50
		Preliminary plan 2,366.					
76091	Veppantidal	S. Kacchumammatu	Erukkaaliyadichenai	7	2 7	12	50
		Preliminary plan 2,416.					
76293	Makilavaddavam	P. H. Kanapatippillai	Makulakkudavayal	3	2 4	12	50
76295	Do.	V. Katirukanappodi	Chinnaikkulam	6	1 12	12	50
76296	Do.	T. Kantappodi	Kalanaiappumi	5	0 0	12	50
76297	Do.	do.	do.	0	3 28	12	50
76298	Do.	do.	do.	4	3 0	12	50
76298	Do.	P. H. Kanapatippillai	Karuttanichenai	4	3 0	12	50
76300	Do.	S. Kantappodi	Jungle	1	1 28	10	0
76301	Do.	do.	do.	10	2 10	10	0
76302	Do.	do.	Nellikadu	6	3 35	12	50
		Preliminary plan 2,405.					
76256	Makilavaddavam	H. Miralevvaippodi	Humichchaitoddam	0	0 25	12	50
76257	Do.	do.	Aladichchenai	2	0 33	10	0
		Preliminary plan 2,385.					
76162	Makillavaddavam	A. Tamotaram	Kalaivasalmunmari	1	2 26	12	50
76163	Do.	S. Mailppodi	do.	0	0 10	12	50

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
		Preliminary plan 2,518.				
76793	Karaveddi	S. Elaiyatampi	Vaddiyalpumi	3	2 9	12 50
76794	Do.	V. Kanapatippillai	Kulanadittundu	6	1 34	10 0
		Preliminary plan 2,513.				
76782	Vatakkalmadu	M. Karutalevvai	Vinilayadittidal	11	3 0	10 0
76783	Do.	T. P. Tillaiyampalam	Vinilayadippallam	8	0 28	12 50
76784	Do.	M. Karutulevvai	do.	0	1 23	12 50
		Preliminary plan 1,086.				
1312	Kurinchamunai	Parasiramer	Jungle	0	2 14	10 0
		Preliminary plan 2,472.—Eravur pattu.				
76560	Punnaikkuda	A. Kanapatippillai	Nanindankenikkadu	12	2 17	15 0
		Preliminary plan 2,531.				
76823	Punnaikkuda	S. Vaitilingam	Jungle	15	1 4	10 0
		Preliminary plan 2,473.				
76561	Kommaturai	I. Chinnamani	Jungle	4	3 37	10 0
		Preliminary plan 2,430.—Eruvil pattu.				
76366	Kurumanveli	C. Vellaiyan	Garden	0	1 7	12 50
76367	Do.	K. Nakappiar	do.	1	0 31	12 50
76368	Do.	(Chinnappillai, claimant)	do.	0	2 2	12 50
76370	Do.	Sempagiri	do.	0	2 3	12 50
76371	Do.	General sale	Kadukuppuliyadimadu	0	1 5	10 0
76372	Do.	do.	Garden and open land	0	0 10	12 50
76373	Do.	P. H. Periyatampi	Vaddavantundu	0	2 17	12 50
76374	Do.	Chinnappillai, wife of Vel-				
		laiyan	Garden	0	0 34	12 50
76375	Do.	General sale	Puliyadivalavu	0	1 10	12 50
76376	Do.	Neina Cheddi	Garden	0	1 21	12 50
76377	Do.	M. T. Parasiramer	Open land	1	1 25	10 0
76378	Do.	Owner of title plan 99,411	Garden	0	0 28	12 50
76379	Do.	do. 79,092	do.	0	0 8	12 50
76381	Do.	C. A. Periyatampi	do.	0	0 32	12 50
76382	Do.	Owner of title plan 102,122	do.	0	1 0	12 50
76383	Do.	do. 102,121	do.	0	0 12	12 50
76384	Do.	T. Muttan	do.	0	1 0	12 50
		Preliminary plan 909.—Manmunai pattu.				
11143	Ponnankanichenai	C. Konamalai Udaiyar	Fit for paddy	17	0 23	10 0
11145	Do.	A. H. Konamalai	do.	5	0 0	10 0
		Preliminary plan 890.				
10820	Karaveddi	T. Tampiyappah	Fit for paddy	9	2 24	10 0
10821	Do.	do.	do.	7	3 3	10 0
10829	Do.	do.	do.	8	3 35	10 0
10830	Do.	do.	do.	9	1 22	10 0
10838	Do.	do.	do.	8	2 29	10 0
10839	Do.	do.	do.	9	2 10	10 0
10840	Do.	do.	do.	9	1 20	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 692, E. P.

வகாலோனிய சக்கிடுததாரா ஆபீசில்,
கொழும்பு, 1898 (வரு பங்குனிமீ 7 வ.)

1898 ம ஆண்டு சித்திரைமாசம் 19 ந் திகதியாகிய செவ்வாய்க்கிழமையிலு மதனையடுத்த நாட்களி லும் கிழக்கு மாகாணத்து கவற்னாமேந்து ஏசண்டவர்கள் தனது ஆபீசில் இதனடியிற செரலலப்படமிருக கிற முடிசூரிய காணித துணியகளை, அரசாட்சியாரால உத்தரவுபண்ணப்படமிருக்கும் பொருத்தப் பிரகாரம் ஏவத தற்கூறு விற்பார்.

காணித துணிகள், கிழக்குமாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்டிலிருக்கின்றன.

படம் 2,391, மணமு ட்ப்பற்று.

இல.	குறிச்சி.	கேள்விககாரனின் பெயர்.	விவரம்.	விலை	
				அ. மு. ப.	ரூ. ச.
76187	கோட்டைமுன	ரூ. ம. ஆசாரி	மணலூமி வெட்டையடிம திடலும்	0	1 9
					10 0
6208	கொச்சிக்காய்தீவு	க. கணபதிப்பிள்ளை	படம் 2,397. திராயமடுப்பூமி	2	3 27
					10 0
76429	அழாதகனி	டி. வி. நாகப்பர்	படம் 2,447. சதகநிலம்	0	1 12
76430	ஓடி	மு. மயிலன்	சென்னந்தோட்டம்	0	0 9
76431	ஓடி	க. முத்தநம்பியார	ஓடி	0	0 21
					12 50

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	வ்வரம்.	விசாலம். அ. மு. ப.	தரிப்பு உலகை ரூ. ச.
		படம் 2,458.			
76501	கொத்தகூளம்	க. ஆறுமுகம்	புகையிலைத்தோட்டம்	2 0 9	12 50
76502	ஓடி	வ. கணகசிங்கம்	ஓடி	1 1 2	12 50
		படம் 2,517.			
76792	பாலமுன	க. வைரமுத்து	கிரித்தோண	0 0 18	10 0
		படம் 2,516.			
76789	தாளங்கூடா	மு. அலுதலகாதா	கீச்சாமயள்ளம்	0 3 11	10 0
76790	ஓடி	ஓடி	-ஓடி	2 2 10	10 0
76791	ஓடி	அ. முகமதுசாய்வு	தென்னந்தோட்டம்	0 0 38	12 50
		படம் 2,515.			
76786	பாலமுன	ப. மீராசாய்வு	தென்னந்தோட்டம்	0 0 16	12 50
76787	ஓடி	ஓடி	தென்னக்கேற்றபூமி	10 0 36	10 0
76788	ஓடி	இ. இவ்ருலெவவை	தென்னத்தோட்டம்	1 1 0	12 50
		படம் 2,514.			
76785	பாலமுன	ம. முகையினுவாவா	கவுந்தமாரி	0 3 13	10 0
		படம் 2,454.			
76480	புதுகருடியிருப்பு	இ. ஆதமலெவவை	வட்டக்கேணிவயல	10 1 10	12 50
		படம் 2,464.			
76530	புதுகருடியிருப்பு	மு. பைக்கோலெவவை	காடு	3 0 30	10 0
76531	ஓடி	ஓடி	காடு	8 0 28	10 0
76532	ஓடி	ச. அளகிப்போடி	காடு	18 0 0	10 0
76533	ஓடி	ஓடி	காடு	12 1 0	10 0
		படம் 2,530.			
76822	சூரிஞ்சாமுன	இ. வேலாப்போடி	வெட்டையம் திடலும்	1 0 20	10 0
		படம் 2,389.			
76176	சூரிஞ்சாமுன	க. டைவிப்போடி	மணிக்காடு	5 3 20	10 0
76177	ஓடி	ஓடி	மணிக்காட்டு மடுமுன மாரி	5 2 13	12 50
		படம் 2,383.			
76154	நரிப்புலத்தோட்டம்	ச. ஞானம்	காடு	6 0 32	10 0
76155	ஓடி	ஓடி	தென்னந்தோட்டம்	0 3 5	12 50
		படம் 2,392.			
76188	முருந்தடிமுனமாரி	வீ. கணபதிப்பிள்ளை	கச்சைக்கொடிப்பள்ளம்	19 2 30	10 0
		படம் 1,171.			
2075	ஓடி	பொதுவீற்பனவு	வெட்டையங்காடும்	13 1 6	10 0
2077	ஓடி	மு. சருதுலெவவை	வயல	0 3 29	12 50
2078	ஆதமியத்தோட்டம்	ஓடி	வேளாணமைக்கேற்றது	10 1 4	10 0
2080	ஓடி	மு. முகம்மதுலெவவை	வெட்டையங்காடும்	7 0 0	10 0
2082	ஓடி	ஓடி	ஓடி	5 3 37	10 0
2084	ஓடி	ஓடி	புளிபடிக்கூளம்	2 0 27	10 0
2085	ஓடி	பொதுவீற்பனவு	சாமந்தியடிப்பூமி	4 2 22	10 0
2086	ஓடி	மு. ஆதமவாவா	ஓடி	2 2 10	10 0
		படம் 2,387.			
76170	இலுப்பையடிச்சேனை	ப. மெய்யதினவாவா	புளியடிமுனமாரி	7 2 0	12 50
76171	வேப்பந்திடல	பி. மீரா முகையினுவாவா	வீலலுமடுக்காடு	9 3 23	10 0
76172	ஓடி	ஓடி	வீலலுமடுமுன்மாரி	3 0 14	12 50
		படம் 2,509.			
76761	இலுப்பையடிச்சேனை	க. பத்தப்போடி	தப்பரவுபண்ணியூமி	2 1 20	12 50
76762	ஓடி	ஓடி	வயல	0 2 7	12 50
76763	ஓடி	ஓடி	ஓடி	14 2 9	12 50
76764	ஓடி	ஓடி	ஓடி	0 1 2	12 50
		படம் 2,367.			
76092	இலுப்பையடிச்சேனை	உ. அலியாலெவவை	வீளாவட்டவான	5 0 0	10 0
76093	ஓடி	ஓடி	ஓடி	0 2 15	12 50
		படம் 1,203.			
2468	இலுப்பையடிச்சேனை	பொதுவீற்பனவு	வயல	3 2 33	10 0
		படம் 2,391.			
76194	சேலிக்கொடிஆறு	அ. மதாரசாய்வு	வயல	1 0 28	12 50
76195	ஓடி	ஓடி	புளிச்சக்கொடியபள்ளம்	2 2 39	10 0
76196	ஓடி	ஓடி	வயல	4 0 25	12 50
		படம் 2,366.			
76091	வேப்பந்திடல	சி. கச்சமுகம்மது	எருக்கலையடிச்சேனை	7 2 7	12 50
		படம் 2,416.			
76293	மணவட்டவான்	பொ. த. கணபதிப்பிள்ளை	மஞ்சள்கூடாவயல	3 2 4	12 50
76295	ஓடி	வீ. கஜாகாமப்போடி	சின்னக்கூளம்	6 1 12	12 50

இல.	குறிச்சி.	கேள்விகாரன் பெயர்.	வீ. ரம.	விசாலம். அ. நூ. பெ.	தரிப்பு சீலை ரூ. ச.
76296	மகிளவட்டவான	த. கந்தப்போடி	காளவாய்ப்பூமி	5 0 0	12 50
76297	ஓடி	ஓடி		0 3 28	12 50
76298	ஓடி	பொ. த. கணவதிப்பிள்ளை	கறுத்தானசேன	4 3 0	12 50
76300	ஓடி	ச. கந்தப்போடி	காடு	1 1 28	10 0
76301	மகிளவட்டவான	ச. கந்தப்போடி	காடு	10 2 10	10 0
76302	ஓடி	ஓடி	நெலவிக்காடு	6 3 35	12 50
		பட்டம் 2,405.			
76256	ஓடி	உ. மீராவெவலைப்போடி	இலுமிச்சமதோட்டம்	0 0 25	12 50
76257	ஓடி	ஓடி	ஆடைச்சேன	2 0 33	10 0
		பட்டம் 2,385.			
76162	மகிளவட்டவான	அ. தாமோதரம்	காலேவாசலமுனமாரி	1 2 26	12 50
76163	ஓடி	ச. மைலிப்போடி	ஓடி	0 0 10	12 50
		பட்டம் 2,518.			
76793	கரவெட்டி	சி. இளையதம்பி	வட்டையப்பூமி	3 2 9	12 50
76794	ஓடி	வ. கணவதிப்பிள்ளை	கூளாவுடித்தூண்டு	6 1 34	10 0
		பட்டம் 2,513.			
76792	வாதககலமடு	மு. கருதுவெவலை	விணிலையடித்திடல	11 3 0	10 0
76783	ஓடி	தொ. ப. திலையம்பலம்	விணிலையடிப்பளளம்	8 0 28	12 50
76784	ஓடி	மு. கருதுவெவலை	ஓடி	0 1 28	12 50
		பட்டம் 1,086.			
1312	குறிஞ்சாமுன	பாசிராமா	காடு	0 2 14	10 0
		பட்டம் 2,472, ஏறுவாப்பற்று.			
76560	புளளகூடா	ஆ. கணவதிப்பிள்ளை	நவுண்டானகேணிக காடு	12 2 17	15 0
		பட்டம் 2,531.			
76823	ஓடி	ச. வயத்திவிங்கம்	காடு	15 1 4	10 0
		பட்டம் 2,473.			
76561	கொமமாதுறை	இ. சின்னமணி	காடு	4 3 37	10 0
		பட்டம் 2,430, ஏறுவிப்பற்று.			
76366	குருமனவெளி	வெள்ளையன்	தோட்டம்	0 1 7	12 50
76367	ஓடி	க. நாகப்பா	ஓடி	1 0 31	12 50
76368	ஓடி	சின்னப்பிள்ளை உறுத்தாளி	ஓடி	0 2 2	12 50
76370	ஓடி	செம்பகிளி	ஓடி	0 2 3	12 50
76371	ஓடி	பொதுவிற்பனவு	கடுகுப்புலையடிக்காடு	0 1 5	10 0
76372	ஓடி	ஓடி	வெட்டையடித்தோட்ட		
			முடம்	0 0 10	12 50
76373	ஓடி	பொ. த. பெரியதம்பி	வட்டவானதூண்டு	0 2 17	12 50
76374	ஓடி	வெள்ளையன் பெண்ணின் பிள்ளை	தோட்டம்	0 0 34	12 50
76375	ஓடி	பொதுவிற்பனவு	புளியடிவளவு	0 1 10	12 50
76376	ஓடி	ந. செட்டி	தோட்டம்	0 1 21	12 50
76377	ஓடி	மு. தொ. பாசிராமன்	வெட்டையப்பூமி	1 1 25	10 0
76378	ஓடி	99,411 நொம்பரின உறுத்தாளர்	தோட்டம்	0 0 28	12 50
76379	ஓடி	79,092	ஓடி	0 0 8	12 50
76381	ஓடி	சி. அ. பெரியதம்பி	ஓடி	0 0 32	12 50
76382	ஓடி	102,122 நொம்பரின கண்ட தன உறுத்தாளர்	தோட்டம்	0 1 0	12 50
76383	ஓடி	105,121	ஓடி	0 0 12	12 50
76384	ஓடி	த. முத்தன்	ஓடி	0 1 0	12 50
		பட்டம் 909, மணமுண்ப்பற்று.			
11143	பொன்னாங்காணிச்சேன	கா. கோணமலை உடையார்	வேளாண்மைச்செய்கை கேற்றது	17 0 23	10 0
11145	ஓடி	அ. உ. கோணமலை	ஓடி	5 0 0	10 0
		பட்டம் 890.			
10820	காவெட்டி	த. தம்பியப்பா	வேளாண்மைச்செய்கை கேற்றது	9 2 24	10 0
10821	ஓடி	ஓடி	ஓடி	7 3 3	10 0
10829	ஓடி	ஓடி	ஓடி	8 3 35	10 0
10830	ஓடி	ஓடி	ஓடி	9 1 22	10 0
10838	ஓடி	ஓடி	ஓடி	8 2 29	10 0
10839	ஓடி	ஓடி	ஓடி	9 2 10	10 0
10840	ஓடி	ஓடி	ஓடி	9 1 20	10 0

இக்காணிகளைப்பற்றிய மேலதிகமான வினாக்களையும் விடப்பணவினை கொந்தீசுகளையும்பற்றி பட்டங்களின்படி அரசாட்சி ஏசுனறுத்தரை யவர்களிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோதமர் அவர்களினது கட்டளையின்படி,
 ச. நோவெல் உவாககர்,
 இராசாங்கலிதா.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,253, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, February 25, 1898.

ON Thursday, April 14, 1898, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-four allotments of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 2,190.—Puttalam pattuwa.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price	
				A. R. P.	Rs.	per Acre.	
I 1090	Mangalaweli	Crown	Forest	4	3	16	20
J 1090	Do.	do.	do.	3	2	30	20
K 1090	Do.	do.	do.	4	0	0	20
L 1090	Do.	do.	do.	3	2	34	20
M 1090	Do.	do.	do.	3	2	13	20
N 1090	Do.	do.	do.	3	2	22	20
O 1090	Do.	do.	do.	3	0	18	20
P 1090	Do.	do.	Field	3	0	6	10
Q 1090	Do.	do.	Garden	4	2	18	50
R 1090	Do.	do.	Jungle	26	3	13	15
S 1090	Do.	do.	Chena	4	1	28	15
T 1090	Do.	do.	Garden	1	0	25	20
U 1090	Do.	do.	Chena	3	1	36	15
V 1090	Do.	do.	Field	4	0	4	10
W 1090	Do.	do.	Garden	1	2	37	20
X 1090	Do.	do.	Pond	0	2	30	10
Y 1090	Do.	do.	Chena	2	2	9	15
Z 1090	Do.	do.	do.	3	0	10	15
A 1091	Do.	do.	do.	3	0	10	15
B 1091	Do.	do.	do.	3	0	10	15
10714	Do.	do.	Chena and plain	3	0	10	15
10715	Do.	do.	do.	3	0	10	15
10716	Do.	do.	do.	3	0	10	15
10717	Do.	do.	do.	3	0	10	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,253, N.-W. P.

වම් 1898 ක්වු පෙබ්වාරි මස 25 වෙනි දින කොළඹ

මහසෙනසුනාච්ඡරාජාධිපතිතුමාගේ කන්දෝරුවේදී.

වම් දිසාවේ පුත්තලම් රජවර්ණනායකගේ විසින් මෙහි සහක සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1898 ක්වු අප්‍රේල් මස 14 වෙනි දින වූ මුහුණපත්තු සමය 1ට පුත්තලම් කව්වේදී වෙන්දේසිකර විකුණනව නොහොත් බේරීමකට යෙදෙනවා ඇත.

වම් දිසාවේ පුත්තලම් පලාතේ පුත්තලම්පත්තුවේ කොට්ඨාසයේ පිහිටාතිවෙන බිම්කැබලි 24ක්.

සිතියම 2,190. පුත්තලම්පත්තුව.

නො.	ගම.	අයිතිකම් නියෝජනා.	අන්දම.	මහත.		අක්කරයක	
				අ. රු. ප.	රු.	මිල.	
I 1090	මහලවෙල්ල	ආණ්ඩුව	මුකලාන	4	3	16	20
J 1090	එම	එම	එම	3	2	30	20
K 1090	එම	එම	එම	4	0	0	20
L 1090	එම	එම	එම	3	2	34	20
M 1090	එම	එම	එම	3	2	13	20
N 1090	එම	එම	එම	3	2	22	20
O 1090	එම	එම	එම	3	0	18	20
P 1090	එම	එම	වෙල	3	0	6	10
Q 1090	එම	එම	වත්ත	4	2	18	50
R 1090	එම	එම	කැලේ	26	3	13	15
S 1090	එම	එම	හේන	4	1	28	15
T 1090	එම	එම	වත්ත	1	0	25	20
U 1090	එම	එම	හේන	3	1	36	15
V 1090	එම	එම	වෙල	4	0	4	10
W 1090	එම	එම	වත්ත	1	2	37	20
X 1090	එම	එම	වැව	0	2	30	10

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Upset Price per Acre.			
					Extent.	A.	R.	P.
2607	Moratota	For sale or settlement	Crown and A. Kiri					
			Banda	Patana	1	2	8	15
2608	Do.	For sale	do.	do.	15	1	4	15
2609	Do.	For sale or settlement	do.	do.	4	0	38	15
2610	Do.	do.	do.	do.	1	3	23	15
2611	Do.	do.	do.	do.	0	1	28	15
I 82	Mahawelagama	do.	H. Heen Appu	Garden	1	0	26	15
J 82	Do.	do.	Wewa Andris					
			Hamy	Paddy field	1	2	14	15
K 82	Do.	do.	H. Heen Appu	Chena 4 years old	1	0	8	15
L 82	Do.	do.	Wewa Andris					
			Hamy	Paddy field	1	2	0	15
M 82	Do.	do.	do.	do.	1	3	22	15
N 82	Do.	do.	do.	do.	1	2	30	15
O 82	Do.	do.	K. Siyatu	Garden	5	2	9	15
P 82	Do.	do.	G. Ukkurala	Paddy field	1	0	13	15
Q 82	Do.	do.	K. Siyatu	Garden	3	1	6	15
R 82	Moratota	do.	A. Banda	Paddy field	0	3	22	15
S 82	Do.	do.	A. Heen Menika	Threshing-floor	0	0	10	15

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 306, P. OF U.

වර්ෂ 1898 ක්වූ මාරතු මස 3 වෙනි දින කොළඹ

මහසෙනාධිපතිවරයාගේ කන්දෝරුවේදී.

ඉහත දිනට අනුමත වූ ඒකකල්පයක් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩු ක්වූ නිලධාරීන්ගේ ප්‍රකාරයට වර්ෂ 1898 අවුරුදු මස 19 වෙනි දිනට අනුමත වූ පස්වරු එකට බදු එකවරින්දීම වෙන්දේසි කර විකුණන බව සඳහන් ව ඇත.

ඉහත දිනට බදු එකවරින්දීම වෙන්දේසි කර විකුණන බව සඳහන් ව ඇත.

සිතියම 79 1/2. අයිතිකම් කිසිවක්—රජසත්කම.

නො.	භව.	ඉල්ලුමකාරයා.	අත්දැම.	මහත.	අක්කර
				අ. රු. ප.	යක මිල.
2762	මුදනාව	සී. එම්. බැලොට් මහත්මයා	පහත	15 2 18	10
2764	එම	එම	එම	3 2 21	25
2768	එම ගුණාලේ	එම	කැලේ	0 2 15	20
2769	එම	එම	පහත	0 0 39	20
2770	ගුණාලේ	එම	එම	6 2 8	15
2771	එම	එම	එම	11 3 6	10
		සිතියම 742.			
2574	මහවෙලගම	ජේ. රෙවි මහත්මයා—විකිනිමට			
		නොහොත් බේරුම්කිරීමට	එම	40 2 36	15
		සිතියම 745.			
2588	මහවෙලගම	ජේ. රෙවි මහත්මයා—විකිනිමට			
		නොහොත් බේරුම්කිරීමට	කුඹුර	1 0 16	15
2589	එම	එම	හේන	0 1 13	15
2590	එම	විකිනිමට නොහොත් බේරීමට	පහත	64 3 10	15
2591	එම	එම	දෙකිස	0 1 17	15
2592	එම	එම	එම	0 1 30	15
2593	එම	එම	කැලේ	0 3 30	15
2594	එම	එම	දෙකිස	0 0 14	15
2595	එම	එම	පහත	6 1 21	15
2596	එම	එම	එම	0 1 8	15
2597	එම	එම	කුඹුරු	0 1 36	15
2598	එම	එම	දෙකිස	0 0 9	15
2599	එම	එම	එම	0 0 38	15
2600	එම	විකිනිමට	පහත	89 3 10	15
2601	එම	එම	එම	26 3 32	15
2602	එම	විකිනිමට නොහොත් බේරුම්කිරීමට	දෙකිස	0 0 21	15
2603	එම	එම	එම	0 0 30	15
2604	එම	එම	පහත	3 1 0	15
2605	එම	එම	කැලේ	0 1 2	15
2606	එම	එම	පහත	3 1 38	15
		අයිතිකම් කිසිවක්—රජසත්කම සහ ඒ. කිරිබත්වා.			
2607	මොරේතොට	විකිනිමට නොහොත් බේරුම්කිරීමට	එම	1 2 8	15
2608	එම	විකිනිමට	එම	15 1 4	15
2609	එම	විකිනිමට නොහොත් බේරුම්කිරීමට	එම	4 0 38	15
2610	එම	එම	එම	1 3 23	15
2611	එම	එම	එම	0 1 26	15

කො.	භව.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහක.	අක්කර සක මිල.
				අ. රු. ප.	රු.
182	මහවෙලගම	අයිතිකම කියන්නා—එච්. ඩීන් අප්පු. විකිනීමට නොහොත් බේරුම් කිරීමට	වත්ත	1 0 26	15
J 82	එම	අයිතිකම කියන්නා—වැවේ අන්ද්‍රියසාමි. විකිනීමට නොහොත් බේරුම් කිරීමට	කුඹුරු	1 2 14	15
K 82	එම	අයිතිකම කියන්නා—එච්. ඩීන් අප්පු. විකිනීමට නොහොත් බේරුම් කිරීමට	ගහර අවුරුදු සේන	1 0 8	15
L 82	එම	අයිතිකම කියන්නා—වැවේ අන්ද්‍රියසාමි. විකිනීමට නොහොත් බේරුම් කිරීමට	කුඹුර	1 2 0	15
M 82	එම	එම	එම	1 3 22	15
N 82	එම	එම	එම	1 2 30	15
O 82	එම	අයිතිකම කියන්නා—කේ. සියාතු. විකිනීමට නොහොත් බේරුම් කිරීමට	වත්ත	5 2 9	15
P 82	එම	අයිතිකම කියන්නා—ඒ. උක්කුරුල. විකිනීමට නොහොත් බේරුම් කිරීමට	කුඹුර	1 0 13	15
Q 82	එම	අයිතිකම කියන්නා—කේ. සියාතු. විකිනීමට නොහොත් බේරුම් කිරීමට	වත්ත	3 1 6	15
R 82	මොරෙකොට	අයිතිකම කියන්නා—ඒ. බන්ඩා. විකිනීමට නොහොත් බේරුම් කිරීමට	කුඹුර	0 3 22	15
S 82	එම	අයිතිකම කියන්නා—ඒ. ඩීන් මැනිකා. විකිනීමට නොහොත් බේරුම් කිරීමට	කමත	0 0 10	15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරල් කැනගේද, විකුණුම් ගැණ තොරතුරු ලැබේ
ආණ්ඩුවේ එජන්තකැනගේද දුකගත යුතුයි.

ගරුගර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලට,
ඊ. නොඵල් මාකර්,
මහසෙනෙකාරි මමස.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 284, P. OF S.

Colonial Secretary's Office,
Colombo, March 7, 1898.

ON Tuesday, May 10, 1898, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to
auction for sale or settlement, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the
terms authorized by Government.

Preliminary plan 670.—At Weragama in Palle pattuwa of Nawadun korale in Ratnapura District.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Ra.	
2023	Godagampahena	Maddumage Appuhami	Jungle	6	1 2	10
2025	Do.	do.	do.	0	1 29	10
2027	Do.	do.	do.	0	0 14	10
Preliminary plan 561.—At Niriella in Palle pattuwa of Nawadun korale.						
1502	Malikagehena	—	Low jungle	6	3 24	10
1503	Do.	—	do.	4	3 19	10
Preliminary plan 513.—At Ayagama in Palle pattuwa in Kukulukorale.						
1312	Kurundumukulana	D. L. Banda, Ratamahatmaya, for Government	Forest	0	3 34	20
1314	Do.	do.	do.	1	0 26	20
1315	Hullangalamukulana	do.	do.	1	1 30	20
1316	Do.	do.	do.	2	0 32	20
1318	Iriendigallamakulana	Yapitamudiyanselage William Bandara	do.	1	3 30	20
1319	Do.	do.	do.	23	2 30	20
Preliminary plan 4,856.—At Elapata in Palle pattuwa in Nawadun korale.						
3121	Ranevarunegallena	Haggallego Mudalihami	Forest	6	0 19	10
3122	Do.	do.	Bamboo jungle	1	0 26	10
3123	Bulattehena	H. Mohottihami	Forest	4	2 0	10
Preliminary plan 6,924.—At Rambukka in Udapattuwa in Kukulukorale.						
1113	Pandeniyahena	Hon. H. Dias	Forest	3	1 21	10
1114	Do.	do.	do.	3	2 6	10
1114½	Do.	do.	do.	1	2 36	10
1114¾	Kelinhititiya	Watupitiyawatta Dingiria	do.	5	3 36	10
1115	Wedlanehena	do.	do.	8	3 19	10
1116	Dolekanda	do.	Chena	0	3 22	10
1118	Hindolamakulana	do.	Forest	13	0 6	10
1119	Bulatkanda	do.	Chena	16	1 17	10
1120	Do.	do.	Forest	31	2 26	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
1390	Warakawehenadeniya	D. L. Banda, Ratemabatmaya.	Deniya	8 1 34	10
127	Dehigaspelpolahena	Lekamalage Appuhami	Chena	6 0 19	10
128	Gedaragawahena	D. M. Mudalihami	do.	3 1 6	10
129	Do.	do.	do.	18 3 8	10
Y 16	Dehigaspelpolahena	Lekamalage Appuhami	Garden	0 0 36	10
Z 16	Dahigaspelpolahena	Lekamalage Appuhami	Cocoanut 12 years	0 1 25	10
A 17	Rankanagewatta	D. M. Mudalihami	Cocoanut, young	0 1 37	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 284, P. OF S.

වර්ෂ 1898 ක්වූ මාර්තු මස 7 වෙනි දින කොළඹ

මහජනකාරී සඳහා විකුණන ලද්දේ කන්දෝරුවේදීය.

බරගනු දිසාවේ ඒජන්ත උපකාරකව පිහිටි මෙහි පහත සඳහන් වෙත ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ කියෝගල ප්‍රකාරයට වර්ෂ 1898 ක්වූ මැයි මස 10 වෙනි දින වූ අඟහරුවාද 12ට රත්නපුර කවිවේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන බව දන්වනු ලැබේ.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
2023	ගොඩගම්පල හේන	මදදුමාගේ අජපුහාමි	සුළුකැලේ	6 1 2
2025	එම	එම	එම	0 1 29
2027	එම	එම	එම	0 0 14
සිතියම 561. රත්නපුරපලාගේ කවදුන්කෝරලේ පල්ලේපත්තුවේ කිරිඇල්ල.				
1502	මලිකාගේ හේන	—	කැකිල්ල	6 3 24
1503	එම	—	එම	4 3 19

අක්කරයක් රූපියල් 10 ක බැගින්.

සිතියම 513. අයිතිකම් කියත්තා—ආණ්ඩුව.

1312	කුරුන්ද මුකලාන	ආණ්ඩුව වෙනුවෙන් ඩී. ඇල්.	මුකලාන	0 3 34
1314	එම	එම	එම	1 0 26
1315	හුලක්ගල මුකලාන	එම	එම	1 1 30
1316	එම	එම	එම	2 0 32
1818	ඉරිදිගල මුකලාන	සාපිට වුදිගන්සේලාගේ විලියම්බන්ධාර	එම	1 3 30
1319	එම	එම	එම	23 2 30

අක්කරයක් රූපියල් 20 බැගින්.

සිතියම 4,856. රත්නපුරපලාගේ කවදුන්කෝරලේ පල්ලේපත්තුවේ ඇලපාන.

3121	රත්නපුරපලාගේ කවදුන්කෝරලේ පල්ලේපත්තුවේ ඇලපාන	මුකලාන	6 0 19	
3122	එම	බටකැලේ	1 0 26	
3123	මුලගේ හේන	එම්. මොහොමඩ්විලියම්	4 2 0	
සිතියම 6,924. රත්නපුරපලාගේ කුකුළුකෝරලේ උඩපත්තුවේ රමුක.				
1113	රත්නපුරපලාගේ කුකුළුකෝරලේ උඩපත්තුවේ රමුක	මුකලාන	3 1 21	
1114	එම	එම	3 2 6	
1114 1/2	එම	එම	1 2 36	
1114 1/4	කෙලියන්තිරිස	වතුපිටිපත්තුවේ සිත්තිරිසා	5 3 36	
1115	වැද්දකිහේන	එම	8 3 19	
1116	දෙලකන්ද	හේන	0 3 22	
1118	සීතියම මුකලාන	මුකලාන	13 0 6	
1119	මුලක්කන්ද	හේන	16 1 17	
1120	එම	මුකලාන	31 2 26	

සිතියම 534. රත්නපුරපලාගේ කුකුළුකෝරලේ මැදදේපත්තුවේ කලවාන.

1390	වරකාමේහේන දෙකිග	ඩී. ඇල්. බන්ධාර මහත්මයා	දෙකිග	8 1 34
සිතියම 69. කලවාගේ.				
127	දෙකිගස්පැල්පොල හේන	ලේකමලාගේ අජපුහාමි	හේන	6 0 19
128	ගෙදරගාව හේන	ඩී. ඇම්. මුදලියාමි	එම	3 1 6
129	එම	එම	එම	18 3 8

Y 16	දෙකිගස්පැල්පොල හේන	අයිතිකම් කියත්තා—බිම්බිරිහාමි.	වත්ත	0 0 36
Z 16	එම	අයිතිකම් කියත්තා—මුදලියාමි.	එම	12 අවුරුදු වයස්ඇති පොල් තීබේ 0 1 25

A 17	රත්නපුරපලාගේ වත්ත	ඩී. ඇම්. මුදලියාමි	පැලපොල් වත්ත	0 1 37
අක්කරයක් රූපියල් 10 ක බැගින්.				

මෙම ඉඩම් ගැණ වැඩිපුර කාරණා සර්වේස්පර්ඡකරුල්ලක් නොගෙනද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්ත උපකාරකව පිහිටි මෙහි පහත සඳහන් වෙත ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ කියෝගල ප්‍රකාරයට වර්ෂ 1898 ක්වූ මැයි මස 10 වෙනි දින වූ අඟහරුවාද 12ට රත්නපුර කවිවේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන බව දන්වනු ලැබේ.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහත්මයාණන්ගේ ආඥාවලට,
ජී. කොළිල් වාකර,
මහජනකාරී සඳහා.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Deduru-oya Irrigation Works, to wit:—

Preliminary plan 2,202. Village—Murutawa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
B 1095	Timbirimadahena	Punchiappu Vidane and others	Chena	0	0 16.25
C 1095	Do.	do.	Channel and bund	0	1 31
D 1095	Makulugollawatta	Atapattugedara Mudiyanse and another	do.	0	0 39.50
E 1095	Makulugollakumbura	Atapattugedara Appuhami and another	do.	0	1 24.25
F 1095	Bogahamulawela	Henayalaye Kuda Ridi	do.	0	0 33.50
G 1095	Bogahamulaowita	Henayalayegettara Tikiri and others	do.	0	1 21
H 1095	Kurahanwela	Liyanaralage Bandirala	Bund	0	1 0
I 1095	Do.	Herathamillaye Punchirala	Channel and bund	0	1 5.25
J 1095	Do.	Liyanaralage Ranhami	Bund	0	0 14.25
K 1095	Do.	H. Mudiyanseage Punchiappuhami and others	Channel and bund	0	0 39.50
L 1095	Tawalla wela	Basnayaka Mudiyanseage Appuhami	do.	0	1 1.50
M 1095	Do.	Nelliyaralage Banda	Bund	0	0 23
N 1095	Do.	Ratnayaka Mudiyanseage Kiri Banda	Channel	0	0 17.75
O 1095	Nagahawela	Ratnayaka Mudiyanseage Appurula and others	Channel and bund	0	2 11.25
P 1095	Do.	B. Mudiyanseage Mutumenika and another	do.	0	1 16
Q 1095	Kadamberiyagahamula-godakumbura	Basnayaka Mudiyanseage Punchirala	do.	0	2 5
R 1095	Dangahamulagalao wita	Wedalagedara Suddana and another	do.	0	0 33.75
S 1095	Galagawapitiyaowita	Tennakon Mudiyanseage Mutumenika	do.	0	0 30.50
T 1095	Welamadawattaowita	Tennakon Mudiyanseage Mutumenika and another	do.	0	0 34.75
U 1095	Do.	Tennakon Mudiyanseage Bandirala	do.	0	1 38
V 1095	Millamadahena	Wedalage Sudana and others	do.	0	3 11
W 1095	Do.	Punchi Banda	Chena	0	1 5
X 1095	Do.	Hitinayaka Mudiyanseage Bandirala	do.	0	1 0
Y 1095	Do.	do.	Channel and bund	0	2 39
Z 1095	Gonnagahagodella	Hitinayaka Mudiyanseage Ukkurala and others	do.	0	1 30
A 1096	Do.	do.	Chena	0	0 30
Village—Anukkana.					
B 1096	Kiribamunagewela	Wegama Mudiyanseage Appuhami	Channel and bund	0	2 32.50
C 1096	Attikkagahamulagale-owita	Wijekon Mudiyanseage Appuhami	do.	0	0 17.25
D 1096	Ketakegalagahamulawatta	Wijekon Mudiyanseage Kapuruhami	do.	0	0 23
E 1096	Lindamulakumbura	do.	do.	0	1 3.50
F 1096	Do.	Wijekon Mudiyanseage Kirimenika and another	do.	0	1 36
G 1096	Kongahamulawela	Ekanayaka Mudiyanseage Kirala	do.	0	0 33
H 1096	Helambagahakumbura	Jayawardanalaye Wannihami	do.	0	3 0
I 1096	Migahakumbura	Ekanayaka Mudiyanseage Kirala	do.	0	1 38.25
Village—Madimulla.					
J 1096	Gongalgodaowita	D. Mudiyanseage Kiri Banda and others	do.	0	1 27
K 1096	Do.	do.	do.	0	0 15.75
L 1096	Atawalallakumbura	D. Mudiyanseage Appuhami and another	do.	0	2 35.50
M 1096	Atawalallakumburaowita	D. Mudiyanseage Appuhami	do.	0	0 32
N 1096	Dangahamulapitiya (owita)	D. Mudiyanseage Siyatuhami and others	do.	0	1 24.50
O 1096	Aharanbadayawela (abandoned paddy field)	Wijekon Mudiyanseage Banda	do.	0	1 2.25
P 1096	Do.	do.	Abandoned paddy field	0	0 20.25
Q 1096	Yayehena	D. Mudiyanseage Appuhami and others	Channel and bund	0	1 10
R 1096	Do.	D. Mudiyanseage Kiri Banda	do.	0	0 31.50
S 1096	Do.	D. Mudiyanseage Punchi Etana	do.	0	0 25.50
Village—Moragasgoda.					
T 1096	Kongahamulahena	Hitinayaka Mudiyanseage Ranmenika	do.	0	1 3.25
U 1096	Bulugahamulahena	T. Mudiyanseage Bandirala and others	do.	0	1 22.50
V 1096	Talgahamulawatta	Hitinayaka Mudiyanseage Bandirala and others	Channel	0	0 8.75
W 1096	Do.	Hitinayaka Mudiyanseage Punchirala	Channel and bund	0	0 37.25
X 1096	Migahamulawatta.	Hitinayaka Mudiyanseage Ukkuhami and others	do.	0	0 10
Y 1096	Do.	do.	Chena	0	0 9.50
Z 1096	Paluwatta	Basnayaka Mudiyanseage Appuhami	do.	0	0 14.25
A 1097	Do.	do.	Channel and bund	0	0 17
B 1097	Hitinawatta	Basnayaka Mudiyanseage Appuhami and others	do.	0	0 35
C 1097	Bogahamulawatta	Ch. Mudiyanseage Siyatuhami and others	do.	0	0 10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
D 1097	Hitinagedarawatta	Hitinayaka Mudiyansele Appuhami	Channel and bund	0 1 9-25
E 1097	Narangahamulahena	do.	do.	0 0 24-25
F 1097	Do.	Basnayaka Mudiyansele Appuhami	do.	0 0 26-50
G 1097	Nugagahamulahena	Hitinayaka Mudiyansele Appuhami	do.	0 1 10
H 1097	Tanipolghamulahena	Hitinayaka Mudiyansele Punchediappu	do.	0 0 17-25
I 1097	Modapussapugalagawahena	Hitinayaka Mudiyansele Siyatu and others	do.	0 0 19-50
J 1097	Tuttiripitiyahena	Basnayaka Mudiyansele Punchedirala	do.	0 1 25
K 1097	Kongahamulahena	Disanayaka Mudiyansele Appuhami	do.	0 0 35
L 1097	Do.	Siriyalagedara Ukkuwa and others	Channel	0 0 10-75
M 1097	Bogahamulahena	H. M. Ukkurula and others	Channel and bund	0 1 18
Village—Kobbewehera.				
N 1097	Kahatagahamulahena	Nilamerallaye Punchedi Appu and another	Channel and bund	0 2 31
O 1097	Do.	Yakdessalaye Ukkuwa and others	do.	0 0 30-75
P 1097	Helambagahamulahena	Nilamerallaye Punchedi Appu and another	do.	0 1 22-75
Q 1097	Ganimehena	Yakdessalaye Ukkuwa and others	do.	0 1 27
Village—Mahamukalanyaya.				
R 1097	Kandabodahenyaya	A. M. Kiribandara Menika and another	Channel and bund	4 0 35-50
Village—Kudamukalanyaya.				
S 1097	Migahamulawatta	R. M. Menikrula and others	Channel and bund	0 0 25-50
T 1097	Ambagahamulawatta	Ratnaka Mudiyansele Kirihami	do.	0 0 26
U 1097	Wetibemma (owita)	do.	do.	0 0 23-25
Preliminary plan 2,203. Village—Peddawa.				
V 1097	Weragangodahena	W. M. Ukkurula and others	Channel and bund	0 1 37
W 1097	Kahatagahamulahena	W. Mudiyansele Kaurala	do.	0 0 34-25
X 1097	Ambagahamulawatta	W. M. Ukkurula and others	do.	0 1 22-50
Y 1097	Do.	do.	do.	0 0 24
Z 1097	Ulpotehena	do.	do.	0 0 31
A 1098	Ihalawatta	R. M. Dingiri Appu	do.	0 0 14
B 1098	Gorakagahamulawatta	R. M. Ranmenika	Bund	0 0 13-50
C 1098	Ihalawatta	R. M. Punchedimenika and others	Channel and bund	0 0 37-75
D 1098	Talgahamulawatta	R. M. Ranmenika	do.	0 0 30-75
E 1098	Gallenawatta	do.	do.	0 0 18-25
F 1098	Migahamulawatta	W. M. Lama Etana and others	do.	0 0 28
G 1098	Ambagahamulawatta	W. M. Lama Etana	do.	0 0 23-50
H 1098	Siyambalagahamulawatta	W. M. Kaurala, Korale Arachchi	Garden	0 0 3-25
I 1098	Do.	do.	Channel and bund	0 0 29-25
J 1098	Ambagahamulawatta	W. Mudiyansele Ranhami	Bund	0 0 16-75
K 1098	Talgahamulawatta	W. M. Kirihami and others	Channel and bund	0 0 33
L 1098	Ketakelegahamulawatta	W. M. Lama Etana	do.	0 1 1
M 1098	Doraorugehena	W. M. Kirimenika	do.	0 1 23
N 1098	Dangahamulahena	R. M. Mudiyansele and others	do.	0 0 36
O 1098	Do.	R. M. Punchedihami	do.	0 1 2-50
P 1098	Kadurugahamulapillewa (owita)	D. M. Punchedi Appu and others	do.	0 1 19-25
Q 1098	Ambagahamulapillewa (owita)	W. M. Mudiyansele Kuarala	do.	0 1 7
R 1098	Ulpotapillewa (owita)	R. M. Kiribandirala	do.	0 0 19-75
S 1098	Do.	R. M. Ranmenika	do.	0 2 10-25
T 1098	Do.	W. Mudiyansele Kaurala	do.	0 2 10
U 1098	Pinhena	Sulugal Vihare	do.	0 1 26
V 1098	Yakweherahena	W. Mudiyansele Ranhami	do.	0 1 14
W 1098	Lolugahamulahena	R. M. Mudiyansele and others	do.	0 1 17-50
X 1098	Kahatagahamulahena	R. Mudiyansele Punchedihami	do.	0 1 12-37
Y 1098	Rikillagomurallayehena	W. Mudiyansele Punchedi Appu and others	do.	0 1 25-50
Z 1098	Pinhena	Sulugal Vihare	do.	0 1 28-50
Village—Neligama.				
A 1099	Galagawahena	Dewayalaye Ukku Sube and others	Channel and bund	1 0 34
B 1099	Warahena	R. M. Schondirala and others	do.	0 1 19-50
Village—Potuwila.				
C 1099	Ambagahamulahena	Korallaye Kumarihami	Channel and bund	0 2 35
Village—Kanawa.				
10750	Hebedikandamukulana	Crown	Channel and bund	0 0 24
D 1099	Kahatagahahena (forest)	Appuhamillaye Mudiyansele and others	do.	0 3 6
E 1099	Galagawahena	Kirihamillaye Appuhami and others	do.	0 1 29-75
F 1099	Nagolle Ambagahamulahena	Wedarallaye Setangirala and others	do.	0 3 19
G 1099	Radawinnewattahena	Appuhamillaye Mudiyansele and others	do.	0 1 27-75
H 1099	Migahamulahena	Punchedirallaye Menikrula and others	do.	0 0 23-50
I 1099	Paluwattahena	Appuhamillaye Mudiyansele and others	do.	0 0 15
J 1099	Mahapaluwattahena	Vidanelaye Ukkumenika and others	do.	0 1 21-50
K 1099	Lindagawahena	Menikrallaye Punchedirala and others	do.	0 2 0-50
L 1099	Dewalegawahena	Bandalaye Ukkurula and others	do.	0 0 38-50
M 1099	Bogahamulahena	Ukkurallaye Mudiyansele	do.	0 0 21-50

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Village—Kanawa.				
N 1099	Kalugahamulahena	Yatawatterallaye Appuhami and others	Channel and bund	0 0 23
O 1099	Pitawattehena	Menikrallaye Punchirala	do.	0 1 1
P 1099	Kandawattahena	Bandalaye Ukkurula and others	do.	0 1 8-50
Q 1099	Kandawattekumbura	do.	do.	0 1 10-25
R 1099	Do.	Mudiyanselaye Kirimenika and others	do.	0 1 24
S 1099	Kandawattepillewa (chena)	do.	Channel	0 0 22
T 1099	Welkotuwepillewa (chena)	Banda Basanayaka Nilame and others	do.	0 1 13
U 1099	Welkotuwekumbura	do.	Bund	0 2 26
V 1099	Mahawelapillewa (chena)	Warawala temple	Channel and bund	0 1 8
W 1099	Katubuluwa Dalupota-kumbura	Imiya Mudiyanselaye Punchirala	do.	0 1 27
Village—Siradunna.				
X 1099	Gallindakanatta	Kiriyalaye Kauwa and others	Channel and bund	0 0 38-25
Y 1099	Do.	Imiya Mudiyanselaye Punchirala	do.	0 1 0-25
Z 1099	Weudaralage Dalupota-kumbura	Mudiyanselaye Ranmenika	do.	0 1 21-50
A 1100	Weudaralage Dalupota-pillewa (chena)	do.	do.	0 0 37-75
B 1100	Kirihamige Dalupotakumburapillewa (chena)	Menikrallaye Kirihami	do.	0 1 10-50
C 1100	Kirihamilage Dalupota-kumbura	do.	do.	0 1 32
D 1100	Kirihamilage Dalupotakumburapillewa (chena)	do.	Channel	0 0 15
E 1100	Migahamulagala (owita)	Walpolarallaye Mudiyanse	Channel and bund	0 0 16-25
F 1100	Talgahakotuwekumbura	Imiya Mudiyanselaye Punchirala	do.	0 2 7
G 1100	Do.	Imiya Mudiyanselaye Dingiri Banda	do.	0 0 14
H 1100	Do.	Imiya Mudiyanselaye Punchirala	Paddy	0 0 1-50
I 1100	Asweddumakumbura	Walpolarallaye Mudiyanse	do.	0 0 9
J 1100	Do.	do.	Channel and bund	0 0 27-25
K 1100	Kahatagahamulahena and Kumbemigahamulahena	Imiya Mudiyanselaye Punchirala and others	do.	0 2 34
Preliminary plan 2,204. Village—Wedeniya.				
L 1100	Atuwabendigalagawahena	Dingiri Banda, Korala	Channel and bund	0 3 26
M 1100	Gira-ambagahamulahena	Nilantattuwa Rallaye Kapurula	do.	0 3 30-75
N 1100	Kahatagaswattahena	Dingiri Banda, Korala	do.	0 2 17
O 1100	Polwattahena	I. M. Dingiri Banda and others	do.	0 1 8-50
P 1100	Hikgahamulahena	Dingiri Banda, Korala	do.	0 1 32-25
Q 1100	Palagamulahena	I. M. Dingiri Banda and others	do.	0 2 1-25
R 1100	Palugamawelahena	Potuwila Kumarihami	do.	1 3 8
Village—Kandagama.				
S 1100	Ihalawelakumburapillewa	Kandagama temple	Channel and bund	0 3 20
T 1100	Ihalawela	do.	do.	0 0 16
U 1100	Ihalawelakumburapillewa	do.	do.	0 0 28
Village—Wedeniya.				
V 1100	Batalahena	Sobhita Unnanse	Channel and bund	0 1 11-75
W 1100	Asweddumahena	Arachchilaye Mutumenika and others	do.	0 2 15
X 1100	Millagahakumburahena	Wedalaye Pincha	do.	0 2 13
Y 1100	Do.	Arachchilaye Mutumenika and others	do.	0 1 12-50
10750½	Keppettiyamukalana	Crown	do.	1 1 12
A 1101	Weralugahamulahena	Potuwila Kumarihami	do.	0 0 20-50
Village—Hunupola.				
B 1101	Keppettiyahena	Arachchilaye Mudiyanse and others	Channel and bund	0 2 10-50
C 1101	Keppettiyabogalamulahena	Korallaye Kiri Banda and others	do.	0 1 3
D 1101	Korakahatagahamulahena	Arachchilaye Ranhami and others	do.	0 1 27
E 1101	Dambagollehena	Arachchilaye Ausadahami and others	do.	0 0 18
F 1101	Dambagolleowita	do.	do.	0 1 19
G 1101	Do.	do.	do.	0 0 17-50
H 1101	Dalupotahena	Punchirallaye Mudiyanse and others	do.	0 1 35
I 1101	Do.	do.	Chena	0 0 19-50
J 1101	Galkotuwekumbura	Ranhamillaye Kapuruhami and others	Channel and bund	0 1 0
K 1101	Galkotuwekumbura	Appuhamillaye Punchirala	Channel	0 0 2
L 1101	Galkotuwepillewa (chena)	Ranhamillaye Kapurubami	Channel and bund	0 0 14
M 1101	Do.	do.	Chena	0 0 2
N 1101	Gedarawatta	Appuhamillaye Punchirala	Channel and bund	0 0 13-25
O 1101	Lolugahamulagala (owita)	Kerihamillaye Mudiyanse	do.	0 0 29-50
P 1101	Paluwattewela	Ranhamillaye Kapuruhami and others	Paddy	0 0 1-75
Q 1101	Ambagahamulawatta	Mudiyanselaye Ukkurula	Bund	0 0 1-25
R 1101	Iswetiyekumbura	do.	do.	0 0 1-50
S 1101	Paluwattewela	Ranhamillaye Kapuruhami and others	Channel and bund	0 0 33
T 1101	Paluwattewelapillewa	do.	Owita	0 0 16-25

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
U 1101	Paluwattepillewa	Kirihamillaye Mudiyanse	Owita	0	0	6-25
V 1101	Do.	do.	Channel and bund	0	0	19
W 1101	Siyambalagahakumbura (owita)	Kandagama temple	do.	0	1	1-50
X 1101	Siyambalagahakumbura- pillewa (owita)	do.	do.	0	0	10-50
Village—Moragolla.						
Y 1101	Kudakumbura	Appuhamillaye Herathami	Channel and bund	0	0	35
Z 1101	Do.	Janakarala Vedarala	do.	0	0	22-75
A 1102	Kongahakotuwakumbura	Kandagama temple	Paddy	0	0	5-50
B 1102	Do.	do.	Channel and bund	0	2	0
C 1102	Do.	do.	do.	0	0	19-50
D 1102	Ganinnanselayewela	Mohottallaye Dingiri Banda	do.	0	1	34-50
E 1102	Palugollahena	Menikrallaye Appuhami and others	do.	0	1	17
F 1102	Do.	Widanelaye Punchirala and others	do.	0	1	36-75
G 1102	Pallewelawewa (tank)	Pinhamillaye Mudiyanse and others	do.	0	1	7-50
H 1102	Do.	do.	Tank	0	0	17-50
I 1102	Pallewela	Tennakoon Mudiyansele Banda, Rate- mahatmaya	Channel and bund	0	1	14-25
J 1102	Kongahamulawatta (pillewa)	Widanelaye Dingiri Banda and others	Chena, channel, and bund	0	0	32-50
K 1102	Kapukanallekumbura	Widanelaye Kaurala and others	do.	0	1	10-50
L 1102	Kapukanallekumbura (owita)	Widanelaye Dingirimenika	do.	0	0	19-50
M 1102	Elagawahena	Tennakon Mudiyansele Banda, Rate- mahatmaya	Channel and bund	0	0	27
N 1102	Do.	do.	Chena	0	0	9-25
O 1102	Wekandapawulahena	Widanelaye Jona Korala and others	Channel and bund	0	2	4-50
P 1102	Wewapawulahena	Kirihamillaye Appuhami and others	do.	0	1	12
Q 1102	Wewagawahena	Tennakon Mudiyansele Banda, Rate- mahatmaya	do.	0	1	29-50
Village—Barumbe.						
R 1102	Galwangediyagawahena	Kalumenikalaye Dingirimenika and others	Channel and bund	0	2	11
S 1102	Waradamunehena and Divulgolleamuna	Pinhamillaye Kaurala and others	do.	0	3	4
T 1102	Waradamunehena	do.	do.	0	0	26
U 1102	Divulgollepurankumbura (owita)	do.	do.	0	0	22-75
V 1102	Divulgollepurankumbura (hena)	Imiyangodayalaya Kira and others	do.	0	1	18-50
Village—Moragolla.						
W 1102	Galagawahena	Dewagalayage Kira	Channel and bund	0	0	18-25
X 1102	Do.	Palanaidelaye Patti Nachchire	do.	0	0	31
Y 1102	Nikawawelagala (rock)	Dingirinaidelaye Dingiri Nachchire	do.	0	0	16-50
Z 1102	Makullagahakumbura	Pinhamillaye Kaurala	do.	0	0	29
A 1103	Do.	do.	do.	0	0	25
B 1103	Migahamulawatta	do.	do.	0	0	10-50
Village—Barumbe.						
C 1103	Ambagahamulawatta	Punchirallaye Menikrala and others	Channel and bund	0	0	11
D 1103	Puwakkotuwewatta	Pinhamillaye Kaurala	do.	0	0	11
E 1103	Elagawawatta	Mudiyansewedarrallaye Appuhami and others	do.	0	0	8-75
F 1103	Ambagassemullakumbura	do.	do.	0	1	2-25
G 1103	Do.	Pahalagamarrallaye Ukkuhami and others	do.	0	0	21-25
H 1103	Do.	Mudiyansele Punchirala and others	do.	0	0	26-25
I 1103	Do.	Mudiyansewedarrallaye Appuhami and others	do.	0	0	20-25
J 1103	Do.	Bandawedarallaye Menikrala and others	do.	0	0	10-25
K 1103	Do.	Emarallaye Ranhami and others	do.	0	0	33-75
L 1103	Bogahamulagalawita	do.	do.	0	1	17
M 1103	Ambagahamulagalawita	Dewayalaye Kira	do.	0	1	3-75
N 1103	Do.	do.	Owita	0	0	14-75
Village—Otuwela.						
O 1103	Medalandagala	Welanaidalaye Ponnachchi and others	Owita	0	0	9
P 1103	Medalandagala (owita)	do.	Channel and bund	0	0	27-25
Q 1103	Do.	Wedamuhandiramalaye Ukkuhami and others	Bund	0	0	14
R 1103	Kiriwalagahamulagala (owita)	Simanmuhandiramalaye Ukku Naide and others	Channel	0	0	9-75
S 1103	Alutwatta	Mudalihamidanelaye Alan Appu and others	Channel and bund	0	0	31-50
T 1103	Do.	do.	Waste land	0	0	30-50
U 1103	Hitinawatta	Bandirallaye Ranhami and others	Bare land	0	0	11
V 1103	Do.	do.	Channel and bund	0	0	35

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
W 1103	Ambagahawatta	Hirigolle Muhandiramalaye Ukkunami	Bare land	0	0	5.50
X 1103	Do.	do.	Channel and bund	0	0	13
Y 1103	Do.	do.	Bare land	0	0	12.25
Z 1103	Migahamulawatta	Arachchi Muhandiramalaye Appu Naide	Channel and part bund	0	0	9
A 1104	Hitinawatta	Appunaidelaye Palappu	Garden	0	0	3.75
B 1104	Do.	do.	Channel and bund	0	0	29.50
C 1104	Midullagahamulawatta	Naideappulaye Welappu	do.	0	0	5
D 1104	Hitinawatta	Ukkunaidelaye Alan Appu and others	Channel	0	0	4
E 1104	Madatiyagahamulawatta	S. Muhandiramalaye Ukku Naide and others	Channel and bund	0	0	7.25
F 1104	Madatiyagahamulawatta	Vidanelaye Appunaide and others	do.	0	0	12.50
G 1104	Paluwatta	A. Muhandiramalaye Appunaide	do.	0	0	3.25
H 1104	Welawatta	Appunaidelaye Palappu	do.	0	0	7
I 1104	Do.	do.	Bare land	0	0	8.50
J 1104	Ambagahakumbura	A. Muhandiramalaye Appunaide	Channel and bund	0	1	6
K 1104	Do.	do.	Paddy	0	0	2.75
L 1104	Nikapotakumbura	S. M. Ukkunaide and others	Channel and bund	0	0	35
M 1104	Do.	Vidanelaye Appunaide and others	Bund	0	0	2.50
N 1104	Kandayakumbura	Vidanelaye Sittappu	Paddy	0	1	25
O 1104	Do.	do.	Channel and bund	0	0	12.75
P 1104	Timbirigahakumbura	Naideappuge Welappu and others	Paddy	0	0	0.75
Q 1104	Do.	do.	Channel and bund	0	0	32.75
R 1104	Do.	Appunaidelaye Palappu	do.	0	0	20.50
S 1104	Do.	A. Muhandiramalaye Appu Naide	do.	0	0	12.75
T 1104	Iswetiyakumbura	Vidanelaye Punchappuhami	do.	0	0	19.75
U 1104	Do.	Vidanelaye Sittappu	Paddy	0	0	1
V 1104	Do.	do.	Channel and bund	0	0	21.50
W 1104	Do.	do.	Paddy	0	0	13.75
X 1104	Do.	M. Muhandiramalaye Punchappu	Channel and bund	0	0	22.75
Y 1104	Iswetiyahena	do.	Bund	0	0	15.25
Z 1104	Iswetiyakanatta	Vidanelaye Punchappu	Channel and bund	0	0	15.50
Village—Danpelessa.						
A 1105	Galamuna (chena)	W. Muhandiramalaye Eramita and others	Channel and bund	0	1	11.25
B 1105	Dampellessehena	do.	do.	0	1	9
C 1105	Do.	Vidanelaye Alan Appu and others	do.	0	1	1.25
D 1105	Do.	Ukkunaidelaye Kandappu and others	do.	0	0	35
E 1105	Pahalawewa	M. Vidanelaye Alan Appu and others	Tank and bund	0	1	1.50
F 1105	Dalupota Iswetiya (owita)	Ukkunaidelaye Kandappu and others	Channel and bund	0	0	15
G 1105	Migasipitiahena	M. Vidanelaye Alan Appu and others	do.	0	0	30.50
H 1105	Kidulagawayawelakanatta	Arachchilage Dingirihami and others	do.	0	1	33
Village—Dodanwatawana.						
I 1105	Iswetiyakumburapillewa (chenas)	Kalu Ridi and others	Channel and bund	0	1	17.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Batalagoda on Monday, April 18, 1898, and following days, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,
February 14, 1898.

ÆLIAN A. KING,
Government Agent.

විෂ් 1876යේ ඉඩම් ලබාගැනීමේ රෙගුලාසියේ 6 වෙනි වගන්තියේ බලය යටතේ පොදුජනතාගේ ප්‍රයෝජනය සිත්ස, එනම් :—දුරුමයේ වතුර ආධාර වැඩ ගැනීමේ මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීමට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු ආණ්ඩුකාර උතුමානන්වතන්සේගෙන් නිසි ප්‍රකාර ආශ්‍ර ලැබී තිබේ.

සිතියම 2,202. ගම—මුරුතුව. අන්දම—සේන.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	මහත.
			අ. රු. ප.
B 1095	තිඹිරිමඩේසේන	පුන්වජපු විදුගේ සහ තවත් අය	0 0 16.25
C 1095	එම	අන්දම—ඇල සහ වැකන්ද.	
D 1095	මකුළුගොල්ලවත්ත	පුන්වජපු විදුගේ සහ තවත් අය	0 1 31
E 1095	මකුළුගොල්ලකුඹුර	අනපත්තුගෙදර මුදියන්සේ සහ තව එක්කෙහෙක්	0 0 39.50
F 1095	බෝගහමුල වෙල	අනපත්තුගෙදර අජප්‍රකාමී සහ තව එක්කෙහෙක්	0 1 24.25
G 1095	බෝගහමුල ඕවිට	සේනසාලාගේ කුඩා පිදි	0 0 33.50
		සේනසාලාගේ ගෙදර පිකිරි සහ තවත් අය	0 1 21
H 1095	කුරහන්වෙල	අන්දම—වැකන්ද.	
		ලියනරලගේ බන්සිරල	0 1 0
I 1095	එම	අන්දම—ඇල සහ වැකන්ද.	
		හෙරන්සාමිල්ලාගේ පුන්වජපු	0 1 5.25
J 1095	එම	අන්දම—වැකන්ද.	
		ලියනරලගේ රංහාමි	0 0 14.25

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	මකක. අ. රු. ප.
K 1095	එම	අන්දම—ඇල සහ වැකන්ද.	0 0 39-50
L 1095	තාවල්ලාවෙල	තෙරන්මුදියන්සේලාගේ අප්පුහාමි සහ තවත් අය බස්නායකමුදියන්සේලාගේ අප්පුහාමි	0 1 1-50
M 1095	එම	අන්දම—වැකන්ද. කිලියරුලගේ බන්ධා	0 0 23
N 1095	එම	අන්දම—ඇල. රත්නායකමුදියන්සේලාගේ කිරිබන්ධා	0 0 17-75
O 1095	සාගතවෙල	අන්දම—ඇල සහ වැකන්ද.	0 2 11-25
P 1095	එම	එම අප්පුරුල සහ තවත් අය බස්නායකමුදියන්සේලාගේ මැතින්රුල සහ තවත් අය	0 1 16
Q 1095	කඩම්බේරියගහමුල ගොඩ කුඹුර	එම පුංචිරුල	0 2 5
R 1095	දන්ගහමුලගොඩ මිව්ව	වෙදලාගේගෙදර සුදනා සහ තවත් අය	0 0 33-75
S 1095	ගලගාමාපිටියමිව්ව	තෙත්තකෝන්මුදියන්සේලාගේ මුතුමැතිකා	0 0 30-50
T 1095	වෙලන්තබේමිව්ව වත්ත	එම මුතුමැතිකා සහ තවත් අය	0 0 34-75
U 1095	එම	එම බංචිරුල	0 1 38
V 1095	මිල්ලමඩේ හේන	වෙදලාගේ සුදනා සහ තවත් අය	0 3 11
W 1095	එම	අන්දම—හේන. පුංචිබන්ධා	0 1 5
X 1095	එම	බිටිනායකමුදියන්සේලාගේ බන්ඩිරුල	0 1 0
Y 1095	එම	අන්දම—ඇල සහ වැකන්ද.	0 2 39
Z 1095	ගොන්නගහගොඩැල්ල	බිටිනායකමුදියන්සේලාගේ බන්ඩිරුල එම උක්කුරුල සහ තවත් අය	0 1 33
A 1096	එම	අන්දම—හේන. එම උක්කුරුල සහ තවත් අය	0 0 34-50
B 1096	කිරිබඩුතයේ වෙල	ගම—අනුක්කත. අන්දම—ඇල සහ වැකන්ද.	0 2 32-50
C 1096	අවිටික්කාගහමුලගොඩ මිව්ව	වැගමමුදියන්සේලාගේ අප්පුහාමි	0 0 17-25
D 1096	කැටකැලගහමුලවත්ත	විජේකෝන්මුදියන්සේලාගේ අප්පුහාමි	0 0 23
E 1096	ලීදමුලකුඹුර	එම කපුරුහාමි	0 1 3-50
F 1096	එම	එම	0 1 36
G 1096	කෝන්ගහමුල වෙල	එම කිරිමැතිකා සහ තවත් අය	0 0 33
H 1096	හැලභිගහකුඹුර	එකනායකමුදියන්සේලාගේ කීරුල	0 3 0
I 1096	මීගහකුඹුර	ජයවතීනලාගේ වත්තීහාමි එකනායකමුදියන්සේලාගේ කීරුල	0 1 38-25
J 1096	ගොන්ගල්ගොඩ මිව්ව	ගම—මැදිමුල්ල. දසනායකමුදියන්සේලාගේ කිරිබන්ධා සහ තවත් අය	0 1 27
K 1096	එම	එම	0 0 15-75
L 1096	වලල්ලකුඹුර	දසනායකමුදියන්සේලාගේ අප්පුහාමි සහ තවත් අය	0 2 35-50
M 1096	එම මිව්ව	එම අප්පුහාමි	0 0 32
N 1096	දන්ගහමුල පිටිය (මිව්ව)	එම සියාතුහාමි සහ තවත් අය	0 1 24-50
O 1096	අතරම්බඩසාවෙල (අත්ඇරිව්ව කුඹුර)	විජේකෝන්මුදියන්සේලාගේ බඩා	0 1 2-25
P 1096	එම	අන්දම—අත්ඇරිව්ව කුඹුර. එම	0 0 20-25
Q 1096	යාගේ හේන	අන්දම—ඇල සහ වැකන්ද.	0 1 10
R 1096	එම	දසනායකමුදියන්සේලාගේ අප්පුහාමි සහ තවත් අය	0 0 31-50
S 1096	එම	එම කිරිබන්ධා එම පුංචිඑතනා	0 0 25-50
T 1096	කෝන්ගහමුල හේන	ගම—මොරගස්ගොඩ. බිටිනායකමුදියන්සේලාගේ රංමැතිකා	0 1 3-25
U 1096	මුළුගහමුල හේන	තෙත්තකෝන්මුදියන්සේලාගේ බංචිරුල සහ තවත්	0 1 22-50
V 1096	තල්ගහමුල වත්ත	අන්දම—ඇල. බිටිමුදියන්සේලාගේ බන්ඩිරුල සහ තවත් අය	0 0 8-75
W 1096	එම	අන්දම—ඇල සහ වැකන්ද.	0 0 37-25
X 1096	මීගහමුලවත්ත	එම පුංචිරුල එම උක්කුහාමි සහ තවත් අය	0 0 10
Y 1096	එම	අන්දම—හේන. උක්කුහාමි සහ තවත් අය	0 0 9-50
Z 1096	සාඵවත්ත	බස්නායකමුදියන්සේලාගේ අප්පුහාමි	0 0 14-25
A 1097	එම	අන්දම—ඇල සහ වැකන්ද.	0 0 17
B 1097	බිටිනාවත්ත	බස්නායකමුදියන්සේලාගේ අප්පුහාමි එම සහ තවත් අය	0 0 35

කො.	ඉඩමේ නම.	අයිතියකම් කියන්නා.	මහක. අ. රු. ස.
C 1097	බෝගහමුල වත්ත	සී. එච්. මුදියන්සේලාගේ සියාතුහාමි සහ තවත් අය	0 0 10
D 1097	හිරිනාගෙදරවත්ත	හිරිනාගකමුදියන්සේලාගේ අප්පුහාමි	0 1 9.25
E 1097	නාරත්තහමුල හේන	එම	0 0 24.25
F 1097	එම	බස්නායකමුදියන්සේලාගේ අප්පුහාමි	0 0 26.50
G 1097	නුගහහමුල හේන	හිරිනාගකමුදියන්සේලාගේ අප්පුහාමි	0 1 10
H 1097	තනිපොල්ගහමුල හේන	එම පුත්වප්පු	0 0 17.25
I 1097	මොඩාපුස්සාපුගලගාමාහේන	එම සියාතු සහ තවත්	0 0 19.50
J 1097	කුත්තිරිපිටියේ හේන	බස්නායකමුදියන්සේලාගේ පුත්වරුල	0 1 25
K 1097	කෝත්තහමුල හේන	දිසානායකමුදියන්සේලාගේ අප්පුහාමි	0 0 35
L 1097	එම	අන්දම—ඇල. සිරිපාලාගේ ගෙදර ලත්කුමා සහ තවත් අය	0 0 10.75
M 1097	බෝගහමුල හේන	අන්දම—ඇල සහ වැකන්ද. එච්. ඇම්. උක්කුරුල සහ තවත් අය	0 1 18
N 1097	කහවගහමුල හේන	ගම—කොඹිබැවෙහෙර. කිලමරුලාගේ පුත්වප්පු සහ තවත් අය	0 2 31
O 1097	එම	යක්දෙස්සාලාගේ ලත්කුමා සහ තවත් අය	0 0 30.75
P 1097	ගැලඹගහමුල හේන	කිලමරුලාගේ පුත්වප්පු සහ තවත් අය	0 1 22.75
Q 1097	ගැනීමේ හේන	යක්දෙස්සාලාගේ ලත්කුමා සහ තවත් අය	0 1 27
R 1097	කන්දබඩ හේන	ගම—මහමුකලාත්තය. එ. ඇම්. කීර්තිධාර මැනිකා සහ තවත් අය	4 0 35.50
S 1097	මීගහමුලවත්ත	ගම—කුඩාමුකලාත්තය. ආර්. ඇම්. මැනිකරුල සහ තවත් එක්කෙකෙක්	0 0 25.50
T 1097	අඹගහමුල වත්ත	රත්නායකමුදියන්සේලාගේ කීර්ති	0 0 26
U 1097	වැව්බැමම (ඹව්ව)	එම	0 0 23.25
V 1097	වේරගන්ගොඩ හේන	පිටියම 2,203. ගම—පේද්දව. බබ්ලිච්. ඇම්. උක්කුරුල සහ තවත් අය	0 1 37
W 1097	කහවගහමුලහේන	බබ්ලිච්. මුදියන්සේලාගේ කවුරුල	0 0 34.25
X 1097	අඹගහමුලවත්ත	බබ්ලිච්. ඇම්. උක්කුරුල සහ තවත් අය	0 1 22.50
Y 1097	එම	එම	0 0 24
Z 1097	උල්පොකේහේන	එම	0 0 31
A 1098	ඉහලවත්ත	ආර්. ඇම්. හිත්ගිරිඅප්පු	0 0 14
B 1098	ගොරොක්කහමුලවත්ත	අන්දම—වැකන්ද. ආර්. ඇම්. රංමැනිකා	0 0 13.50
C 1098	ඉහලවත්ත	අන්දම—ඇල සහ වැකන්ද. ආර්. ඇම්. පුංචිරුල සහ තවත් අය	0 0 37.75
D 1098	කල්ගහමුලවත්ත	ආර්. ඇම්. රංමැනිකා	0 0 30.75
E 1098	ගල්ලෙනවත්ත	එම	0 0 18.25
F 1098	මීගහමුලවත්ත	බබ්ලිච්. ඇම්. ලමාඑකනා සහ තවත් අය	0 0 28
G 1098	අඹගහමුලවත්ත	එම ලමාඑකනා	0 0 23.50
H 1098	සියඹලාගහවත්ත	අන්දම—වත්ත. බබ්ලිච්. ඇම්. කවුරුල කෝරලේ ආරච්චි	0 0 3.25
I 1098	එම	අන්දම—ඇල සහ වැකන්ද. බබ්ලිච්. ඇම්. කවුරුල කෝරලේ ආරච්චි	0 0 29.25
J 1098	අඹගහමුලවත්ත	අන්දම—වැකන්ද. බබ්ලිච්. මුදියන්සේලාගේ රත්නාමි	0 0 16.75
K 1098	කල්ගහමුලවත්ත	අන්දම—ඇල සහ වැකන්ද. බබ්ලිච්. ඇම්. කීර්ති සහ තවත් අය	0 0 33
L 1098	කැටකැලගහමුලවත්ත	බබ්ලිච්. ඇම්. ලමාඑකනා	0 1 1
M 1098	—	එම කීර්තිකා	0 1 23
N 1098	දත්තහමුලහේන	ආර්. ඇම්. මුදියන්සේ සහ තවත් අය	0 0 36
O 1098	එම	එම පුත්වහාමි	0 1 2.50
P 1098	කපුරුගහමුලපිල්ලාව ඹව්ව	හී. ඇම්. පුත්වප්පු සහ තවත් අය	0 1 19.25
Q 1098	අඹගහමුලපිල්ලාවඹව්ව	බබ්ලිච්. ඇම්. මුදියන්සේලාගේ කවුරුල	0 1 7
R 1098	උල්පකේපිල්ලාව (ඹව්ව)	ආර්. ඇම්. කීර්තිකරුල	0 0 19.75
S 1098	එම	එම රංමැනිකා	0 2 10.25
T 1098	එම	බබ්ලිච්. මුදියන්සේලාගේ කවුරුල	0 2 10
U 1098	පිත්තේන	සුඵගල්විහාරේ	0 1 26
V 1098	සක්වෙහෙර හේන	ඇම්. මුදියන්සේලාගේ රංහාමි	0 1 14
W 1098	ලෝඵගහමුලහේන	ආර්. ඇම්. මුදියන්සේ සහ තවත් අය	0 1 17.50
X 1098	කහවගහමුලහේන	ආර්. මුදියන්සේලාගේ පුංචිහාමි	0 1 12.37
Y 1098	එම පිත්තේන	සුඵගල් විහාරේ	0 1 28.50
A 1099	ගලගාමාහේන	ගම—නැලිගම. දේවපාලාගේ උක්කු, සුඹි සහ තවත්	1 0 34
B 1099	වරාහේන	ආර්. ඇම්. සොහොන්දිරුල සහ තවත් අය	0 1 19.50
C 1099	අඹගහමුලහේන	ගම—පොකුටිල. කෝරුලයා කුමාරිහාමි	2 2 35

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියව්නා.	මුදලය. අ. රු. ප.
10750	හැබැඳිකන්දමුකලාන	රාජසන්තක	0 0 24
D 1099	කකටගහගේන	අප්පුහාමිල්ලා මුදියන්සේ සහ තවත් අය	0 3 6
E 1099	ගලගාමාගේන	කිරිහාමිල්ලා අප්පුහාමි සහ තවත් අය	0 1 29-75
F 1099	නාගොල්ලේ අඹගහමුලගේන	වෙදරුල්ලා සෙනෙරුල සහ තවත් අය	0 3 19
G 1099	රදවින්නේවත්තේ ගේන	අප්පුහාමිල්ලා මුදියන්සේ සහ තවත් අය	0 1 27-75
H 1099	මිගහමුලගේන	පුන්විරුල්ලා මැනිකරුල සහ තවත් අය	0 0 23-50
I 1099	පාඵවත්තේ ගේන	අප්පුහාමිල්ලා මුදියන්සේ සහ තවත් අය	0 0 15
J 1099	මහපාඵවත්තේ ගේන	විදුනේලා උක්කුමැනිකා සහ තවත් අය	0 1 21-50
K 1099	ලීදගාමා ගේන	මැනිකරුල්ලා පුන්විරුල සහ තවත් අය	0 2 0-50
L 1099	දේවාලගාමාගේන	බංඩාලා උක්කුරුල සහ තවත් අය	0 0 38-50
M 1099	බෝගහමුලගේන	උක්කුරුල්ලා මුදියන්සේ	0 0 21-50
N 1099	කඵගහමුලගේන	ගම—කනව. අන්දම—වැකන්ද සහ ඇල.	0 0 23
O 1099	පිටවත්තගේන	සටවත්තෙරුල්ලාගේ අප්පුහාමි සහ තවත්	0 1 1
P 1099	කන්දෙවත්තගේන	මැනිකරුලගේ පුන්විරුල	0 1 8-50
Q 1099	එම කුඹුර	බන්ඩාලාගේ උක්කුරුල සහ තවත් අය	0 1 10-25
R 1099	එම	මුදියන්සේලාගේ කිරිමැනිකා සහ තවත් අය	0 1 24
S 1099	කන්දෙවත්තෙපිල්ලාව ගේන	අන්දම—ඇල.	0 0 22
T 1099	වැල්කොටුගේනෙ පිල්ලාව ගේන	එම	0 1 13
U 1099	එම කුඹුර	බන්ඩා බස්නාසක නිලමේ සහ තවත්	0 2 26
V 1099	මහවෙලපිල්ලාවේ ගේන	අන්දම—වැකන්ද සහ ඇල.	0 1 8
W1099	කටුබුඵවලදඵපතේ කුඹුර	වරුවල පන්සැල	0 1 27
X 1099	ගල්ලීදකකන්ත	ඉමියාමුදියන්සේලාගේ පුන්විරුල	0 0 38-25
Y 1099	එම	ගම—පිරපුන්න.	0 1 0-25
Z 1099	වැලබරුල්ලාගේ දඵපතේ කුඹුර	කිරියාලාගේ කටුවා සහ තවත් අය	0 1 21-50
A 1100	වැලබරුලලාගේ දඵපතේ පිල්ලාව (ගේන)	ඉමියාමුදියන්සේලාගේ පුන්විරුල	0 1 32
B 1100	කිරිහාමිගේ දඵපොතකුඹුර	මුදියන්සේලාගේ රන්මැනිකා	0 0 37-75
C 1100	පිල්ලාව (ගේන)	මැනිකරුලලාගේ කිරිහාමි	0 1 10-50
D 1100	කිරිහාමිලාගේ දඵපත පිල්ලාව ගේන	එම	0 1 32
E 1100	මිගහමුලගාල (මිඵව)	අන්දම—ඇල.	0 0 15
F 1100	කල්ගහකොටුව කුඹුර	මැනිකරුලලාගේ කිරිහාමි	0 0 16-25
G 1100	එම	අන්දම—ඇල සහ වැකන්ද.	0 2 7
H 1100	එම	වල්පොලරුලගේ මුදියන්සේ	0 0 14
I 1100	අස්වැද්දුම කුඹුර	ඉමියාමුදියන්සේලාගේ පුන්විරුල	0 0 1-50
J 1100	එම	එම පුන්විරුල	0 0 9
K 1100	කහටගහමුල ගේන සහ කුඹේ මිගහමුල ගේන	වල්පොලරුලලාගේ මුදියන්සේ	0 0 27-25
Z 1100	සිතියම 2,204. අටුවබැඳිගහගාමා ගේන	අන්දම—ඇල සහ වැකන්ද.	0 2 34
M 1100	ගිරිඅඹගහමුල ගේන	ඉමියාමුදියන්සේලාගේ පුන්විරුල සහ තවත්අය	0 3 26
N 1100	කහටගස්වත්තේ ගේන	බන්ඩාබන්ඩා කෝරුල	0 3 30-75
O 1100	පොල්වත්තේ ගේන	නිලත්තවිටුරුල්ල කපුරුල	0 2 17
P 1100	භිජ්ගහමුලගේන	බිහිරිබන්ඩාකෝරුල	0 1 8-50
Q 1100	පඵගහමුල ගේන	අයි. ඇ.මි. බිහිරිබන්ඩා සහ තවත් අය	0 1 32-25
R 1100	පඵගහමුවෙල්ලේගේන	බිහිරිබන්ඩා කෝරුල	0 2 1-25
S 1100	ඉහලවෙල්ලේකුඹුර පිල්ලාව	අයි. ඇ.මි. බිහිරිබන්ඩා සහ තවත් අය	1 3 8
T 1100	ඉහලවෙල්ල	ගම—කඤ්ඣම.	0 3 20
U 1100	එම කුඹුරේ පිල්ලාව	කඤ්ඣම පන්සල	0 0 16
V 1100	බතලගේන	එම	0 0 28
W1100	අස්සැද්දුමේ ගේන	ගව—වේදෙනිය.	0 1 11-75
		සෝබිතලන්තාන්සේ	0 2 15
		ආරච්චිල්ලා මුතුමැනිකා සහ තවත් අය	

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	මහත. අ. රු. ප.
X 1100	මිලිලගහකුඹුරේහේන	වෙදලා පුත්විරල	0 2 13
Y 1100	එම	ආරච්චිල මුතුමැනිකා සහ තවත් අය	0 1 12-50
10750½	කැප්පිටියාමුකලාන	රජසන්නක	1 1 12
A 1101	වැරැල්ලගහමුලහේන	සොනුච්චි කුමාරිහාමි	0 0 20-50
B 1101	කැප්පිටියාහේන	ගම—හුඹුපොල.	0 2 10-50
C 1101	කැප්පිටියාබෝගහමුල හේන	ආරච්චිල මුදියන්සේ සහ තවත් අය	0 1 3
D 1101	කොරකඟටගහමුල හේන	කෝරුල්ල කිරිබන්ඩා සහ තවත් අය	0 1 27
E 1101	දඹගොල්ලේ හේන	ආරච්චිල රත්හාමි සහ තවත් අය	0 0 18
F 1101	එම ඕවිට	ඩී. අමුසදහාමි සහ තවත් අය	0 1 19
G 1101	එම	එම	0 0 17-50
H 1101	දඵසොයේ හේන	පුත්විරල මුදියන්සේ සහ තවත් අය	0 1 35
I 1101	එම	අන්දම—හේන. පුත්විරල මුදියන්සේ සහ තවත් අය	0 0 19-50
J 1101	ගල්කොටුවේකුඹුර	අන්දම—හේන සහ වැකන්ද. රත්හාමිල්ලා කපුරුහාමි සහ තවත් අය	0 1 0
K 1101	ගල්කොටුවේ කුඹුර	අන්දම—ඇල. අප්පුහාමිල්ලා පුත්විරල	0 0 2
L 1101	පිල්ලාව (හේන)	අන්දම—ඇල සහ වැකන්ද. රත්හාමිල්ලා කපුරුහාමි	0 0 14
M 1101	එම	අන්දම—හේන. රත්හාමිල්ලා කපුරුහාමි	0 0 2
N 1101	ගෙදරවත්ත	අන්දම—ඇල සහ වැකන්ද.	0 0 13-28
O 1101	ලෝඵගහමුල ගාලේවත්ත	අප්පුහාමිල්ලා පුත්විරල කිරිහාමිල්ලා මුදියන්සේ	0 0 29-50
P 1101	පඵවත්තේවෙල	අන්දම—වී ගොවිතැන්. රත්හාමිල්ලා කපුරුහාමි සහ තවත් අය	0 0 1-75
Q 1101	අඹගහමුලවත්ත	අන්දම—වැකන්ද.	0 0 1-25
R 1101	ඉස්වැටියේ කුඹුර	මුදියන්සේලා උක්කුරුල එම	0 0 1-50
S 1101	පඵවත්තේවෙල	අන්දම—ඇල සහ වැකන්ද. රත්හාමිල්ලා කපුරුහාමි සහ තවත් අය	0 0 33
T 1101	එම පිල්ලාව	අන්දම—ඕවිට. රත්හාමිල්ලා කපුරුහාමි සහ තවත් අය	0 0 16-25
U 1101	එම	කිරිහාමිල්ලා මුදියන්සේ	0 0 6-25
V 1101	එම	අන්දම—ඇල සහ වැකන්ද. කිරිහාමිල්ලා මුදියන්සේ	0 0 19
W 1101	සියඹලාගහමුල කුඹුරේඕවිට	විහාරේ	0 1 1-50
X 1101	එම කුඹුරේ පිල්ලාවේ ඕවිට	එම	0 0 10-50
Y 1101	කුඩාකුඹුර	ගම—මොරගොල්ල. අප්පුහාමිල්ලා රත්හාමි	0 0 35
Z 1101	එම	ජනකරුලවෙදරුල	0 0 22-75
A 1102	කෝත්තකකොටුවේ කුඹුර	අන්දම—වීගොවිතැන්. කන්දගම විහාරේ	0 0 5-50
B 1102	එම	අන්දම—ඇල සහ වැකන්ද. කන්දගම විහාරේ	0 2 0
C 1102	එම	එම	0 0 19-50
D 1102	ගනින්නාන්සේගේවෙල	මොහොට්ටාල්ලා සිත්ගිරිබණ්ඩා	0 0 34-50
E 1102	පඵගොල්ලේහේන	මැනිකරුල්ලා අප්පුහාමි තවත් අය	0 1 17
F 1102	එම	විදුනේලා පුත්විරල සහ තවත් අය	0 1 36-75
G 1102	පල්ලේවෙලවැව	සිත්හාමිල්ලා මුදියන්සේ සහ තවත් අය	0 1 7-50
H 1102	එම	අන්දම—වැව. සිත්හාමිල්ලා මුදියන්සේ සහ තවත් අය	0 0 17-50
I 1102	පල්ලේවෙල	අන්දම—ඇල සහ වැකන්ද. කෝත්තකෝත්මුදියන්සේලා බන්ඩා රච්චිගහතමසා	0 1 14-25
J 1102	කෝත්තකමුලවත්තේපිල්ලාව විදුනේලා සිත්ගිරිබන්ඩා සහ තවත් අය	අන්දම—හේන.	0 0 32-50
K 1102	කපුකන්තැලා කුඹුර	ඩී. කපුරුල සහ තවත් අය	1 1 10-50
L 1102	එම (ඕවිට)	ඩී. සිත්ගිරිමැනිකා	0 0 19-50
M 1102	ඇලගාමා හේන	අන්දම—ඇල සහ වැකන්ද. (හේන). කෝත්තකෝත්මුදියන්සේලාගේ බන්ඩා රච්චි මහත්මසා	0 0 27

කො.	ඉඩමේ නම.	අයිතීන් කිසිවක්.	මහක. අ. රු. ප.
N 1102	එම	අන්දම—සේන. තෙත්තකෝන්වුදියන්සේලාගේ බන්ඩා රචේ මහත්මයා	0 0 9.25
O 1102	වැකන්දපාඩුල සේන	අන්දම—ඇල සහ වැකන්ද.	0 2 4.50
P 1102	වැවපාඩුල සේන	විදුනේලාගේ සේනා කෝරුල සහ තවත් අය	0 1 12
Q 1102	වැවගාමාසේන	කිරිගාමිල්ලාගේ අප්පුහාමි සහ තවත් අය තෙත්තකෝන්වුදියන්සේලාගේ බන්ඩා රචේ මහත්මයා	0 1.29.50
R 1102	ගල්වත්ගෙහිසගාමා සේන	ගම—බාරුවේ.	0 2 11
S 1102	වරදමුනේසේන සහ දීවුල් ගොල්ලේ අමන	කඵමැනිකලාගේ හින්ගිරිමැනිකා සහ තවත් අය	0 3 4
T 1102	වරදමුනේ සේන	පිත්තාමිල්ල කවුරුල සහ තවත් අය	0 0 26
U 1102	දීවුල්ගොල්ලේ පුරන්කුමුර (ඕව්ව)	එම	0 0 22.75
V 1102	එම	ඉමිසන්ගොට්ටලා කිරි සහ තවත් අය	0 1 18.50
W1102	ගලගාමා සේන	ගම—මොරගොල්ල.	0 0 18.25
X 1102	එම	දෙවසලාගේ කිරි	0 0 31
Y 1102	නිකවංචෙලගල (ගල)	පාලානසිදෙලාගේ පව්විනාච්චිරේ	0 0 16.50
Z 1102	මකුල්ලගහකුමුර	හින්ගිරිනසිදෙලාගේ හින්ගිරිනාච්චිරේ	0 0 29
A 1103	එම	පිත්තාමිල්ලාගේ කවුරුල	0 0 25
B 1103	මිහකමුලවත්ත	එම	0 0 10.50
C 1103	අඹගහමුලවත්ත	ගම—බාරුවේ.	0 0 11
D 1103	පුවක්කොටුවේ වත්ත	පිත්තාමිල්ලාගේ වැනිකරුල සහ තවත් අය	0 0 11
E 1103	ඇලගාමාවත්ත	පිත්තාමිල්ලාගේ කවුරුල	0 0 8.75
F 1103	අඹගහසැවුල්ලේ කුමුර	මුදියන්සේ වෙදුරුලාගේ අප්පුහාමි	0 1 2.25
G 1103	එම	එම	0 0 21.25
H 1103	එම	පහලගවුරුලාගේ උක්කුහාමි සහ තවත් අය මුදියන්සේලාගේ පුත්තරුල සහ තවත් අය	0 0 26.25
I 1103	අඹගහමුලකුමුර	ගම—බාරුවේ. අන්දම—ඇල සහ වැකන්ද.	0 0 20.25
J 1103	එම	මුදියන්සේ වෙදුරුලාගේ අප්පුහාමි සහ තවත් අය	0 0 10.25
K 1103	එම	බංඩා වෙදුරුලාගේ මැනිකරුල සහ තවත් අය	0 0 33.75
L 1103	බෝගහමුලගල (ඕව්ව)	එම රුලා රංගාමි සහ තවත් අය	0 1 17
M 1103	අඹගහමුලගල	එම	0 1 3.75
N 1103	එම	දේවගලා කිරි අන්දම—ඕව්ව. දේවසාලා කිරි	0 0 14.75
O 1103	මැදලංදේ ගල	ගම—මතුටුවල.	0 0 9
P 1103	එම ඕව්ව	වෙලනසිදෙලා පොත්තාච්චි සහ තවත් අය	0 0 27.25
Q 1103	එම	අන්දම—ඇල සහ වැකන්ද. වෙලනසිදෙලා පොත්තාච්චි සහ තවත් අය	0 0 14
R 1103	කිරිවලගහමුල ගල (ඕව්ව)	අන්දම—වැකන්ද. වෙදමුනන්දිරම්ලා උක්කුහාමි සහ තවත් අය	0 0 9.75
S 1103	අඵන්වත්ත	අන්දම—ඇල සහ වැකන්ද. මුදුලිගාමිවිදුනසාලා අලන්අප්පු සහ තවත් අය	0 0 31.50
T 1103	එම	අන්දම—පුරෝජනසක් නැගී ඉඩම. මුදුලිගාමිවිදුනසාලා අලන්අප්පු සහ තවත් අය	0 0 30.50
U 1103	හිරිතාවත්ත	අන්දම—පිටිස නොහොත් හිස් ඉඩම. බන්හිරුලලා රංගාමි සහ තවත් අය	0 0 11
V 1103	එම	අන්දම—ඇල සහ වැකන්ද. බන්හිරුල්ලා රංගාමි සහ තවත් අය	0 0 35
W1103	අඹගහවත්ත	අන්දම—පිටිස නොහොත් හිස් ඉඩම. හිරිගොල්ලේමුනන්දිරම්ලා උක්කුහාමි	0 0 5.50
X 1103	එම	අන්දම—ඇල සහ වැකන්ද. හිරිගොල්ලේමුනන්දිරම්ලා උක්කුහාමි	0 0 13
Y 1103	එම	අන්දම—පිටිස නොහොත් හිස් ඉඩම. හිරිගොල්ලේමුනන්දිරම්ලා උක්කුහාමි	0 0 12.25
Z 1103	මිහකමුලවත්ත	අන්දම—ඇල සහ වැකන්ද කොටසක්. ආරච්චිමුනන්දිරම්ලා අප්පුහාමිදේ	0 0 9
A 1104	හිරිතාවත්ත	අන්දම—වත්ත. අප්පුහාමිදේලා පාලප්පු	0 0 3.75

නො.	ඉඩමේ නම.	අයිතිකම කියවන්නා.	මහක. අ. රු. ප.
B 1104	එම	අන්දම—ඇල සහ වැකන්ද.	0 0 29-50
C 1104	නිදුල්ලගහමුල වත්ත	අප්පනසිද්දේලා පාලප්ප නසිද්දේඅප්පලා චේලප්ප	0 0 5
D 1104	හිටිතාවත්ත	අන්දම—ඇල. උක්කුනසිද්දේලා අලන්අප්ප සහ තවත් අය	0 0 4
E 1104	මදවිගහමුලවත්ත	අන්දම—ඇල සහ වැකන්ද. මුහන්දිරම්ලා උක්කුනසිද්දේ සහ තවත් අය	0 0 7-25
F 1104	මදනියාගහමුලවත්ත	ගම—මතුචෙල. විදුනේලා අප්පනසිද්දේ සහ තවත්අය	0 0 12-50
G 1104	පාචවත්ත	ඒ. මුහන්දිරම්ලා අප්පනසිද්දේ	0 0 3-25
H 1104	වැලේවත්ත	අප්පනසිද්දේලා පාලප්ප	0 0 7
I 1104	එම	අන්දම—හිස්ඉඩම. අප්පනසිද්දේලා පාලප්ප	0 0 8-50
J 1104	අඹගහකුඹුර	අන්දම—ඇල සහ වැකන්ද. ඒ. මුහන්දිරම්ලා අප්පනසිද්දේ	0 1 6
K 1104	එම	අන්දම—වී ගොවිතැන්කරන ඉඩම. ඒ. මුහන්දිරම්ලා අප්පනසිද්දේ	0 0 2-75
L 1104	නිකපොත කුඹුර	අන්දම—ඇල සහ වැකන්ද. ඇ. ස. ඇ. ම. උක්කුනසිද්දේ අය තවත් අය	0 0 35
M 1104	එම	අන්දම—වැකන්ද. විදුනේලා අප්පනසිද්දේ සහ තවත්අය	0 0 2-50
N 1104	කන්දයා කුඹුර	අන්දම—වී ගොවිතැන්කරන ඉඩම. එම සිව්වප්ප	0 1 25
O 1104	එම	අන්දම—ඇල සහ වැකන්ද. එම සිව්වප්ප	0 0 12-75
P 1104	නිඹිරිගහ කුඹුර	අන්දම—වී ගොවිතැන්කරනඉඩම. නසිද්දේඅප්පනසිද්දේ චේලප්ප සහ තවත්අය	0 0 0-75
Q 1104	එම	අන්දම—ඇල සහ වැකන්ද. නසිද්දේඅප්පනසිද්දේ චේලප්ප සහ තවත්අය	0 0 32-75
R 1104	එම	අප්පනසිද්දේලා පාලප්ප	0 0 20-50
S 1104	එම	ඒ. මුහන්දිරම්ලා අප්පනසිද්දේ	0 0 12-75
T 1104	ඉස්වැවියේ කුඹුර	විදුනේලා පුත්වප්පයාමි	0 0 19-75
U 1104	එම	අන්දම—වී ගොවිතැන්කරන ඉඩම. විදුනේලා සිව්වප්ප	0 0 1
V 1104	එම	අන්දම—ඇල සහ වැකන්ද. විදුනේලා සිව්වප්ප	0 0 21-50
W 1104	එම	අන්දම—වී ගොවිතැන්කරන ඉඩම. විදුනේලා සිව්වප්ප	0 0 13-75
X 1104	ඉස්වැවියේ කුඹුර	අන්දම—ඇල සහ වැකන්ද. ඇ. ම. මුහන්දිරම්ලා පුත්වප්ප	0 0 22-75
Y 1104	එම හේන	අන්දම—වැකන්ද. ඇ. ම. මුහන්දිරම්ලා පුත්වප්ප	0 0 15-25
Z 1104	එම කනත්ත	අන්දම—ඇල සහ වැකන්ද. විදුනලාගේ පුත්වප්ප	0 0 15-50
A 1105	ගලමුන හේන	ගෑ—දන්පැලාස්ස. ඩබ්ලිව්. මුහන්දිරම්ලා සරම්නා සහ තවත්අය	0 0 11-25
B 1105	දම්පැලාස්සේ හේන	එම	0 1 9
C 1105	එම	විදුනලා අලන්අප්ප සහ තවත්අය	0 1 1-25
D 1105	දම්පැලාස්සහේන	උක්කුනසිද්දේලා කන්දප්ප සහ තවත්අය	0 0 35
E 1105	පහලවැව	අන්දම—වැව සහ වැකන්ද. ඇ. ම. විදුනලා අලන්අප්ප සහ තවත් අය	0 1 1-50
F 1105	දඵපොත ඉස්වැවිය (බිව්ට)	අන්දම—ඇල සහ වැකන්ද. උක්කුනසිද්දේලා කන්දප්ප සහ තවත් අය	0 0 15
G 1105	මීගස්පිටියේ හේන	ඇ. ම. විදුනේලා අලන්අප්ප සහ තවත් අය	0 0 30-50
H 1105	කිදුලගහවෙල (කනත්ත)	ආරච්චලාගේ හිත්ගිරිහාමි	0 1 33
I 1105	ඉස්වැවියේ කුඹුරේපිල්ලාව	ගම—දෙඩන්වටවන. කඵරිදි සහ තවත් අය	0 1 17-50

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව යිබෙත බව පොදුජනතාව දැන්ගැනීම සඳහා ගත්වෙති එතන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වූ 1898 ක්වූ අප්‍රේල් මස 18 වෙනි සඳුදන සහ ඉන්පසු දවස්වල දවල් එකේ කතිසමට බතලගොඩදි මා ඉදිරිපිට පැමිණ ඒ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

මහී 1898 ක්වූ පෙබ්‍රවාරි මස 14 වෙනි දින කුරුහැගල කවිචේරියේදිග. ඒලිය. එකිනි, ආණ්ඩුවේ ඒජන්ත වමිණ.

1876 ம் ஆண்டு-தகு 3 இலக்கச்சட்டத்தினால் 7 ம் வரிவரி பிரகாரம் தெற்றுலாயாவில் பயிர்செய்க்கைக்காக என்னும் பிரிவுக்கேவைக்கு வேண்டியதான பின்வரும் சொல்லப்படுகின்ற காரணிகள், அங் காவது:—

பிள்ளை இலக்கம் 2,202. குறிச்சி—முருத்தவ.

குறியீடு	காரணியின்பெயர்.	உரித்தாளியின் பெயர்.	விவரம்.	விசாலம். ஏ. மா. பெ.
B 1095	திம்பிரிமடசேனை	பஞ்சப்ப வந்தானையு மற்றவா களும்	சேனை	0 0 16.25
C 1095	ஹெடி	ஹெடி	வாயக்கால	0 1 31
D 1095	மக்குலுகொலவேவத்த	அத்தபத்தகேதற முதியான சையும வேறெருவரும்	ஹெடி	0 0 39.50
E 1095	மக்குலுகொல்வேசூமபுற	அத்தபத்தகேதற அப்புகாமி யும வேறெருவரும்	ஹெடி	0 1 24.25
F 1095	போகாமுளவெல	ஏனையாலாகே சூடாறிதி	ஹெடி	0 0 33.50
G 1095	போகாமுளவெல	ஏனையாலாகேதற டிசகிறி	ஹெடி	0 1 21
H 1095	சூரானவெல	வியன நானகே வண்டி ரூளை	ஹெடி	0 1 0
I 1095	ஹெடி	ஏறக்காமிலாகே பஞ்சபுரூளை	ஹெடி	0 1 5.25
J 1095	ஹெடி	வியன ரூலகே நக்காமி	ஹெடி	0 0 14.25
K 1095	ஹெடி	எச். முதியானசேலாகே பஞ்சப்ப காமிகளும் மற்றவா களும்	ஹெடி	0 0 39.50
L 1095	தாவலவெல	பவநாயகக முதியனசேலாகே அப்புகாமி	ஹெடி	0 1 1.50
M 1095	ஹெடி	நெல்லியரூளைகேவண்டி	ஹெடி	0 0 23
N 1095	ஹெடி	நதநாயகக முதியனசேலாகே கிறிவண்டி	ஹெடி	0 0 17.75
O 1095	நாகாவெல	நதநாயகக முதியனசேலாகே அப்புகாமி	ஹெடி	0 2 11.25
P 1095	ஹெடி	பி. முதியனசேலாகே முதது மெனிக்காவு வேறெருவரும்	ஹெடி	0 1 16
Q 1095	கடம்பெரியகாமுலகெட சூம்புரை	பவநாயகக முதியனசேலாகே பஞ்சபுரூளை	ஹெடி	0 2 5
R 1095	சங்காமுளகலவெல	வெதாலாகேதற சூதனவும வேறெருவரும்	ஹெடி	0 0 33.75
S 1095	கலகாவயிடடியவெல	டெநோககோண முதியனசே லாகே முதது மெனிக்கா	ஹெடி	0 0 30.50
T 1095	வெலந்மெதவத்தவெல	ஹெடி வேறெருவரும்	ஹெடி	0 0 34.75
U 1095	ஹெடி	டெநோககோண முதியனசே லாகே வண்டி ரூளை	ஹெடி	0 1 38
V 1095	மிலமமடேசேனை	வெதாலாகே சூதனவும மற்ற வாகளும்	ஹெடி	0 3 11
W 1095	ஹெடி	பஞ்சபுரூண்டி	சேனை	0 1 5
X 1095	ஹெடி	எச். எம். வண்டி ரூளை	ஹெடி	0 1 0
Y 1095	ஹெடி	ஹெடி	வாயக்கால	0 2 39
Z 1095	கொணகாவெல	எச். எம். உதரூளையு மற்றவா க	ஹெடி	0 1 33
A 1096	ஹெடி	ஹெடி	சேனை	0 0 34.50
B 1096	கிரியமுளகேவெல	குறிச்சி—அணுக்களே. வெகமமுதியனசேலாகே அப் புகாமி	வாயக்கால	0 2 32.50
C 1096	அத்திகாமுளகலவெல	வீசேகோண முதியனசேலாகே அப்புகாமி	ஹெடி	0 0 17.25
D 1096	கெத்தகலகாமுளவெல	வீசேகோண முதியனசேலாகே கப்புகாமி	ஹெடி	0 0 23
E 1096	விந்தமுளகும்புரை	ஹெடி	ஹெடி	0 1 3.50
F 1096	ஹெடி	வீசேகோண முதியனசேலாகே கிரிமெனிக்காவு வேறெருவரும்	ஹெடி	0 1 36
G 1096	கொண்டாமுளவெல	ஈ. எம். கிரூளை	ஹெடி	0 0 33
H 1096	எலம்புகாமுளபுற	சயவறதனலாகே வன்னிகாமி	ஹெடி	0 3 0
I 1096	மீகாமுளபுற	ஈ. எம். கிரூளை	ஹெடி	0 1 38.25
J 1096	கொணகலகாவெல	குறிச்சி—மடிமள. டி. எம். கிரிவண்டி மற்ற வாகளும்	ஹெடி	0 1 27
K 1096	ஹெடி	ஹெடி	ஹெடி	0 0 15.75
L 1096	அட்டவள்ளலேசூம்புற	டி. எம். அப்புகாமிக்கும வேறெ ருவரும்	ஹெடி	0 2 35.50
M 1096	ஹெடி	டி. எம். அப்புகாமி	ஹெடி	0 0 32
N 1096	தங்காமுளபுற	டி. எம். சியாத்தகாமிகளும் மற்ற வாகளும்	ஹெடி	0 1 24.50
O 1096	அக்காமுளபுற	வீசேகோண முதியனசேலா கே வண்டி	ஹெடி	0 1 2.25
P 1096	ஹெடி	ஹெடி	வயல	0 0 20.25

தண்டு.	காணியினது பெயர்.	உரித்தாளியின் பெயர்.	வீவரம்.	விசாலம். ஏ. நா. பெ.
Q 1096	யாயேசேனை	டி. எம். அப்புக்காமிசும மற வாகளுக்கும்	வாய்க்கால	0 1 10
R 1096	ஓடி	டி. எம். கிரிவண்ட	ஓடி	0 0 31.50
S 1096	ஓடி	டி. எம். புஞ்சுஎத்தன	ஓடி	0 0 25.50
T 1096	கோங்காமுளசேனை	குறிச்சி—பொறகஸ்கொட. எச். எம். நமமெனிககா	ஓடி	0 1 3.25
U 1096	புளுகாமுளசேனை	டி. எம். வண்டிருளையு மறவா களும்	ஓடி	0 1 22.50
V 1096	தலகாமுளவதத	எச். எம். வண்டிருளையு மறவா களும்	ஓடி	0 0 8.75
W 1096	ஓடி	எச். எம். புஞ்சிருளை	ஓடி	0 0 37.25
X 1096	மீகாமுளவதத	எச். எம். உகரூகாமியு மறவா களும்	ஓடி	0 0 10
Y 1096	ஓடி	ஓடி	சேனை	0 0 9.50
Z 1096	பலுவதத	டி. எம். அப்புக்காமி	ஓடி	0 0 14.25
A 1097	ஓடி	ஓடி	வாய்க்கால	0 0 17
B 1097	இடமினவதத	டி. எம். அப்புக்காமியும் மறவா களும்	ஓடி	0 0 35
C 1097	போகாமுளவதத	டி. எம். சியாததுகாமியு மற வாகளும்	ஓடி	0 0 10
D 1097	இடமினகெதறவத	எச். எம். அப்புக்காமி	ஓடி	0 1 9.25
E 1097	நாறங்காமுளசேனை	ஓடி	ஓடி	0 0 24.25
F 1097	ஓடி	டி. எம். அப்புக்காமி	ஓடி	0 0 26.50
G 1097	னுங்காமுளசேனை	எச். எம். அப்புக்காமி	ஓடி	0 1 10
H 1097	தனிபொலகாமுளசேனை	எச். எம். புஞ்சப்யு	ஓடி	0 0 17.25
I 1097	மொடபுசப்புக்கலகாவுசேனை	எச். எம். சியாததுவு மறவாகளும்	ஓடி	0 0 19.50
J 1097	குத்திரிபிடடியசேனை	டி. எம். புஞ்சிருளை	ஓடி	0 1 25
K 1097	கோங்காமுளசேனை	டி. எம். அப்புக்காமி	ஓடி	0 0 35
L 1097	ஓடி	உகரூவாவு மறவாகளும்	ஓடி	0 0 10.75
M 1097	போகாமுளசேனை	எச். எம். உகரூரூளையு மறவாகளு	ஓடி	0 1 18
N 1097	காட்டகாமுளசேனை	குறிச்சி—கொப்பேவேரை. என் புஞ்சப்புவு வேறெருவரும	ஓடி	0 2 31
O 1097	ஓடி	வை. உகரூவாவு மறவாகளும	ஓடி	0 0 30.75
P 1097	எலம்பகாமுளசேனை	என். புஞ்சப்புவு வேறெருவரும	ஓடி	0 1 22.75
Q 1097	கணிமேசேனை	வை. உகரூவாவு மறவாகளும	ஓடி	0 1 27
R 1097	கந்தபொடசேனயாய்ய	குறிச்சி—மாழககனாந்யாய்ய. எ. எம். கிரிவண்டாரமெனிககா வு வேறெருவரும	ஓடி	4 0 35.50
S 1097	மீகாமுளவதத	குறிச்சி—குடாமுககனாந்யாய்ய. மெனிகரூளையு மறவாகளும	ஓடி	0 0 25.50
T 1097	அம்பகாமுளவதத	கிரியாமி	ஓடி	0 0 26
U 1097	வீடமிபெமமலூவீட்ட	ஓடி	ஓடி	0 0 23.25
V 1097	வீரகங்கொடேசேனை	பிளான் இலககம 2,303. குறிச்சி—பேதள. டபிள்யு. எம். உகரூரூளையு மற வாகளும	ஓடி	0 1 37
W 1097	காட்டகாமுளசேனை	டபிள்யு. எம். கவ்ரூளை	ஓடி	0 0 34.25
X 1097	அம்பகாமுளவதத	டபிள்யு. எம். உகரூரூளையு மற வாகளும	ஓடி	0 1 22.50
Y 1097	ஓடி	ஓடி	ஓடி	0 0 24
Z 1097	உள்பொததேசேனை	ஓடி	ஓடி	0 0 31
A 1098	தலவதத	எம். டி. கிரிஅபபு	ஓடி	0 0 14
B 1098	கொறககாமுளவதத	எம். நம்மெனிகக	ஓடி	0 0 13.50
C 1098	தலவதத	எம். புஞ்சிமெனிககாவும மற வாகளும	வாய்க்கால	0 0 37.75
D 1098	தலககாமுளவதத	எம். நம்மெனிககா	ஓடி	0 0 30.75
E 1098	கலனவதத	ஓடி	ஓடி	0 0 18.25
F 1098	மீகாமுளவதத	லமாஎததனாவுக்கும் மறவாக ளுக்கும்	ஓடி	0 0 28
G 1098	அம்பகாமுளவதத	லமாஎததன	ஓடி	0 0 23.50
H 1098	சீமபலகாமுளவதத	கோறலஆரச்சி	தோட்டம்	0 0 3.25
I 1098	ஓடி	ஓடி	வாய்க்கால	0 0 29.25
J 1098	அம்பகாமுளவதத	டபிள்யு. எம். நங்காமி	ஓடி	0 0 16.75
K 1098	தலகாமுளவதத	டபிள்யு. எம். கிரிகாமியும் மற வாகளும	ஓடி	0 0 33
L 1098	கெததகலகாமுளவதத	டபிள்யு. எம். லமாஎததன	ஓடி	0 1 1
M 1098	தொறயொருகேசேனை	டபிள்யு. எம். கிரிமெனிககா	ஓடி	0 1 23
N 1098	தங்காமுளசேனை	முதியந்சேயும் மறவாகளும	ஓடி	0 0 36
O 1098	ஓடி	எம். புஞ்சிகாமி	ஓடி	0 1 2.50

தணடு.	காணியினது பெயர்.	உரிதகாளியினது பெயர்.	விவரம்.	வீசாலம். அ. நூ. ப.
P 1098	கதுகாமுள பிலலாவை ஒ விட்ட	டி. எம். திஞ்சிடப்புவும மறறவா களும்	வாய்க்கால்	0 1 19-25
Q 1098	அம்பகாமுள பிலலாவை ஒ விட்ட	டபிலியு. எம். கவுருள	ஓடி	0 1 7
R 1098	உலபொததேபிலலாவை ஒ விட்ட	எம். கிரிவணாடிருள எம். நமமெனிககா	ஓடி	0 0 19-75 0 2 10-25
S 1098	ஓடி	டபிலியு. எம். கவுருள	ஓடி	0 2 10
T 1098	ஓடி	ஈலுகலவியாரை	ஓடி	0 1 26
U 1098	பிளசேனை	டபிலியு. எம். நங்காமி	ஓடி	0 1 14
V 1098	யக்கேசைசேனை	எம். முதியந்தேசையு மறறவாகளும்	ஓடி	0 1 17-50
W 1098	லோளுகாமுளசேன	எம். புஞ்சுகாமி	ஓடி	0 1 12-37
X 1098	காட்டகாமுளசேனை			
Y 1098	றிககிலலகொமுலலாயே சேனை	புஞ்சு அப்புவும மறறவாகளும்	ஓடி	0 1 25-50
Z 1098	பிளசேனை	ஈலுகலவிபாரை	ஓடி	0 1 28-50
A 1099	கலகாவசேனை	குறிச்சி—நெல்லிகம்.		
B 1099	வராசேனை	டி. உக்ரையும மறறவாகளும் சேரந்திரையும மறறவாகளும்	ஓடி	1 0 34 0 1 19-50
C 1099	அம்பகாமுளசேனை	குறிச்சி—பொததுவில. கே. குமாரிகாமி	ஓடி	2 2 35
10750	எபகிந்தேழுககளாண	குறிச்சி—கனவ.		
D 1099	காட்டகாமுளசேனை	முடிசுகுரியகாடு	ஓடி	0 0 24
E 1099	கலகாவசேனை	எ. முதியந்தேசையும மறறவாகளும்	ஓடி	0 3 6
F 1099	நாகொலலேஅம்பகாமுள சேனை	அப்புக்காமியும மறறவாகளும்	ஓடி	0 1 29-75
G 1099	றதலினனவத்தசேனை	சித்தவகிருளையும மறறவாகளும்	ஓடி	0 3 19
H 1099	மீகாமுளசேனை	முதியந்தேசையும மறறவாகளும்	ஓடி	0 1 27-75
I 1099	பாலுவத்தசேனை	மெனிகரூளையும மறறவாகளும்	ஓடி	0 0 23-50
J 1099	மாபலுவத்தசேனை	எ. முதியந்தேசையும மறறவாகளும்	ஓடி	0 0 15
K 1099	விந்தகாவசேனை	உசுகுமெனிககாவு மறறவாகளும்	ஓடி	0 1 21-50
L 1099	தேவாலகாவசேனை	புஞ்சுகுளையு மறறவாகளும்	வாய்க்கால்	0 2 0-50
M 1099	போகாமுளசேனை	உகசுருளையு மறறவாகளும்	ஓடி	0 0 38-50
N 1099	கலகாமுளசேனை	யு. முதியனசை	ஓடி	0 0 21-50
O 1099	பிட்டவத்தசேனை	வை. அப்புக்காமியு மறறவாகளும்	ஓடி	0 0 23
P 1099	கந்தவத்தசேனை	எம். புஞ்சுகுளையு	ஓடி	0 1 1
Q 1099	கந்தவத்தசேனையும	மீ. உகசுருளையு மறறவாகளும்	ஓடி	0 1 8-50
R 1099	ஓடி	ஓடி	ஓடி	0 1 10-25
S 1099	கந்தவத்தசேனையும (சேனை)	எம். கிரிமெனிககாவு மறறவாகளும்	ஓடி	0 1 24
T 1099	வெலகொட்டுவே பிலலாவ	ஓடி	ஓடி	0 0 22
U 1099	வெலகொட்டுவேசூம்புரை	வண்டா நிலமையு மறறவாகளும்	ஓடி	0 1 13
V 1099	மாவெலபிலலாவை	ஓடி	ஓடி	0 2 26
W 1099	கட்டுபலுவத்தலுபொத்தே சூம்புரை	வராவெலக்கோவில	ஓடி	0 1 8
X 1099	கலவிந்தசுனத்த	எம். புஞ்சுகுளையு	ஓடி	0 1 27
Y 1099	ஓடி	குறிச்சி—சீரா துன்ன.		
Z 1099	வேவுடருளையும தலபொ ததகும்புரை	கே. கவ்வயு மறறவாகளும்	ஓடி	0 0 38-25
A 1100	வேவுடருளையும பிலலாவை (சேனை)	ஐ. புஞ்சுகுளையு	ஓடி	0 1 0-25
B 1100	கிரிகாமிகே தலபொத்த கும்புரை பிலலாவை (சேனை)	எம். நமமெனிககா	ஓடி	0 1 21-50
C 1100	கிரிகாமிகே தலபொத்த கும்புரை	ஓடி	ஓடி	0 0 37-75
D 1100	ஓடி	எம். கிரிகாமி	ஓடி	0 1 10-50
E 1100	மீகாமுளகலவிட்ட	ஓடி	ஓடி	0 1 32
F 1100	தலகொட்டுவேசூம்புரை	ஓடி	ஓடி	0 0 15
G 1100	ஓடி	டபிலியு. முதியானசை	ஓடி	0 0 16-25
H 1100	ஓடி	ஐ. புஞ்சுகுளையு	ஓடி	0 2 7
I 1100	எவ்வெத்தமசூம்புரை	ஐ. டி. கிரிவண்டா	ஓடி	0 0 14
J 1100	ஓடி	ஐ. புஞ்சுகுளையு	நெலலு	0 0 1-50
K 1100	கட்டகாமுளசேனையும கும் பேமீகாமுளசேனையும	ஓடி	ஓடி	0 0 9
		ஐ. புஞ்சுகுளையு மறறவாகளும்	வாய்க்கால்	0 0 27-25
			ஓடி	0 2 34

தண்டு.	காணியின்பெயர்.	உரித்தானியின் பெயர்.	விவரம்.	விசாலம். அ. நூ. ப.
பிளான இலகம 2,204. சூறிச்சி—வேதெனிய.				
L 1100	அததுபந்திகலகாவசேன	டிங்கிரிவண்ட கோரூனை	வாயக்கால	0 3 26
M 1100	கிர அம்பகா முளசேன	நிலந்தத்தவாறலலாய்யேகபபுரூனை	செடி	0 3 30.75
N 1100	காட்டகலவத்தசேன	டிங்கிரிவண்ட கோரூனை	செடி	0 2 17
O 1100	பொள்வத்தேசேனை	எம். டிங்கிரிவண்டாலும் மற்ற வாகளும்	செடி	0 1 8.50
P 1100	இககாமுளசேன	டிங்கிரிவண்ட கோரூனை	செடி	0 1 32.25
Q 1100	பாலகாமுளசேன	எம். டிங்கிரிவண்டாலும் மற்ற வாகளும்	செடி	0 2 1.25
R 1100	பலுகடவெலசேன	பொத்தனுவிலசூமாரிகாமி	செடி	1 3 8
S 1100	இகலவெலகும்புரை பில லாவை	சூறிச்சி—கந்தகம.		
T 1100	இகலவெல	கந்தகமகோவில	செடி	0 3 20
U 1100	இகலகும்புரை	செடி	செடி	0 0 16
V 1100	பதலசேன	சூறிச்சி—வேதெனிய.	செடி	0 0 28
W 1100	அலைவத்தமசேன	சொபித்தததூன்றைச		
X 1100	மிலககாருமபுரைசேன	எ. முததுமெனிககாலும் மற்றவ ர்களும்	செடி	0 1 11.75
Y 1100	செடி	டபிலியு. பிஞ்சு	செடி	0 2 15
10750 1/2	கெப்பட்டியமுக்களான	எ. முததுமெனிககாலும் மற்றவ ர்களும்	செடி	0 2 13
A 1101	வெறலுகாமுளசேன	முடிசூரியகாடு	செடி	0 1 12.50
B 1101	கெப்பட்டியேசேன	பொத்தனுவிலசூமாரிகாமி	செடி	1 1 12
C 1101	கெப்பட்டியே போகா முளசேன	சூறிச்சி—உணுப்பொல.		
D 1101	கொற்காட்டகாமுளசேன	எ. முதியந்சையும மற்றவாகளும்	செடி	0 0 20.50
E 1101	தம்பகொலலேசேன	கே. கிரிவண்டாலும் மற்றவாகளும்	செடி	0 1 3
F 1101	செடி ஒவிட்ட	எ. நங்காமியும் மற்றவாகளும்	செடி	0 1 27
G 1101	செடி	எ. அடிசுத்தாமியும் மற்றவாகளும்	செடி	0 0 18
H 1101	தலுப்பொத்தேசேன	செடி	செடி	0 1 19
I 1101	செடி	பி. முதியந்சையும மற்றவாகளும்	செடி	0 0 17.50
J 1101	கலகொட்டுவேகும்புரை	செடி	சேனை	0 1 35
K 1101	செடி	கம்புறுகாமியும் மற்றவாகளும்	செடி	0 1 0
L 1101	கலகொட்டுச்வ பிலலாவை	எ. புஞ்சூரூனை	செடி	0 0 2
M 1101	செடி	கப்பறுகாமி	செடி	0 0 14
N 1101	கெத்தவத்த	செடி	சேனை	0 0 2
O 1101	லொககாமுளகள ஒவ் டு	எ. புஞ்சூரூனை	வாயக்கால	0 0 13.25
P 1101	பர்லுவத்தேவெல	கே. முதியந்சை	செடி	0 0 29.50
Q 1101	அம்பகாமுளவத்த	கப்பறுகாமிக்கும மற்றவாக ளுக்கும்	நெலலு	0 0 1.75
R 1101	இலவெட்டியேசும்புரை	எம். உகசூரூனை	வாயக்கால	0 0 1.25
S 1101	பாலுவத்தேவெல	செடி	செடி	0 0 1.50
T 1101	பாலுவத்தே பிலலாவை	கப்பறுகாமிக்கும மற்றவாக ளுக்கும்	வாயக்கால	0 0 33
U 1101	செடி	செடி	ஒவிட்ட	0 0 16.25
V 1101	செடி	கே. முதியந்சை	செடி	0 0 6.25
W 1101	சீமபலகாமுளபுரை ஒவி டு	செடி	வாயக்கால	0 0 19
X 1101	சீமபலகாமுளபுரபிலலாவ ஒவிட்ட	கந்தகமகோவில	செடி	0 1 1.50
Y 1101	சூடாகும்புரை	கந்தகமகோவில	வாயக்கால	0 0 10.50
Z 1101	செடி	சூறிச்சி—மொறகொலலே.		
A 1102	கொங்காக்கொட்டுவேகும்பு	எ. ஏறத்தாமி	செடி	0 0 35
B 1102	செடி	என்ச்சூரூனை வெத்தூனை	செடி	0 0 22.75
C 1102	செடி	கந்தகமகோவில	நெலலு	0 0 5.50
D 1102	கண்ணைசலாகேவெல	செடி	வாயக்கால	0 2 0
E 1102	பலுகொலலேசேன	எம். டிங்கிரிவண்டா	செடி	0 0 19.50
F 1102	செடி	எம். அப்புகாமியும் மற்றவாகளும்	செடி	0 1 34.50
G 1102	பலலேவெல்வெல (குளம்)	டபிலியு. புஞ்சூரூனய மற்றவர்களு	செடி	0 1 17
H 1102	செடி	பி. முதியந்சையு மற்றவாகளும்	செடி	0 1 36.75
I 1102	பலலேவெல	செடி	சூளம்	0 1 7.50
J 1102	கொங்காமுளவத்தபிலலாவ	எ. எம். வண்டு றட்டேமாததூமய	வாயக்கால	0 1 17.50
		டபிலியு. டிங்கிரிவண்டாலும் மற்ற வாகளும்	சேன	0 1 14.25

குண்டு.	காணியின் பெயர்.	உரித்தாளியின் பெயர்.	விவரம்.	விசாலம். அ. நூ. ப.
K 1102	கய்யகனலேசும்புரை	டி. கவுரூனையு மறறவர்களும்	சேன	0 1 10.50
L 1102	ஹே ஓவட்ட	டி. கிளிமெனிககா	ஹே	0 0 19.50
M 1102	எலகாவசேன	டி. எம். வண்டறட்டே மாததுமயா	ஹே	0 0 27
N 1102	ஹே	ஹே	சேன	0 0 9.25
O 1102	வேகந்தபாவுலசேன	டபிலியு. ஜோன் கோரூனையு மறறவர்களும்	வாயக்கால	0 2 4.50
P 1102	வெவயாவுலசேன	கே. அப்புக்காமியு மறறவர்களும்	ஹே	0 1 12
Q 1102	வெவகாவசேன	டி. எம். வண்டறட்டே மாததுமயா	ஹே	0 1 29.50
R 1102	வங்கெடியகாவசேன	சூறிச்சி—பருமபே. சே. டி. கிளிமெனிககவு மறறவர்களு	ஹே	0 2 11
S 1102	வறத்தமுனசேனயும் திவு லகொலலே அமுனயும்	பீ. கவுரூனையு மறறவர்களும்	ஹே	0 3 4
T 1102	வறத்தமுனசேன	ஹே	ஹே	0 0 26
U 1102	திவுலகொலலேபுறனகுமபுரா	ஹே	ஹே	0 0 22.75
V 1102	ஹே	ஐ. கிராவுமறறவர்களும்	ஹே	0 1 18.50
W 1102	கலகாவசேன	சூறிச்சி—மொறகொலலே. டி. கிரா	ஹே	0 0 18.25
X 1102	ஹே	பீ. படிநாச்சிரை	ஹே	0 0 31
Y 1102	நிக்கவெலகல	டி. கிளிநாச்சிரை	ஹே	0 0 16.50
Z 1102	மக்குலுகாசும்புரை	பீ. கவுரூனையு	ஹே	0 0 29
A 1103	ஹே	ஹே	ஹே	0 0 25
B 1103	மீகாமுனவத்த	ஹே	ஹே	0 0 10.50
C 1103	அம்பகாமுனவத்த	சூறிச்சி—பருமபே. பீ. மெனிகரூனையு மறறவர்களும்	ஹே	0 0 11
D 1103	புவகொடடுவேவத்த	பீ. கவுரூனையு	ஹே	0 0 11
E 1103	எலகாவவத்த	எம். அப்புக்காமியு மறறவர்களும்	ஹே	0 0 8.75
F 1103	அம்பகாமுனவத்த	ஹே	ஹே	0 1 2.25
G 1103	ஹே	பீ. உககுக்காமியு மறறவர்களும்	ஹே	0 0 21.25
H 1103	ஹே	எம். புஞ்சுரூனையு மறறவர்களும்	ஹே	0 0 26.25
I 1103	ஹே	எம். அப்புக்காமியு மறறவர்களும்	ஹே	0 0 20.25
J 1103	ஹே	பீ. பெனிகரூனையு மறறவர்களும்	ஹே	0 0 10.25
K 1103	ஹே	இ. நங்காமியு மறறவர்களும்	ஹே	0 0 33.5
L 1103	போகமுனகலஓவட்ட	ஹே	ஹே	0 1 17
M 1103	அம்பகாமுனகல	டி. கிரா	ஹே	0 1 3.75
N 1103	ஹே	ஹே	ஓவிட்ட	0 0 14.75
O 1103	மெதலந்தேதேற	சூறிச்சி—ஓட்டுவெல. டபிலியு. பொன்னாச்சியு மறற வர்களும்	ஹே	0 0 9
P 1103	ஹே	ஹே	வாயக்கால	0 0 27.25
Q 1103	ஹே	டபிலியு. உககுக்காமியு மறறவா களும்	ஹே	0 0 14
R 1103	கிரிவலகாமுனகொலலே ஓவிட்ட	எஸ். உககுநயிதையு மறறவர்களும்	ஹே	0 0 9.75
S 1103	அலுத்தவத்த	எம். அலனா அப்பு	ஹே	0 0 31.50
T 1103	ஹே	ஹே	வெறுநிலம்	0 0 30.50
U 1103	இத்தினவத்த	பீ. நங்காமியு மறறவர்களும்	ஹே	0 0 11
V 1103	ஹே	ஹே	வாயக்கால	0 0 35
W 1103	அம்பகாவத்த	எம். உககுக்காமி	வெறுநிலம்	0 0 5.50
X 1103	ஹே	ஹே	வாயக்கால	0 0 13
Y 1103	ஹே	ஹே	வெறுநிலம்	0 0 12.25
Z 1103	மீகாமுனவத்த	ஏ. அப்புநயிதே	வாயக்கால	0 0 9
A 1104	இட்டினவத்த	ஏ. பல அப்பு	தோட்டம்	0 0 3.75
B 1104	ஹே	ஹே	வாயக்கால	0 0 29.50
C 1104	நிதுலகாமுனவத்த	எஸ். வேல அப்பு	ஹே	0 0 5
D 1104	இட்டினவத்த	அலனா அப்புவு மறறவர்களும்	ஹே	0 0 4
E 1104	மடத்தியகாமுனவத்த	எம். உககுநயிதையு மறறவர்களும்	ஹே	0 0 7.25
F 1104	ஹே	அப்புநயிதையு மறறவர்களும்	ஹே	0 0 12.50
G 1104	பாலுவத்த	ஏ. அப்புநயிதே	ஹே	0 0 3.25
H 1104	வெலவத்த	பல அப்பு	ஹே	0 0 7
I 1104	ஹே	ஹே	வெறுநிலம்	0 0 8.50
J 1104	அம்பகாமுனபுரை	ஏ. அப்புநயிதே	வாயக்கால	0 1 6
K 1104	ஹே	ஹே	நெல்லு	0 0 2.75
L 1104	நிக்கபொத்தசும்புரை	எம். உககுநயிதையு மறறவா களும்	வாயக்கால	0 0 35
M 1104	நிக்கபொத்தசும்புரை	டபிலியு. அப்புநயிதையு மறற வர்களும்	வாயக்கால	0 0 2.50
N 1104	கந்தேயாயசும்புரை	சித்தப்ப	நெல்லு	0 1 25
O 1104	ஹே	ஹே	வாயக்கால	0 0 12.75

தண்டு.	காணியினது பெயர்.	உரிததாளியினது பெயர்.	விவரம்.	விசாலம். அ. மூ. ப.
P 1104	கிம்பிரிகாகுமபுரா	என. வெலலப்புவும மறறவாக நாம	நெலலு வாயக்கால	0 0 0.75 0 0 32.75
Q 1104	ஹெ	ஹெ.	ஹெ.	0 0 20.50
R 1104	ஹெ	ஏ. பலஅபபு	ஹெ.	0 0 12.75
S 1104	ஹெ	எ. அப்பநயிதை	ஹெ.	0 0 19.75
T 1104	இஸ்வெட்டியசூமபுரா	டபிலியு. புஞ்சப்புக்காமி	ஹெ.	0 0 1
U 1104	ஹெ	சித்தபபு	நெலலு	0 0 21.50
V 1104	ஹெ	ஹெ.	வாயக்கால	0 0 13.75
W 1104	ஹெ	ஹெ.	நெலலு	0 0 22.75
X 1104	ஹெ	எம். புஞ்சப்பு	வாயக்கால	0 0 15.25
Y 1104	இஸ்வெட்டிய சேன	ஹெ.	ஹெ.	0 0 15.50
Z 1104	இஸ்வெட்டியகணத்த	டபிலியு. புஞ்சப்பு	ஹெ.	
A 1105	கலமுனசேன	குறிச்சி—தம்பிலச்சை. டபிலியு. புஞ்சப்பு, எம். எறமிட டையும மறறவாகநாம	ஹெ.	0 1 11.50
B 1105	தம்பிலச்சைசேன	ஹெ.	ஹெ.	0 1 9
C 1105	ஹெ.	அலவ அப்புவு மறறவாகநாம	ஹெ.	0 1 1.25
D 1105	ஹெ.	குறிச்சி—தம்பிலச்சை.	ஹெ.	0 0 35
E 1105	பாலவெவ	பூ. கந்தப்புவும மறறவாகநாம எம். அலவ அப்புவும மறறவா கநாம	ஹெ.	0 1 1.50
F 1105	தலுபொத்த இஸ்வெட்டிய	ஹெ.	குளத்தினதரை	0 0 15
G 1105	ஓவீட்ட மீகவட்டியசேன	பூ. கந்தப்புவும மறறவாகநாம எம். அலவ அப்புவும மறறவா கநாம	வாயக்கால	0 0 30.50
H 1105	கிரிலலகாவயா வெலகனத்த	டிங்கிரிகாமியும மறறவாகநாம	ஹெ.	0 1 33
I 1105	இஸ்வெட்டியசூமபுரா பில லாவை சேனைகள்	குறிச்சி—தெடகவத்தவன. கலுவண்டாவுக்கும் மறறவாக நாம	ஹெ.	0 1 17.50

எடுத்த கட்டுள்ளவதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-கனடா காணி எடுத்தகொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச்சபையினது ஆலோசனையுடன் தேசாதிபதயவர்கள் எனக்குக கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனபதை 7 ம பிரிவினபடி வேண்டிய பிரகாரம் நான இதனைக்கொண்டு பிரதிபலிப்பாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தரமமாக அல்லது அவரவருடைய காரியாராமுலாய் 1898 ம் ஆண்டு சித்திரைமாதம் 18 ந்திகதி திங்கட்கிழமை 1 மணிகளுக்கு பத்தலகொடையில் எனமுன பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம சாதிக்கு உரிததுகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற்கேட்டுக்கொள்ளப்படுகின்றது.

குருணாகல கச்சேரி,
1898 ம் ஆண்டு மார்ச்சு 14 ந்த வ.

ஏலியன் ஏ. கிங்,
அரசாட்சி ஏசுண்டு.

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF FEBRUARY, 1898.

WESTERN PROVINCE.

COLOMBO DISTRICT.

Paddy : the maha crops have been reaped and threshed. The fields are being prepared for the yala.
 Dry grain : no cultivation during the month.
 Other products : the supply of vegetables was good and prices were moderate, but fruit was rather scarce and dear.
 Prices of staple products : rice, from Rs. 4 to Rs. 5 a bushel ; coconuts, from Rs. 28 to Rs. 33 a thousand.
 Rainfall : there have been a few slight showers.
 Remarks on harvest prospects generally : the maha crop gathered is considered to be good.
 Observations on the health of the inhabitants : with the exception of a few cases of dysentery, chickenpox, and measles in some parts of the district, the health of the inhabitants was generally good.

NEGOMBO DISTRICT.

Paddy : the maha crops have been gathered. Ploughing of fields for yala has begun in some villages.
 Dry grain : nil.
 Other products : vegetables and fruit were scarce and dear.
 Prices of staple products : rice, from Rs. 4 to Rs. 5 a bushel ; coconuts, from Rs. 28 to Rs. 31 a thousand.
 Rainfall : very scanty.
 Remarks on harvest prospects generally : the maha crops were good.
 Observations on the health of the inhabitants : the health of the inhabitants was generally good.

KALUTARA DISTRICT.

Paddy : the maha harvest is being reaped, and fields are being prepared for the ensuing yala.
 Dry grain : nil.
 Other products : fruits and vegetables are scarce.
 Prices of staple products : rice, Rs. 4 to Rs. 5.50 a bushel ; coconuts, Rs. 30 to Rs. 45 a thousand.
 Rainfall : light.
 Remarks on maha harvest : good throughout the district. In Rayigam korale it is said to be exceptionally good.
 Health of people : good on the whole. There were a few cases of dysentery and chickenpox in the Totamunes and at Migahatenna in Pasdun korale.
 Health of cattle : good.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha : the harvest in Udunuwara, Yatinuwara, Udalapata, and Uda Bulatgama is over ; in Pata Dumbara the crops are in various stages ; in Harispattu and in Pata Hewaheta are ripening. Crop or prospect of crop : good.
 Yala : nil.
 Dry grain, maha : hill paddy in Yatinuwara, Harispattu, Pata Dumbara, and Udalapata is being harvested. In Udunuwara amu being reaped, and in Pata Hewaheta is ripening. Crop or prospect of crop : good.
 Rainfall : sufficient.
 Prices : paddy, Re. 1.75 per bushel ; rice, Rs. 4.50 per bushel ; kurakkan, Re. 1.50 per bushel ; coconuts, Rs. 3.50 per 100.
 Health of people : good in all the divisions.

MATALE DISTRICT.

Weather : dry. Rainfall registered at Matale 41 in.
 Paddy : Laggala in plants ; in other parts ripening or being reaped ; a few still earing ; prospects very good.
 Dry grain : Matale South harvested ; outturn good. North and East ripening or being reaped ; but chenas are few, especially in Matale North.
 Tanks in Matale north : full.
 Health of cattle : good.
 Health of people : good.
 Prices of staple products : moderate.

NUWARA ELIYA DISTRICT.

Kotmale.—Maha cultivation : reaping continued ; prospects good. No work on chenas. No rain during the month, which was most favourable for reaping paddy fields and clearing lands for tea and cardamom cultivation. The supply of vegetables in the market was fair, but little or no fruit. The health of population was good. No disease among cattle.
 Uda Hewaheta.—Maha cultivation : paddy plants one month old. There was rain for ten days, which was very favourable for the young plants. Kurakkan chenas in some places being harvested and in some ripening. A good crop is anticipated. Vegetables and fruit not in abundance. The health of population satisfactory, and the same with cattle.
 Walapane.—Paddy fields for the maha harvest have been sown in some villages, and ploughing and sowing continued in some. The whole of the month was dry. There was a good supply of vegetables, but no fruit. The health of population good.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : 1.12 in. was registered in the Public Works Department Office, Jaffna.

Weather : there was no rain during the month, with the exception of a partial shower on the 12th and 13th. The days were hot and the nights dewy.

Paddy cultivation : the farmers were busily engaged in reaping and threshing their paddy crops, and the outturn was very disappointing.

Dry grain cultivation : the varaku crops were being reaped, with good results ; ellu, payaru, and uluntu were sown in fields.

Tobacco cultivation : the plants were being watered, and they look well.

Health of people : cholera broke out again at Chunnagam and 24 cases were reported, of which 17 proved fatal. Fever and chickenpox have been prevailing in the district.

Health of cattle : good.

Prices of staple articles : paddy, from Rs. 2 to Rs. 2.37 a bushel ; rice, Rs. 5 to Rs. 5.50 a bushel ; kurakkan, Re. 1.75 a bushel ; varaku, Re. 1.50 a bushel.

The whole stock of paddy in the godowns was exhausted, and they were empty for a day or two. But large consignments have since been received and the godowns have been replenished.

MANNAR DISTRICT.

Weather : there was slight drizzling about the middle of the month. The rainfall registered at Mannar on the 14th is .16 in. Wind variable. It blew from the S.W. on 19th, 20th, and 21st.

Crop : reaping of the kalapokam crop going on. The outturn is moderate.

Health of people : satisfactory.

Health of cattle : a kind of disease called munanginoi is prevailing among goats in the mainland divisions.

Prices of grain : rice, Rs. 5 per bushel ; paddy, Rs. 2 per bushel.

MULLATTIVU DISTRICT.

Weather : there was little rain during the month. Heavy dew fell at night. The prevailing wind was from the north-east, though the south-west wind blew now and then.

Crops : reaping of paddy has commenced. In some villages the plants are in blossom and in ear. Kurakk an crop is ripe, but varaku is in ear.

General health : fever and pneumonia prevail in the maritime pattus.

Health of cattle : good.

Prices of grain : paddy, Re. 1.75 per bushel ; rice, Rs. 4 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; varaku, Re. 1 per bushel.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Paddy and fine grain : the maha harvest is over. Tilling operations for yala have begun in all the pattus, but the work is retarded owing to want of rain.

Miscellaneous : jak, plantain, and vegetables are scarce and dear ; cocoanut crop is fair, and price per 1,000 is Rs. 30 to Rs. 35.

Prices of staple products : rice, Rs. 4 to Rs. 4.50 per bushel ; paddy, Re. 1.50 to Rs. 2 per bushel ; kurakkan, Rs. 2 per bushel ; and amu, Re. 1.50 per bushel.

Rainfall : nil.

Health : a few cases of chickeupox, dysentery, and measles have been reported from Bentota-Walallawiti korale and Four Gravets.

Cattle : free from disease.

MATARA DISTRICT.

Paddy : prospects of coming crop good.

Dry grain : limited cultivation ; prospects good.

Prices : paddy, Rs. 2 per bushel ; fine grain, Re. 1.50 per bushel.

Health of the people : satisfactory.

HAMBANTOTA DISTRICT.

Paddy and fine grain : in West Giruwa pattu the first maha has been harvested. Second maha in different stages ; promises a good crop. Preparations are being now made for first yala. In East Giruwa pattu the maha is doing well. In Magam pattu maha at Tissa is being reaped ; elsewhere cultivation for second maha is going on. Kurakkan crops have been reaped in Giruwa pattu east and west ; return middling.

Health : general health good, except a little fever in East Giruwa and Magam pattus. No disease among cattle.

Prices : rice, Rs. 3.84 to Rs. 4.50 per bushel ; paddy, Re. 1.75 to Rs. 2 per bushel ; kurakkan, Re. 1.50 to Re. 1.75 per bushel ; Indian corn, 50c. to Re. 1 per 100 pods ; plantains, Rs. 25 to Rs. 50 per 100 bunches ; cocoanuts, Rs. 25 to Rs. 40 per 1,000.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

[Report not received.]

TRINCOMALEE DISTRICT.

Rainfall : .04 in.

Paddy : munmari cultivation in Tamblegam, Kaddukkulam, and Koddियar pattus reaped. Pinmari cultivation at Koddiyar going on.

Tobacco : partly harvested in town and Nilaveli ; crop good.

Dry grain : nil.

Health of people : fever prevails.

Health of cattle : good.

Prices of articles : paddy, Re. 1.87½ per bushel ; rice, Rs. 4.87 per bushel ; cassava, Rs. 2.50 per cwt.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Maha paddy : crops are partly maturing and are partly being reaped ; prospects good. Dry grain : crops are being reaped ; prospects good. No rain. Health of people : fair. Cattle murrain prevails, but is on the decrease.

Katugampola Hatpattu.—Maha paddy : crop reaped and being gathered ; prospects favourable owing to good rain. Dry grain : crop matured and being gathered ; prospects good. Rained only three days in the month. Health of people : satisfactory. Health of cattle : better than in the last month, murrain being much on the decrease.

Dambadeni Hatpattu.—Maha paddy : crops have been reaped and threshing begun ; prospects favourable. Dry grain : crops have been reaped ; prospects favourable. Health of people : good. Health of cattle : murrain prevails in two of the korales.

Hiriyala Hatpattu.—Maha paddy : crop is being reaped ; prospects good. Dry grain : crop gathered, very little cultivation ; prospects good. Rain : there were one or two showers during the month. Health of people : fair. Health of cattle : murrain prevails in two of the korales.

Weudawili Hatpattu.—Maha paddy : crop reaped ; nothing sown during the month ; prospects very favourable. Dry grain : crop reaped and gathered ; prospects favourable. Health of people : good. Health of cattle : generally fair. There were a few cases of murrain in Weuda korale.

Dewameddi Hatpattu.—Paddy : no cultivation for yala yet. Maha crop being harvested ; prospects good. Dry grain : no cultivation for yala yet. Health of people : good. Health of cattle : murrain is fast disappearing. The disease has again appeared in the Walgampattu korale.

PUTTALAM DISTRICT.

Paddy : Puttalam pattu division—crops being harvested ; condition good. Kalpitiya division—crops ripening ; prospects fair. Demala hatpattu—1,064 acres cultivated for this harvest. Some crops reaped, rest growing ; prospects good.

Fine grain : matured crops in Puttalam pattu division are reported to have suffered from want of rain. In Demala hatpattu 130 acres have been cultivated with kurakkan, and the crops are in various stages of growth ; prospects fair.

Health of people : fever and cold prevail in all the divisions. A few cases of chickenpox reported in Pomparippu pattu. Parangi, as usual, prevails in some parts of Rajakumarawanni pattu and Demala hatpattu.

Rainfall : no rain was registered during the month, but 70 in. of rain which fell on the 28th was registered on the morning of March 1.

Staple products : the same as last month.

CHILAW DISTRICT.

Pitigal Korale North.—The maha crops of ma-wi and elankali paddy are being reaped. Bala-wi cultivation in mud land is in blossom. Health of the people : generally good. There were only a few cases of measles in Manakulama and Karukkuponai.

Pitigal Korale Central.—The total extent cultivated for the maha is reported to be 7,037 bushels. Of these 300 bushels' extent were damaged by floods, the rest have matured, and the goiyas are busy in harvesting the same before the rain sets in and consequent floods. Chenas are being prepared for fine grain cultivation. Health of the people : no disease of an epidemical nature appeared in the korale save cases of measles and dysentery. About 174 cases of fever are reported. The Medical Officer was informed, and strict orders were issued to isolate the sick, and other sanitary precautions were taken to check the spread of the disease.

Pitigal Korale South.—The paddy and fine grain crops are being gathered in. Health of the people : there was no disease in the korale, except a few cases of fever.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA.

Rainfall : at Anuradhapura 1.38 in. In Nuwaragampalata and Tamankaduwa there was a fair amount of rain, and very little in Hurulupalata. No rain was reported from Kalagampalata.

Paddy : in and around the town the fields have been cultivated for the meda harvest, and the crops are blossoming and in a satisfactory condition. Elsewhere the fields are being prepared for sowing except in a few cases where there are young paddy crops. Very few fields sown early in the season have been reaped.

Tanks : the tanks in Nuwaragam palata and Tamankaduwa and the majority of those in Kalagam and Hurulupalatas are full. A few tanks in the latter two palatas are half full.

Health of cattle : satisfactory. Murrain was reported from Eppawala korale in Nuwaragampalata, and the Veterinary Assistant was instructed to take necessary action.

Health of people : satisfactory.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Paddy : maha fields—some are sown and some being ploughed and sown.

Chenas : crops are being gathered ; the harvest is, on the whole, good.

Fruits and vegetables : fruits and vegetables plentiful and cheap.

Weather : dry during the month.

Health of people : good, except the usual number of cases of fever. Some people of Bintenna suffered for want of food.

Health of cattle : good. A few cases of murrain (purging and swelling of the spine) were reported from Wellassa division.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : in Kuruwiti, Nawadun, Atakalan, and Kukulu korales, maha crops are being harvested ; outturn satisfactory. In Kuruwiti korale some fields were damaged by floods. In Nawadun, Atakalan, and Kukulu korales fields for the yala harvest are being prepared for sowing. In Kolonna korale fields for the maha harvest are under cultivation. In Kadawatu and Meda korales fields are being prepared for peramaha harvest ; prospects fair.

Fine grain : in Kuruwiti, Nawadun, Kolonna, Kadawata, Meda, and Kukulukorales chena crops are ripe and are being reaped ; prospects good. In Kukulukorale amu chenas are ripe, and chenas for el-wi cultivation are being cleared.

Cattle : no murrain among cattle has been reported.

Health of people: fever in Russagalawasama, in the Uduwaggam pattu of Kadawata korale, has been reported. There are some cases of measles in the village Bambaragastenna in Atakalan korale ; steps have been taken to isolate the patients and to prevent the spread of the disease.

KEGALLA DISTRICT.

Paddy : maha harvest is nearly over ; the yield is good.

Dry grain has been harvested, the crops are good. Chenas are being prepared for cultivation of hill paddy and kurakkan in Three Korales and Lower Bulatgama.

Prices : paddy, Re. 1.50 per bushel ; hill paddy, Re. 1.25 per bushel ; kurakkan, Re. 1.12 per bushel ; amu, 75 cents per bushel.

Rainfall : Ruwanwella 5.14 in.

Cattle disease : the district is free from cattle disease.

Health of people : chickenpox and measles are prevailing in some parts of the district. Necessary precautions are being taken to prevent the spread of the disease.

NOTICES UNDER THE FOREST ORDINANCE.

WHEREAS by the 6th section of the Ordinance No. 10 of 1885, as amended by the Ordinance No. 1 of 1892, it is enacted that whenever it is proposed to constitute any land a reserved forest, notice thereof shall be published in the *Government Gazette*—

- (a) Specifying, as nearly as possible, the situation and limits of such land ;
- (b) Declaring that it is proposed to constitute such land a reserved forest ;
- (c) Naming an officer (hereinafter called "The Forest Settlement Officer"), who shall be appointed by the Governor, to inquire into and determine the existence, nature, and extent of any rights claimed by, or alleged to exist in favour of, any person in or over any land comprised within such limits, and any claims relating to the practice within such limits of chena cultivation, and to deal with the same as provided in chapter II. of the said Ordinance :

And whereas it is proposed to constitute the hereinunder described Crown lands in the Eastern Province reserved forests :

Notice is hereby given (1) that it is proposed to constitute the Crown lands, as situate within the limits defined in the schedule hereunder written, reserved forests ; (2) that James M. Chitty, Esq., is the officer appointed the Forest Settlement Officer of the forests aforesaid.

Colonial Secretary's Office,
Colombo, March 3, 1898.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

BOUNDARIES OF PROPOSED FOREST RESERVES IN THE EASTERN PROVINCE.

Batticaloa District.

North.—(a) The Verukal-ganga, from where the boundary of the Province touches it to where the Coast road from Batticaloa to Trincomalee crosses it, a distance of about 5 miles.

East.—(a) The Coast road from Batticaloa to Trincomalee, from where it crosses the Verukal-ganga to a point about 4 miles south, from which a demarcation line runs south towards Punanai.

(b) A demarcation line running from the Coast road from Batticaloa to Trincomalee to a point about 13 miles south, from which a demarcation line runs south-east.

(c) A demarcation line from the southern extremity of the above line (b) going due south-east, about 6 miles.

(d) A demarcation line from the southern extremity of the above line (c) going due south, about 3 miles.

(e) A demarcation line from the southern extremity of the above line (d) going due west till it reaches Vakaneri tank, about 3 miles.

(f) The edge of Vakaneri tank, from where the above line (e) touches it along its south-eastern side to the Mantharai-aar, about 1 mile.

(g) The Mantharai-aar, from the south-eastern end of Vakaneri tank to a point about 6 miles down the river.

(h) A demarcation line from the point referred to above (g) going due south till it touches the road from the Batticaloa-Badulla road to the Rugam tank bungalow, about 13 miles.

(i) The road from the Batticaloa-Badulla road to Rugam tank bungalow, about 2 miles.

(j) A demarcation line from the southern end of the Rugam tank bungalow going due south-east to a point near Pulugunavi tank, about 13 miles.

(k) A demarcation line from the southern extremity of the above line (j) going due south, about 6 miles.

(l) A demarcation line from the southern extremity of the above line (k) going due south east to Chadayantalawa tank, about 7 miles.

(m) A demarcation line from southern end of bund of Chadayantalawa tank going due south, about 4 miles.

(n) A demarcation line from southern extremity of the above line (m) going due south-east close to north end of Irakamam tank, about 5 miles.

(o) A demarcation line from the southern extremity of the above line (n) going due south till it touches the Pottuvil-Mupana road, about 25 miles.

(p) The Pottuvil-Mupana road, from the point where the above line (o) touches it to the point where the road to Lahugala tank bungalow touches it, about 7 miles.

(q) A demarcation line from the southern end of the road from the Pottuvil-Mupana road to the Lahugala tank bungalow to the mouth of the Kumbukkan-aru, about 25 miles.

South.—(a) The Kumbukkan-aru, from its mouth to where it enters the Province of Uva, about 14 miles.

West.—(a) The boundary of the Eastern Province, from where the Kumbukkan-aru enters the Province of Uva to the southern extremity of the demarcation line from Maha-oya, about 68 miles.

(b) A demarcation line from Maha-oya going due south till it reaches the boundary of the Eastern Province, about 17 miles.

(c) The Batticaloa-Badulla road, from Maha-oya to where it crosses the western boundary of the Eastern Province, about 18 miles.

(d) The boundary of the Eastern Province, from where it crosses the Batticaloa-Badulla road to the Ulpitiya near Bellagama, about 12 miles.

(e) The Ulpitiya-oya, from near Bellagama to its junction with the Mahaweli-ganga, about 12 miles.

(f) The Mahaweli-ganga, from where the Ulpitiya-oya flows into it to near Yakkura, about 12 miles.

(g) The boundary of the Eastern Province, from where the Mahaweli-ganga enters the North-Central Province near Yakkura to the point where the northern boundary of the proposed reserves touches it to the west of Katiraveli, about 56 miles.

Trincomalee District.—Northern Block.

North.—(a) The Parayan-aru, from the point where the demarcation line from Ververri meets it to the boundary of the Eastern Province on the west, about 4 miles.

East.—(a) The old trace, from the 7th milepost at Ververri on the Trincomalee-Anuradhapura road to Amara-vayal, about 30 miles.

(b) The Trincomalee-Anuradhapura road, from the 7th mile to where the irrigation channel from the Andankulam tank crosses the road, about 4 miles.

(c) The irrigation channel, from Andankulam tank to where it meets the Trincomalee-Anuradhapura road.

(d) The path from Andankulam tank to the Trincomalee-Kandy road, near the 3½ milepost.

South.—(a) The Trincomalee-Kandy road, from the 3½ milestone to the boundary of Eastern Province, about 23 miles.

West.—(a) The boundary of the Eastern Province, from the point where the Trincomalee-Kandy road crosses it and the Parayan-aru, about 52 miles.

Note.—From this block is excluded the area of the Kanthalai tank up to the circle of forest surrounding it.

Southern Block.

North.—(a) A demarcation line starting from a point near Paliyamadam and going in a south-easterly direction to Kilivetti, about 11 miles.

East.—(a) The road between Kilivetti and Verukal-ganga, about 9 miles.

South.—(a) The Verukal-ganga, from where the road mentioned in the last paragraph crosses it to a point about 12 miles up the river, where a demarcation line from the Mahaweli-ganga meets it.

(b) A demarcation line from a point on the Verukal-ganga, about 16 miles, from its mouth going due west to the Mahaweli-ganga, about 4 miles.

(c) The Mahaweli-ganga, from the point where the demarcation line from the Verukal-ganga meets it to where the boundary of the Eastern Province starts westwards, about 3 miles further down the river.

(d) The boundary of the Eastern Province, from the Mahaweli-ganga to the Trincomalee-Kandy road.

West.—(a) The Trincomalee-Kandy road, from the boundary of the Eastern Province to the irrigation channel of Kanthalai tank, about 2 miles.

(b) The irrigation channel, from Kanthalai tank running east, about 4 miles.

(c) A demarcation line from a point about 4 miles down the Kanthalai tank irrigation channel going in a northerly direction till it touches the demarcation line from Paliyamadam to Kilivetti, about 10 miles.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Monday, March 28, 1898, at 1 P.M., will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of February, 1898.

The purchaser at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale and complete the necessary security without delay.

Galle District.

From April 1, 1898, to June 30, 1898.

1. Four Gravets, Galle, and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu.
3. Bentota-Walallawiti korale.
4. Talpe pattu.

Hambantota District.

From April 1, 1898, to December 31, 1898.

5. Giruwa pattu west.

From April 1, 1898, to December 31, 1898.

6. Magam pattu.

From April 1, 1898, to December 31, 1898.

7. Giruwa pattu east.

Matara District.

From April 1, 1898, to December 31, 1898.

8. Weligam and Morowak korales.

Galle Kachcheri,
March 9, 1898.

H. WAGE,
Government Agent.

විවිධ සඳහා සඳහන්වන දකුණු පළාතේ අරක්කු රේන්දවලින් මුල් ගැනුම්කාරයින් විසින් වර්ෂ 1898 ක්වූ පෙබ්‍රවාරි මාසෙහි ගෙවිය යුතු මුදල වර්ෂ 1898 ක්වූ මාර්තු මස 28 වෙනි සඳුදා හෝ ඊට මත් ගෙන් ගෙවන්ව නොසෙදෙන අරක්කු රේන්දවර්ෂ 1898 ක්වූ මාර්තු මස 28 වෙනි සඳුදා දවල් එකට ගාල්ලේ කවි වේර්සෙහි මුල් ගැනුම්කාරයින්ගේ අපුරෝපිතයට දෙවන විකුනන්ව සෙදෙනවා ඇත.

NOTICE is hereby given that on Wednesday, March 23, 1898, at 2 P.M., will be put up for re-sale at the Anuradhapura Kacheheri, at the risk of the original purchaser, the Arrack Rent of the North-Central Province from April 1 to June 30, 1898, if the original purchaser has not before that date paid up the instalments due for the months of January and February, 1898.

The purchaser at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Anuradhapura Kacheheri,
March 2, 1898.

E. M. BYRDE,
Government Agent.

විෂ් 1898 ක්වු ජනවාරි මාසේට සහ පෙබරවාරි මාසේ වත් පලමු ගැණුම්කාරයා විසින් ගෙවන්ට යුතු

මුදල් කොටස් ගෙවලා තිබුණේ නැත්නම් විෂ් 1898 ක්වු අප්‍රේල් මස පලමුවෙනිදින පටන් යුනිවර්සල් 30 වෙනි දින වනතුරු උතුරු මැදදිසාවේ අරක්කු මාර්ගය පලමු ගැණුම්කාරයාගේ අවසියව 1898 ක්වු මාර්තු මස 23 වෙනි බද්ද ස්වල්ප දෙනට අනුරාධපුරේ කවි මිරිසේදි විකුණන්ට යෙදෙන බව දන්වමි. දෙවෙනි ගැණුම් කාරයා විසින් ගැණුම් මුදලක් දහයෙන් කොටසක් විකිනීමේ දිනේදී ගෙවන්නට ඕනෑය. තවත් වැඩිදුර කොන්දේසි විකිනීමේ දිනේදී කියවා තේරුම්කර දෙන්නට යෙදෙනවා ඇත.

ඊ. ඇම්. ඩී. බර්ඩ්,
ආණ්ඩුවේ ඒජන්තයාන.

විෂ් 1898 ක්වු මාර්තු මස 2 වෙනි දින අනුරාධපුරේ ඒජන්තයානගේ කන්තේරුවේදීය.

MISCELLANEOUS NOTICES.

Statement of the Sale of Salt in each Province during December, 1897, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on December 1, 1897	334,623	91	20,066	0	172,105	56	21,954	52½	548,749	87½
Since received	—	—	2,855	0	—	—	—	—	2,855	0
Surplus	—	—	3	0	—	—	—	—	3	0
Confiscated	—	—	—	—	—	—	6	0	6	0
	334,623	91	22,924	0	172,105	56	21,960	52½	551,613	87½
Issued for consumption in the Province	4,620	56	4,477	0	2,914	0	1,260	0	13,271	56
Do. removal to released districts, &c.	27,382	56	435	0	—	—	1,458	0	29,275	56
Do. export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	290	56	—	—	452	32	190	63	933	39
	32,293	56	4,912	0	3,366	32	2,908	63	43,480	39
Balance on December 31, 1897	302,330	35	18,012	0	168,739	24	19,051	101½	508,133	48½

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the North-Western and Southern Provinces (estimated at cwt. 233,894.26), which has not yet been removed to Store:—

	Cwt.	lb.
North-Western Province
Southern Province
	232,251	84
	1,642	54
	233,894	26

Audit Office,
Colombo, March 2, 1898.

W. T. TAYLOR,
Controller of Revenue.

WHEREAS cattle murrain has broken out in the village Rammutugala in Dambadeni Udugaha west, in Dambadeni hatpattu of the Kurunegala District, in the North-Western Province, it is hereby declared that the said village Rammutugala—bounded on the north by the village limits of Narammala and Dematagahawela, east by Mirihibugoda-ela, south by the village limit of Danpelessa, and west by Medagodakanda—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

HARRY E. BEVEN,
Kurunegala Kachcheri, for Government Agent.
March 7, 1898.

WHEREAS cattle murrain has broken out in the village Weragala in Dambadeni Udugaha west, in Dambadeni hatpattu of the Kurunegala District, in the North-Western Province, it is hereby declared that the said village Weragala—bounded on the north by the village limits of Kalundawa, Karalappala, and Pannepola,

east by Weragalakanda, south by the village limits of Rangallepola, Halugamuwa, and Polwattegedara, and west by the village limits of Polwattegedara and Ambagahagedara—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

HARRY E. BEVEN,
Kurunegala Kachcheri, for Government Agent.
March 7, 1898.

WHEREAS cattle murrain has ceased to exist in the Karambepalata of Demala hatpattu in the Puttalam District, North-Western Province, the notification appearing in the Government Gazette, Part III., of December 10, 1897, proclaiming the above pattu as an infected area, is hereby revoked.

E. T. NOYES,
Assistant Government Agent.

Puttalam Kachcheri,
March 1, 1898.